

# තුන්වැනි කොටස



## තුන්වත් කොටස

### මුදල් මණ්ඩලය විසින් 2015 වර්ෂයේදී උපයෝගී කරගනු ලැබූ ප්‍රධාන පරිපාලන විධිවිධාන මෙහෙයුම් උපදෙස්, වකුලේඛ, නියෝග සහ නිවේදන

යොමු අංකය	පිටුව
<b>බැංකු අධික්ෂණ දෙපාර්තමේන්තුව</b>	
1 බැංකු පනතේ 2015 අංක 01 දරන විධානයන් බාසල් III ද්‍රව්‍යීලනා ප්‍රමිති යටතේ බලපත්‍රාහි වාණිජ බැංකු සහ බලපත්‍රාහි විශේෂිත බැංකු සඳහා වූ ද්‍රව්‍යීලනා ආවරණ අනුපාතය	1
2 බැංකු කටයුතු සඳහා වන ප්‍රවේශයන් ප්‍රතිල් කිරීම	02/04/002/0015/002
3 අපනයනකරුවන්ට ලබාදුන් මෙය පහසුකම් ආපසු අයකර ගැනීම	02/17/600/0002/002
4 අපනයනකරුවන්ට ලබාදුන් මෙය පහසුකම් ආපසු අයකර ගැනීම	02/17/600/0002/002
5 බැංකු සේවා ස්ථානයන්හි මෙහෙයුම් තොරතුරු වාර්තා කිරීම සඳහා විද්‍යුත් වාර්තා හඳුන්වා දීම	02/01/006/0200/002
6 මෙය ගෞණිකත කිරීමේ නියෝජිත ආයතනයක් ලෙස සීමාසහිත ලංකා රේටින් ඒඡන්සි ලිමිටඩ් පිළිගැනීම අත්හිටුවීම	02/17/500/0063/001
7 බැංකු පනතේ 2015 අංක 02 දරන විධානයන් මෝටර වාහන සම්බන්ධයෙන් වන මෙය සහ අත්තිකාරම් සම්බන්ධ වටිනාකම් මත මෙය ලබාදීමේ අනුපාතය	17
8 බැංකු පනතේ 2015 අංක 03 දරන විධානය මෝටර වාහන සම්බන්ධයෙන් වන මෙය සහ අත්තිකාරම් සම්බන්ධ වටිනාකම් මත මෙය ලබාදීමේ අනුපාතය	17
9 බැංකු පනතෙහි යහපාලන මූලධර්ම පිළිබඳ විධානය පරිදි ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලය නිර්වචනය කිරීම පිළිබඳ මාර්ගෝපදේශය	02/17/550/0002/003
10 බැංකු පනතෙහි යහපාලන මූලධර්ම පිළිබඳ විධානය පරිදි ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලය නිර්වචනය කිරීම පිළිබඳ මාර්ගෝපදේශය	02/17/550/0002/003
<b>දේශීය කටයුතු දෙපාර්තමේන්තුව</b>	
11 ශ්‍රී ලංකා මහ බැංකුවේ විවට වෙළඳ කටයුතු සඳහා වන මෙහෙයුම් උපදෙස්	35/01/005/0006/35
12 මෝටර රථ වාහන ආනයනය සඳහා මෙයට ලිපි මත ආත්තික තැන්පතු අවශ්‍යතා	35/01/005/0006/19
13 සංචිත අවශ්‍යතා	35/01/005/0007/09
<b>විනිමය පාලන දෙපාර්තමේන්තුව</b>	
14 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය අති විශේෂ	1947/13
15 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය අති විශේෂ	1947/14
16 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය අති විශේෂ	1947/15

### මූල්‍ය බුද්ධී ඒකකය

17 විදේශ ආම්බ ප්‍රෝජන වාර්තා කිරීම

01/15 21

### රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව

18 2015 අංක 01 දරණ ප්‍රාථමික අලෙවිකාර සමාගම (අවම මූලික ප්‍රාග්ධනය) සඳහා වන විධානය

21

19 2015 අංක 02 දරණ ප්‍රාථමික අලෙවිකාර සමාගම (අවදානම් මත බර තබන ලද ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය - සංගේතය) සඳහා වන විධානය

21

### ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව

20 2015 ජනවාරි මස 14 වන දින රජයේ සහ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම

ආර්ථීජ්/01/2015 22

21 2015 මැයි මස 08 වැනි සිකුරාදා දින ලංකාසේවිල් පද්ධතියෙහි සංඝ්‍යා මෙහෙයුම් කටයුතු ප්‍රතිප්‍රාප්ති වැඩිමෙහි සිට සිදු කිරීම

ආර්ථීජ්/02/2015 22

22 ලංකාසේවිල් පද්ධතියෙහි ව්‍යාපාරික වේලාවන් දිරිස කිරීමේ ඉල්ලීම්

ආර්ථීජ්/03/2015 23

23 විද්‍යුත් අරමුදල් පැවරීම සඳහා වූ පොදු යාන්ත්‍රණයේ ගනුදෙනුවල සහ අයකරන ගාස්තුවල උපරිම සීමාව

01/2015 23

24 ශ්‍රී ලංකා අන්තර බැංකු ගෙවීම් පද්ධතියෙහි ගනුදෙනු සඳහා අය කරන ගාස්තුවල උපරිම සීමාව

02/2015 24

25 ලංකාසේවිල් පද්ධතියෙහි මෙහෙයුම් ගාස්තු සහ එම පද්ධතිය හරහා සිදු කරන ගනුදෙනු සඳහා අය කරන ගාස්තුවල උපරිම සීමාව

03/2015 24

26 2015 අගෝස්තු මස 17 වැනි දින ලංකාසේවිල් පද්ධතියේ ගනුදෙනු වේලාවන් සීමා කිරීම

04/2015 25

27 ලංකාසේවිල් පද්ධතියේ දෙනික මෙහෙයුම් කාලසටහන සංගේතය කිරීම

05/2015 25

28 ලංකාසේවිල් පද්ධතියෙහි බීජ්සීසී වර්ධන බැන්ක් පීජල්සී හි නම වෙනස් කිරීම

06/2015 27

29 ආසියානු නිෂ්කාගන සංගම් යාන්ත්‍රණය හරහා සිදු කරනු ලබන ගනුදෙනු සඳහා වන ක්‍රියාපටිපාටිය

පීජස්බී/ඒසිඥු/01/2015 27

30 ලංකාපේ - කාචිපත් සහ අනෙකුත් ගෙවීම් සඳහා වූ පොදු යාන්ත්‍රණය හා සම්බන්ධ වීමේ කාලසීමාවන්

07/2015 31

### ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව

31 රන් භාණ්ඩ උකස් අන්තිකාරම් සඳහා වන ඔය ඇප්ප ආවරණ යොජනා ක්‍රමයෙහි මෙහෙයුම් උපදෙස් අංක RDD/CGSPA/14/1 සංගේතය කිරීම

RDD/CGSPA/14/1 (A-03) 32

32 කුඩා වැවිලි ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන (SPEnDP) - (ඔය අංක 712 LK) හි මෙහෙයුම් උපදෙස් අංක RDD/SPEnDP/2009/06 සංගේතය කිරීම

RDD/SPEnDP/2009/06 33

33 නව සපිරි ග්‍රාමීය ඔය යොජනා ක්‍රමය යටතේ සූළු පරිමාණ ගොවීන්ට ගුදම් කුවිතාන්සී මූල්‍යනය මගින් කෙටි කාලීන ඔය සැපයීම්

33

34 තේ කරමාන්තගාලා සඳහා වන කාරක ප්‍රාග්ධන ඔය යොජනා ක්‍රමය

RDD/WCLSTF/2015/01 36

	යොමු අංකය	පිටුව
35	තේ කර්මාන්තකාලා සඳහා වන කාරක ප්‍රාග්ධන මෙය යෝජනා ක්‍රමය මෙහෙයුම් උපදෙස් සංශෝධනය	RDD/WCLSTF/2015/01 (A-01) 39
36	තේ කර්මාන්තකාලා සඳහා වන කාරක ප්‍රාග්ධන මෙය යෝජනා ක්‍රමය මෙහෙයුම් උපදෙස් සංශෝධනය	RDD/WCLSTF/2015/01 (A-02) 40
37	දිලිඥුකම පිටු දැකීම සඳහා වන ක්ෂේර මූල්‍ය මෙය යෝජනා ක්‍රමය II (PAMP II) දිලිඥුකම පිටු දැකීම සඳහා වන ක්ෂේර මූල්‍ය මෙය යෝජනා ක්‍රමය II - ව්‍යුත්‍ය අරමුදල (PAMP II - RF)	40
38	සෞඛ්‍යාග්‍ය මෙය යෝජනා ක්‍රමයෙහි මෙහෙයුම් උපදෙස් සංශෝධනය කිරීම	RDD/PR/2010/03 (A-04) 41
39	රන් භාණ්ඩ උකස් අත්තිකාරම සඳහා වන මෙය ඇප ආවරණ යෝජනා ක්‍රමය අවසාන කිරීම	32/08/003/0014/001 42
<b>බඩක නොවන මූල්‍ය ආයතන අධික්ෂණ දෙපාර්තමේන්තුව</b>		
40	2015 අංක 1 දරන මූදල් සමාගම (වාර්ෂික බලපත්‍ර ගාස්තු) එතිය	42
41	මොටර වාහන සඳහා මෙය සහ අත්තිකාරම ලබා දීමේදී වටිනාකම් මත මෙය අනුපාතය - බලපත්‍රලාභී මූදල් සමාගම	2015 අංක 01 43
42	මොටර වාහන සඳහා මෙය සහ අත්තිකාරම ලබා දීමේ දී වටිනාකම් මත මෙය අනුපාතය - බලපත්‍රලාභී මූදල් සමාගම	2015 අංක 02 43
43	මොටර වාහන සඳහා මෙය සහ අත්තිකාරම ලබා දීමේදී වටිනාකම් මත මෙය අනුපාතය - විශේෂිත කළේඛදු මූල්‍යකරණ සමාගම	2015 අංක 01 43
44	මොටර වාහන සඳහා මෙය සහ අත්තිකාරම ලබා දීමේදී වටිනාකම් මත මෙය අනුපාතය - විශේෂිත කළේඛදු මූල්‍යකරණ සමාගම	2015 අංක 02 44



2015 මාර්තු 31

**බැංකු පනතේ 2015 අංක 01 දරන විධානයන්**  
**බාසල් III ද්‍රව්‍යීලනා ප්‍රමිත යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂීන බැංකු**  
**සදහා වූ ද්‍රව්‍යීලනා ආවරණ අනුපාතය**

(2006 අංක 46 දරන බැංකු පනතින් අවසන් වරට සංශෝධිත, 1988 අංක 30 දරන බැංකු පනතේ 46(1) සහ 76(1) වගන්ති යටතේ නිකුත් කරන ලදී.)

බාසල් කම්මුව විසින් 2010 දෙසැම්බර් සහ 2013 ජනවාරි මාසවල පිළිවෙළින් නිකුත් කරන ලද “බාසල් III: ද්‍රව්‍යීලනා අවසන්ම මිනුම්, ප්‍රමිත සහ අධික්ෂණය සදහා වූ ජාත්‍යන්තර රාමුව” සහ “බාසල් III: ද්‍රව්‍යීලනා ආවරණ අනුපාතය සහ ද්‍රව්‍යීලනා අධික්ෂණ උපකරණ” වලට අනුකූලව, බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂීන බැංකු සදහා ද්‍රව්‍යීලනා ආවරණ අනුපාතය ක්‍රියාත්මක කිරීම සදහා, මුදල් මණ්ඩලය විසින් මෙම විධානයන් නිකුත් කරනු ලැබේ.

1. බැංකු පනතේ 46(1) සහ 76(1) යන වගන්ති ප්‍රකාරව බැංකු පද්ධතියේ ස්ථාපිතාවය තහවුරු කිරීම පිළිස, පිළිවෙළින් සියලුම හෝ කිසියම් බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හා බලපත්‍රලාභී විශේෂීන බැංකුවක් වෙත එකී බැංකු විසින් සිය ව්‍යාපාර කටයුතු මෙහෙයුවිය යුතු ආකාරය සම්බන්ධයෙන් විධාන නිකුත් කිරීමට මුදල් මණ්ඩලය වෙත බලනා පැවරී ඇතේ.
2. අවම ද්‍රව්‍යීලනා ආවරණ අනුපාතය  
2015 අප්‍රේල් 01 දින සිට, සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ විශේෂීන බැංකු විසින් ද්‍රව්‍යීලනා ආවරණ අනුපාතය මෙහි ඇමුණුම I හි සදහන් පරිදී, දේශීය ව්‍යවහාර මුදල් මෙහෙයුම් කටයුතු සදහා අවම රුපියල් ද්‍රව්‍යීලනා අවශ්‍යතාවය සහ සම්ඡ්‍ය මෙහෙයුම් කටයුතු සදහා සියලුම ව්‍යවහාර මුදල් ද්‍රව්‍යීලනා අවම අවශ්‍යතාවය, පහත දක්වන දින වකවානුවලට බලපැවැත්වන පරිදී පවත්වාගත යුතු වේ.

බලපැවැත්වන දිනය	2015 අප්‍රේල් 01	2016 ජනවාරි 01	2017 ජනවාරි 01	2018 ජනවාරි 01	2019 ජනවාරි 01 සිට ඉදිරියට
අවම අවශ්‍යතාවය (ප්‍රතිශතය)	60	70	80	90	100

3. සුදුසු පද්ධති ක්‍රියාත්මක කිරීම සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂීන බැංකු ඉහත 2 විධානය අනුව, ද්‍රව්‍යීලනා ආවරණ අනුපාතය ක්‍රියාත්මක කිරීමට සුදුසු පද්ධති සංවර්ධනය කිරීම හා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලුම සම්පත් සපයා දිය යුතුය.

4. නියාමන වාර්තාකරණය සැම බලපත්‍රලාභී වාණිජ බැංකුවක්ම සහ විශේෂීන බැංකුවක්ම මෙහි ඇමුණුම I හි පරිභේදය I සිට III යන ලේඛනයන්හි දක්වා ඇති ආකෘතින්ට හා මාගෙන්පදේශයන්ට අනුව, අන්තර්ජාලගත දුරස්ථ්‍ය සුපරික්ෂණ පද්ධතිය ඔස්සේ මාසයට අදාළ වාර්තාව එළඹින මාසයේ 15 දින හෝ එදිනට පෙර වෙනම වාර්තා දෙකක් ලෙස මාසිකව ඉදිරිපත් කළ යුතුය.

5. අධික්ෂණ උපකරණ සැම බලපත්‍රලාභී වාණිජ බැංකුවක්ම සහ බලපත්‍රලාභී විශේෂීන බැංකුවක්ම 2013 ජනවාරි මස නිකුත් කරන ලද “බාසල් III: ද්‍රව්‍යීලනා ආවරණ අනුපාතය සහ ද්‍රව්‍යීලනා අවසන්ම අධික්ෂණය කිරීමේ උපකරණ” සහ එවැනි උපකරණ හාවිතා කිරීම පිළිබඳ දිවිත ක්‍රියාවලිය මිනින් නිරදේශීන පහත සදහන් අධික්ෂණ උපකරණ හාවිතයෙන් එහි ද්‍රව්‍යීලනා තත්ත්වය අධික්ෂණය කළ යුතුය. එසේ වුවද, මෙම අධික්ෂණය අතිරේක අවම අවශ්‍යතාවයක් වන අතර, සැම බලපත්‍රලාභී වාණිජ බැංකුවක්ම සහ බලපත්‍රලාභී විශේෂීන බැංකුවක්ම එහි ප්‍රමාණය සහ මෙහෙයුම්වල ස්වභාවය මත තවදුරටත් ද්‍රව්‍යීලනා තත්ත්වය පිළිබඳව අධික්ෂණය කළ යුතුය.

- (i) ගිවිසුම්ගත කළේපිරිමේ කාලයන්ගේ නොගැලුපිම් ගැනීම් හැඳුනු ගැනීමට ක්‍රමවේදයක් ගොඩිනැගීම. එනම්, වහා ද්‍රව්‍යීලනා අවශ්‍යතාවයන් තක්සේරු කිරීමට, දෙන ලද කාලපරාසයක් තුළ ගිවිසුම්ගත ද්‍රව්‍යීලනා ගළ එම් සහ ගළ යාම් අතර පර්තයන්ය.
- (ii) අරමුදල් සංකේත්ද්‍රණය: සැලකිය යුතු ගනුදෙනු පාර්ශ්වකරුවන්, නිෂ්පාදිත/සුරක්ෂිත උපකරණ, මුදල් එකක ආදිය මිනින් පැන නැගිය හැකි අරමුදල් සංකේත්ද්‍රණ අවසන්ම අඩු කිරීමට ක්‍රමවේදයක් සංවර්ධනය කිරීම.
- (iii) සැලකිය යුතු විදේශ මුදල් අනුව ද්‍රව්‍යීලනා ආවරණ අනුපාතය: ඇති විය හැකි මුදල් ඒකක නොගැලුපිම් ගුහනය කර ගැනීම පිළිස, එක් එක් සැලකිය යුතු මුදල් ඒකකවල ද්‍රව්‍යීලනා ආවරණ අනුපාතය කාලීන පදනම්න් නිරික්ෂණය කිරීමට ක්‍රමවේදයක් සංවර්ධනය කිරීම. මෙම නියෝගයට අදාළව, සැලකිය යුතු මුදල් එකක යන්න බැංකුවහි එවත් මුදල්වලින් සිදුකරන ගනුදෙනු පරිමාව සහ විදේශ මුදල් වේලදෙපොලවලින් අරමුදල් රස්කිරීමේ හැකියාව පදනම් කරගෙන බැංකුව අභ්‍යන්තරව තීරණය කළ යුතුය.

- (iv) පවතින නිදහස් වත්කම්: මහ ලංකාවෙන් හා/හේ දුනීනියික වෙළෙඳපාලෙන් අතිරේක අරමුදුල් යස්සිරීම සඳහා සුරක්ෂිත වශයෙන් හාටිතා කළ නැති සියලුම නිදහස් වත්කම්වල ප්‍රධාන ලක්ෂණ සහ පරිමාව පිළිබඳ දත්ත සැපයීමට තුම්වෙදයක් සංවර්ධනය කිරීම.

ඩී. සමරසිංහ  
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති  
ශ්‍රී ලංකා මහ බැංකුව

ଅର୍ଦ୍ଧମାତ୍ର

දුවකිලනා ආචාරණ අනුපාතය පිළිබඳ බාසල් III දුවකිලනා ප්‍රමිති

## 1. ಹೈದಿನ್ವಿಮ

- 1.1 වෙළඳපාල සහභාගිකරුවන් විසින් යෝ මාර්ගයන් ඉවත් කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූ ක්ෂේක ද්‍රව්‍යීලනා උනනා නිසා හා විවිධ තොරතු අවබුනම් කළමනාකරණ පරිවයන්ගේ දුර්වලතා නිසා ප්‍රමාණවන් ප්‍රාග්ධන මට්ටමක් සහිත බැංකු පවා දැඩි ආතනි තත්ත්වයකට ලක්වූ බව 2007 වර්ෂයේදී ආරම්භ වූ මැණ්ඩාලින ගෝලිය මූල්‍ය අරමුද අවස්ථාවෙහි අනාවරණය විය.
  - 1.2 බැංකු අධික්ෂණය සඳහා වූ බාසල් කම්මුව විසින් 2010.12.16 වන දින ද්‍රව්‍යීලනා අවබුනම් මැනීම, ප්‍රම්ති සහ අධික්ෂණය සඳහා බාසල් III නිති නිකුත් කරන ලදී. ඒ අනුව, බාසල් කම්මුව විසින් අවම ප්‍රම්තින් දෙකක් එනම්, ද්‍රව්‍යීලනා ආවරණ අනුපාතය සහ ගුද්ධ ස්ථාවර අරමුදල් අනුපාතය නිර්දේශ කරන ලදී. 2013 ජනවාරි මස බාසල් කම්මුවෙහි අධික්ෂණ ආයතනය වන මහ බැංකු අධිපතිවරුන්ගේ සහ අධික්ෂණ ප්‍රධානීන්ගේ සම්බන්ධ විසින් ද්‍රව්‍යීලනා ආවරණ අනුපාතය මත වූ බාසල් III ද්‍රව්‍යීලනා නිතිය ද්‍රව්‍යීලනා අවබුනම් සඳහා ගෝලිය අවම ප්‍රම්තිය ලෙස අනුමත කළේය.
  - 1.3 ද්‍රව්‍යීලනා ආවරණ අනුපාතය මගින් මූල්‍යමය හා ආර්ථිකමය ආතනින් හේතුවෙන් ඇති වන කම්පන අවශ්‍යක්ෂණය කර ගැනීමට බැංකු අංශය සතු හැකියාව වර්ධනය කිරීමට බලාපොරාත්තු වේ. මෙමගින් මූල්‍ය අංශයේ සිට ආර්ථිකයේ මුර්ත අංශය වෙත අවබුනම් පැතිර යාමේ අවබුනම අවම කෙරේ. වඩා ගක්තිමත් බැංකු අංශයක් ප්‍රවර්ධනය කිරීමේ අරුණුන් ගෝලිය ද්‍රව්‍යීලනා විධානයන් ගක්තිමත් කිරීම සඳහා බාසල් කම්මුව විසින් සිදුකළ එක් ප්‍රධාන ප්‍රතිසංස්කරණයක් ලෙස ද්‍රව්‍යීලනා ආවරණ අනුපාතය හැඳුන්වීය හැකිය.
  - 1.4 බාසල් III ද්‍රව්‍යීලනා ප්‍රම්ති තුළින්, ප්‍රධාන වශයෙන්ම ජාත්‍යන්තරව කියාකාරී බැංකු කෙරෙහි අවධානය යොමු කෙරේ. එසේ වූවද, ද්‍රව්‍යීලනා අවබුනම් තවදුරටත් කළමනාකරණය, ජාත්‍යන්තර යහාවිනියන් සමග වඩා හොඳින් සැසැදීම, ආයතනික ග්‍රේණිගත කිරීම සඳහා පහසුකම් සැලැසීම, ස්ථේවරිත්ව ග්‍රේණිගත කිරීම් සහ ජාත්‍යන්තරව අරමුදල් එක්සේ කිරීමේ කටයුතු තවදුරටත් ගක්තිමත් කිරීමේ අරමුණින් නියාමකයන් විසින් මෙම ප්‍රම්ති අනෙකුත් බැංකු සඳහා ද උපයෝගී කර ගන්නා ලදී.

## 2. නියාමන රාමුව

## 2.1 දෙකිලතා ආවරණ අනුපාතයෙහි පරම්

- (අ) දුවකිලනා ආතති තත්ත්වයක් යටතේ, කැලුනේවිරි දින 30 කට ප්‍රමාණවත්, දුවකිලික වෙළඳපොලේ පහසුවෙන් හා ඉක්මණීන් මූල්‍ය බවට පරිවර්තනය කළ හැකි, නිදහස් සහ ඉහළ දුවකිලනාවයක් සහිත වත්කම් තොගයක් බැංකුව සනුව පවතින බව තහවුරු කර ගැනීම සඳහා බැංකුවල දුවකිලනා අවබ්‍යන්ම ඇතිකෙශි කෙටිකාලීන ශක්තිමත්හාවය ප්‍රවිරෝධනය කිරීම, හා

(ආ) මිනැම මූලාශ්‍රයකින් පැන නගින මූලාශ්‍රය හා ආර්ථිකමය ආතතින් හේතුවෙන්, ඇති වන කම්පන දුරා ගැනීමට බැංකු අංශය සතු හැකියාව වර්ධනය කිරීම මගින්, මූල්‍ය අංශයේ සිට ආර්ථිකයේ මූර්ත අංශය වෙත අවබ්‍යන්ම පැතිර යාම අවම කිරීම.

## 2.2 විෂය පථය

- (අ) ප්‍රමාණයෙන්, දුවකිලනා ආවරණ අනුපාත රාමුව, ගාබා හරහා දිස්කරන විදේශීය මෙහෙයුම් ද ඇතුළත්ව බැංකුව සඳහා කෙළවර මට්ටමෙන් ("Solo") අදාළ කරගත යුතු වේ. පසුව, ශ්‍රී ලංකාවේ සංස්ථාපිත බැංකු සඳහා විෂය පරිය ව්‍යාපාර සමූහ ("Group") මට්ටම දක්වා තුරුප කරනු ලැබේ.

### 2.3 දෙකිලතා ආවරණ අනුපාතය ගණනය කිරීම

දව්ගිල්තා ආචරණ අනුපාතය ගණනය කිරීම පහත සිතය මත පදනම් වේ.

$$\frac{\text{දුවකිලතා ආවරණ}}{\text{ඇන්පාතය}} = \frac{\text{ඉහළ දුවකිලතාවයන් සහිත වත්කම් තොගය}}{\text{ඉදිරි කළයෙන්වූ දින } 30 \text{ තුළු මූල්‍ය ඉදෑ මූල්‍ය පිටතව ගලා යාම}} \times 100$$

#### 2.4 ගෙඹ වෙශීල්‍යාවයකින් යත වත්තම් තිරුව්‍ය

241 යෙතු සියලුම තොක්ක් සාර්ථක වන්තම් මහ වූත්තොවයෙක් යා වන්තම් වී

- (අ) අලාභය අවම හෝ අලාභ නොමැති වන ලෙස හෝ පහසුවෙන් හා ඉක්මණීන් මුදල් බවට පත්කළ හැකි,  
 (ආ) පුළුල් පරාසයක ආතනි තත්ත්වයන් යටතේ අරමුදල් ලබාගැනීම සඳහා පහසුවෙන් විකිණීමට හැකි හෝ සූරකුම් වශයෙන්  
 හාවතා කළ හැකි, සහ  
 (ඇ) නිදහස්, එනම්, නීතිමය, නීයාමන හෝ මෙහෙයුම් බාධා නොමැති වත්කම් වේ.

#### 2.4.2 ඉහළ ද්‍රව්‍යීලතාවයක් සහිත වත්කම්වල ලක්ෂණ

ඉහළ ද්‍රව්‍යීලතාවයකින් යුතු වත්කම් තීරණය කිරීමේදී, බැංකු විසින් එවැනි වත්කම්වල මූලික ලක්ෂණ සහ වෙළඳපාල ආශ්‍රිත ලක්ෂණ සලකා බැලිය යුතුය.

##### (අ) මූලික ලක්ෂණ

- අඩු ගය සහ වෙළඳපාල අවදානම: අඩු අවදානම් වත්කම්වල ඉහළ ද්‍රව්‍යීලතාවයක් පවතී. නිකුත් කරන්නාගේ ඉහළ ගය ස්ථාවරත්වය හා අඩු ප්‍රමුඛතා පදනමක් මත ගෙවීම කිරීම (Low Subordination), වත්කමක ද්‍රව්‍යීලතාවය ඉහළ නෂධයි. අඩු කළේපිරීමේ කාලය (Duration), අඩු විවෘතතාවය, අඩු උද්ධමන අවදානම සහ අඩු විදේශ විනිමය අවදානම සහිත පරිවර්තන මුදල් මින් වටිනාකම ලබාගත හැකිවීම වත්කමක ද්‍රව්‍යීලතාවය වැඩි කරයි.
- තක්සේරු කිරීමේ පහසුව හා නිශ්චිත බව: වෙළඳපාල සහභාගිකරුවන් වත්කමක තක්සේරුව සමග එකග වීමේ ඉඩකඩ ඉහළ නම් එහි ද්‍රව්‍යීලතාවය වැඩි වේ. ඉහළ ද්‍රව්‍යීලතාවයකින් යුතු වත්කමක මිල සූත්‍රය ගණනය කිරීමට පහසු වය යුතු අතර දැඩි උපකළේපන මත පදනම් නොවිය යුතුය. මිල සූත්‍රය සඳහා වන යෙදුවුම් ද පහසුවෙන් ලබාගත හැකි වය යුතුය. භාවිතයේදී, බොහෝ විෂුහගත හෝ ආගන්තක මූල්‍ය උපකරණ මෙහි ඇතුළත් නොකළ යුතුය.
- අවදානම් සහිත වත්කම් සමග අඩු සහ-සම්බන්ධතාවය: ඉහළ ද්‍රව්‍යීලතාවයක් සහිත වත්කම් නොයෙ, අවදානම් සමග දැඩි සහස්‍රම්බන්ධතාවයක් සහිත නොවිය යුතුය. උපහරණයක් ලෙස, බැංකු අංශයේ ද්‍රව්‍යීලතා ආත්‍යිතයක් පවතින අවස්ථාවක, මූල්‍ය ආයතන මින් නිකුත් කළ වත්කම් ද්‍රව්‍යීලතාවයෙන් අඩු වය හැකිය.
- සංවර්ධන සහ පිළිගත විනිමය වෙළඳපාලක මිල ලැයිස්තුගත කර තිබීම: වත්කම් ලැයිස්තුගත වීම එහි විනිවිධාවය ඉහළ නෂධයි.

##### (ආ) වෙළඳපාල ආශ්‍රිත ලක්ෂණ

- ත්‍රියාකාරී සහ ප්‍රමාණාත්මක වෙළඳපාල: වත්කමක් සඳහා සැමවීම ත්‍රියාකාරී මුළු වෙළඳපාලක් හෝ ප්‍රතිමිලදී ගැනුම් වෙළඳපාලක් තිබිය යුතුය. එනම්, වෙළඳපාල සහභාගිකරුවන් විභාල ප්‍රමාණයක් සිටීම සහ ඉහළ වෙළඳපාල පරිමාවක් තිබිය යුතු වේ. දෙන ලද මිල බලපැශීමක් සඳහා ප්‍රවාහු කළ හැකි වත්කම් ඒකක ගණන වැනි වෙළඳපාල ගැඹුර තීරණය කරන සහ ද්‍රව්‍යීලතා ඒකකයක් සඳහා වූ මිල බලපැශීම වැනි වෙළඳපාල ප්‍රාග්ධනයේදී නොකළ තිබුණු වේ.
- කැප වූ වෙළඳපාල සාදන්නන් සිටීම: ඉහළ ද්‍රව්‍යීලතාවයකින් යුතු වත්කම් මිලදී ගැනීම සහ/හෝ විතිනීම සඳහා මිල ගණන් ඉදිරිපත් කිරීම පැවතිය යුතු වේ.
- අඩු වෙළඳපාල සංක්ත්‍රේණය: වත්කමක් සඳහා වූ වෙළඳපාලක විවිධාංශීකරණය වූ ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් ක්නේඩ්‍රයමක් සිටීම එහි විශ්වසනීයවය සහ ද්‍රව්‍යීලතාවය ඉහළ නෂධයි.
- දුණාත්මක වත්කම් වෙත ප්‍රාග්ධනය ඇදි යාම: පද්ධතිමය අර්බුදයක්ද, මෙම වත්කම් වෙත වෙළඳපාල යොමුවීමේ ප්‍රවාහන එළිභාසික වශයෙන් පෙන්වුම් කර තිබිය යුතු වේ.

#### 2.5 ඉහළ ද්‍රව්‍යීලතාවයකින් යුතු වත්කම් වර්ග

ප්‍රතිල්‍යුව වශයෙන් මේවා කොටස් දෙකකට වර්ග කරනු ලැබේ. වත්කම්වල ඉතිරි කළේපිරීමේ කාලය නොසලකා, ආත්‍යිත කාලසීමාවේ පලමු දිනයේදී බැංකුව සතු වත්කම් සියලුම මෙම වර්ග දෙකකට ඇතුළත් වේ.

(අ) පළමු පෙළ වත්කම්: අතැති මුදල්, සුදුසුකම් ලබන මහ බැංකු සංවිත සහ බාසල් II ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා රාමුව යටතේ, අවදානම් මත බර තැබීම 0% ක් ලෙස සලකන වෙළඳපාල සුරක්ෂිත පත්වන් සැලකීමේයි.

(ආ) දෙවන පෙළ වත්කම්: මෙම වත්කම්, ඉහළ ද්‍රව්‍යීලතාවයකින් යුතු මුළු වත්කම්වලින් 40% ක උපරිමයකට යටත්ව, දෙවන පෙළ ‘අ’ සහ දෙවන පෙළ ‘ආ’ වශයෙන් කොටස් දෙකකි.

- දෙවන පෙළ ‘අ’ වත්කම්: 15% ක වට්ටම කිරීමකට යටත්ව, බාසල් II ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා රාමුව යටතේ 20% ක් අවදානම් මත බර තැබීමකට යටත්, සුදුසුකම් ලබන වෙළඳපාල සුරක්ෂිත සහ මූල්‍ය නොවන සංස්ථාපිත ගය සුරක්ෂිත සහ සුදුසුකම්ලත් ස්ථෙවරීත්ව ඒකක හාර (Gilt Unit Trusts) මත කරනු ලබන ආයෝගන කොටස් මෙයට යටත්වන් සැලකීමේයි.
- දෙවන පෙළ ‘ආ’ වත්කම්: 50% ක වට්ටම කිරීමකට (Haircut) යටත්ව, A+ සිට BBB- දක්වා වූ බාහිර ගය ග්‍රෑන්ඩිගත කිරීමක් සහිත සුදුසුකම් ලබන මූල්‍ය නොවන සංස්ථාපිත ගය සුරක්ෂිත සහ මූල්‍ය නොවන පොදු සාමාන්‍ය කොටස් මෙයට යටත්වන් සැලකීමේයි.

එක් එක් වර්ගය යටතේ ඇතුළත් කළ යුතු වත්කම්, යොඳගත යුතු වට්ටම් සාධක සහ සීමෙන් පහත දක්වා ඇත.

අධිනමය	සාධක
ඉහළ උවකිලනාවයකින් යුතු වත්කම් තොගය	
ඇ. පෙළම් පෙළ වත්කම්	
<ul style="list-style-type: none"> <li>■ අතැති මුදල්</li> <li>■ වර්ගය්පාලිත සංවිත අනුපාතයට අමතරව ඇති සුදුසුකම් ලබන මග බැංකු ගේ හා සංවිත</li> <li>■ අවදානම මත 0% ක් බර තබන ලද සුදුසුකම්ලත් වෙළඳපාල සුරක්මිපත්</li> </ul>	100%
ඇ. දෙවන පෙළ වත්කම් (ඉහළ උවකිලනාවයකින් යුතු මුළු වත්කම්වලින් 40% ක උපරිමයකට යටත්ව)	
දෙවන පෙළ 'ඇ' වත්කම්	
<ul style="list-style-type: none"> <li>■ අවදානම මත 20% ක් බර තබන ලද සුදුසුකම් ලබන වෙළඳපාල සුරක්මිපත්</li> <li>■ සුදුසුකම් ලබන මුල්‍ය නොවන සංස්ථාපිත සය සුරක්මිපත් (වාණිජ පත්‍රිකා සහ පොරොන්සු නොවුමු ඇතුළත්)</li> <li>■ ශ්‍රී ලංකා රජයේ සුරක්මි මත පදනම් වූ, සුදුසුකම්ලත් ස්වේච්ඡිත්ව ඒකක හාර (Gilt Unit Trusts) මත කරනු ලබන ආයෝජන</li> </ul>	85%
දෙවන පෙළ 'ඇ' වත්කම් (ඉහළ උවකිලනාවයකින් යුතු වත්කම්වලින් 15% ක උපරිමයකට යටත්ව)	
<ul style="list-style-type: none"> <li>■ A+ සිට BBB- දක්වා බාහිර සය ග්‍රේණිගත කිරීමක් සහිත සුදුසුකම් ලබන මුල්‍ය නොවන සංස්ථාපිත සය සුරක්මිපත් (වාණිජ පත්‍රිකා සහ පොරොන්සු නොවුමු සිතිතව)</li> <li>■ සුදුසුකම් ලබන, මුල්‍ය නොවන, පොදු සාමාන්‍ය කොටස</li> </ul>	50%
ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් උවකිල වත්කම් තොගයේ මුළු වට්නාකම	

## 2.6 මුළු ගුද්ධ මුදල් ගලායාම

2.6.1 ඉදිරි දින 30 සඳහා අදාළ අපේක්ෂිත මුළු මුදල් ගලා ඒමෙන්, අපේක්ෂිත මුළු මුදල් ගලායාම අඩු කළ පසු, මුළු ගුද්ධ මුදල් පිටතට ගලායාම ලෙස භාෂුන්වයි. අපේක්ෂිත මුළු මුදල් පිටතට ගලායාම ගණනය කරනු ලබන්නේ විවිධ වර්ගවල වගකීම් සහ ගේ පත්‍රයෙන් පරිබාහිර වගකීම්වල නිගහිට ගේ ගේ, අදාළ මුදල් ප්‍රවාහ හාවිතයට ගනු ලබන (run off) අනුපාතයන් මින් ගුණ කිරීමෙනි. අපේක්ෂිත මුළු මුදල් ගලාඕීම ගණනය කරනු ලබන්නේ, මුළු අපේක්ෂිත මුදල් ගලා යාමෙන් 75% ක උපරිමයකට යටත්ව, විවිධ වර්ගවල ගිවිසුම්ගත ලැබිය යුතු ගේ ගේ ඒවා ගලා ඒමට අපේක්ෂා කරනු ලබන අනුපාතයන්ගෙන් ගුණ කිරීමෙනි.

2.6.2 බැංකු විසින් අපිනමයන් ද්විගණනය නොකළ යුතුය. එනම්, කිහිපයම් වත්කම්ක් ඉහළ උවකිලනාවයකින් යුතු වත්කම් තොගයෙහි කොටසක් වශයෙන් ඇතුළත් කළහොත් (එනම් ලවයෙහි), අදාළ වත්කම් හා සම්බන්ධීත මුදල් ගලාඕීම "මුදල් ගලාඕීම" යටත් (හරයෙහි කොටසක්) සටහන් කළ නොහැක.

## 2.7 පරිභේදවල

රුපියල් උවකිලනා අවගතනාවය (BSD-MF-19-RR) සහ සියලු මුදල් ඒකක උවකිලනා අවගතනාවය (BSD-MF-19-AR) වාර්තා කිරීමේ ආකාන්, උවකිලනා ආවරණ අනුපාතය ගණනය කිරීමේ උපදෙස් සහ උවකිලනා ආවරණ අනුපාතය ගණනය කිරීම සඳහා සය ග්‍රේණිගත කිරීමේ නියෝග්‍රැන් ආයතනවලට වත්කම් වර්ගිකරණය කිරීම සඳහා සලකුණු අනුරුපනය කිරීම (Mapping of Notation) උපදෙස් පහත පරිදි අමුණා ඇත.

2.7.1 පරිභේදවල I - රුපියල් උවකිලනා අවගතනාවය සහ සියලු මුදල් ඒකක උවකිලනා අවගතනාවය සඳහා වූ වාර්තාකරණ ආකාන්.

2.7.2 පරිභේදවල II - උවකිලනා ආවරණ අනුපාතය ගණනය කිරීමේ උපදෙස්.

2.7.3 පරිභේදවල III - උවකිලනා ආවරණ අනුපාතය සඳහා සය ග්‍රේණිගත කිරීමේ නියෝග්‍රැන් ආයතනවලට වත්කම් වර්ගිකරණය කිරීම සඳහා සලකුණු අනුරුපනය කිරීම.

රුපියල් ද්‍රව්‍යීලතා අවශ්‍යතා වාර්තා කරනු ලබන ආකෘති (BSD-MF-19-RR)  
 සියලු මුදල් වර්ගවල ද්‍රව්‍යීලතා අවශ්‍යතා වාර්තා කරනු ලබන ආකෘති (BSD-MF-19-AR)  
 මාසික මුදල වාර්තාව (රුපියල් '000)

බැංකුවේ නම :

..... දින වන විට :

I කොටස - ද්‍රව්‍යීලතා ආවරණ අනුපාතය ගණනය කිරීම

වෙබ් අඩවිය පාදක කරගත් වාර්තා කේතය	අයිතමය	වටිනාකම
19.1.1.0.0.0	ඉහළ ද්‍රව්‍යීලතාවයකින් යුතු මුළු වන්කම් තොගය = II කොටසෙහි 19.2.0.0.0.0	
19.1.2.0.0.0	මුළු මුදල් පිටතට ගළායාම් = III කොටසෙහි 19.3.0.0.0.0	
19.1.3.0.0.0	මුළු මුදල් ඇතුළට ගළාඹ්ම් = IV කොටසෙහි 19.4.0.0.0.0	
19.1.4.0.0.0	ඉදෑ මුදල් පිටතට ගළායාම් = 19.2.0.0.0 - අවම (19.1.3.0.0.0 හෝ 75%* 19.1.2.0.0.0)	
19.1.5.0.0.0	ද්‍රව්‍යීලතා ආවරණ අනුපාතය, %= (19.1.1.0.0.0/19.1.4.0.0.0)* 100	

II කොටස - ඉහළ ද්‍රව්‍යීලතාවයකින් යුතු වන්කම් ගණනය කිරීම

වෙබ් අඩවිය පාදක කරගත් වාර්තා කේතය	අයිතමය	වටිනාකම	සාධකය	බර තැබූ ප්‍රමාණය
19.2.0.0.0.0	ඉහළ ද්‍රව්‍යීලතාවයකින් යුතු මුළු වන්කම් තොගය			
19.2.1.0.0.0	ගලපන ලද පළමු පෙළ මුළු වන්කම්			
19.2.1.1.0.0	පළමු පෙළ වන්කම්			
19.2.1.1.1.0	අතැනි මුදල්			100%
19.2.1.1.2.0	ව්‍යවස්ථාපිත සංවිත අනුපාතයට අනිරික්තව ඇති සුදුසුකම් ලබන මහ බැංකු ගේ සහ සංවිත			100%
19.2.1.1.3.0	අවබානී මත 0% ක් බර තැබූ සුදුසුකම් ලබන වෙළඳ සුරක්ෂිත පත්‍ර			
19.2.1.1.3.1	රජය විසින් නිකුත් කළ			100%
19.2.1.1.3.2	රජය විසින් ඇපේ පු			100%
19.2.1.1.3.3	මහ බැංකුව විසින් නිකුත් කළ හෝ ඇපේ පු			100%
19.2.1.1.3.4	ජාත්‍යන්තර පියවීමේ බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, සුරෙශ්‍යීය මහ බැංකුව සහ සුරෙශ්‍යීය ප්‍රජාව හෝ සුදුසුකම්ලත් බහුපාර්ශ්වීය සංවර්ධන බැංකු විසින් නිකුත් කළ හෝ ඇපේ පු			100%
19.2.1.2.0.0	ගැලපීම්			
19.2.1.2.1.0	එකතු කිරීම්: සුරක්ෂිත මූල්‍යයනය සඳහා ඇපේයට තබා ඇති පළමු පෙළ සුරක්ෂිත පත්‍රවල වෙළඳපොල වටිනාකම්			100%
19.2.1.2.2.0	එකතු කිරීම්: සුරක්ෂිත ගෙවා දීම් හරහා ලබාදෙන ලද වටිනාකම්			100%
19.2.1.2.3.0	අඩු කිරීම්: සුරක්ෂිත මූල්‍යයනය සඳහා ලද පළමු පෙළ සුරක්ෂිත පත්‍රවල වටිනාකම්			100%
19.2.1.2.4.0	අඩු කිරීම්: සුරක්ෂිත මූල්‍යයනය තුළින් රස්කරගත්/ලබාගත් වටිනාකම්			100%
19.2.2.0.0.0	මුළු ගැලපීම් කළ දෙවන පෙළ 'අ' වන්කම්			
19.2.2.1.0.0	දෙවන පෙළ 'අ' වන්කම්			
19.2.2.1.1.0	අවබානී මත 20% ක් බර තැබූ සුදුසුකම් ලබන වෙළඳ සුරක්ෂිත පත්‍ර			
19.2.2.1.1.1	රජය විසින් නිකුත් කළ හෝ ඇපේ වී ඇති			85%
19.2.2.1.1.2	මහ බැංකුව විසින් නිකුත් කළ හෝ ඇපේ වී ඇති			85%
19.2.2.1.1.3	රාජ්‍ය අංශයේ ආයතන විසින් නිකුත් කළ හෝ ඇපේ වී ඇති			85%

19.2.2.1.1.4	සුදුසුකම්ලත් බහුපාර්ශ්වීය සංවර්ධන බැංකු විසින් නිකුත් කළ හෝ ඇප වී ඇති		85%	
19.2.2.1.2.0	සුදුසුකම් ලබන මුල්‍ය තොවන සංස්ථාපිත නෙය සුරක්ෂිත ප්‍රතිකා සහ පොරොන්දු නොවීමු ඇතුළත්)		85%	
19.2.2.1.3.0	ශ්‍රී ලංකා රජයේ සුරක්ෂිත මගින් ආවරණය කරන ලද සුදුසුකම් ලබන ස්වේච්ඡිත්ව ඒකක භාරවල කරන ලද ආයෝජන (Gilt Unit Trusts)		85%	
19.2.2.2.0.0	ගැලපීම්			
19.2.2.2.1.0	එකතු කිරීම්: සුරක්ෂිත මුල්‍යයනය සඳහා ඇපයට තබා ඇති දෙවන පෙළ 'අ' සුරක්ෂිත පත්වල වෙළෙඳපොල විවිධාකම්		85%	
19.2.2.2.2.0	එකතු කිරීම්: ආරක්ෂිත නෙය දීම් තරඟා ලබාදෙන ලද නෙය ප්‍රමාණයන්		85%	
19.2.2.2.3.0	අඩු කිරීම්: සුරක්ෂිත මුල්‍යයනය සඳහා ලද දෙවන පෙළ 'අ' සුරක්ෂිත පත්වල වෙළෙඳ විවිධාකම්		85%	
19.2.2.2.4.0	අඩු කිරීම්: සුරක්ෂිත මුල්‍යයනය තුළින් රස්කර ගත් විවිධාකම්		85%	
19.2.3.0.0.0	ගලපන ලද මුළු දෙවන පෙළ 'අ' වත්කම්			
19.2.3.1.0.0	දෙවන පෙළ 'ඇ' වත්කම්			
19.2.3.1.1.0	A+ සිට BBB- දක්වා වූ බාහිර නෙය ග්‍රේනීගත කිරීමක් සහිත, සුදුසුකම් ලබන මුල්‍ය තොවන සංස්ථාපිත නෙය සුරක්ෂිත පත්වල විවිධාකම (වාණිජ පත්‍රිකා හා පොරොන්දු නොවීමු ඇතුළත්)		50%	
19.2.3.1.2.0	සුදුසුකම් ලබන, මුල්‍ය තොවන, සාමාන්‍ය ප්‍රාග්ධන කොටස්		50%	
19.2.3.2.0.0	ගැලපීම්			
19.2.3.2.1.0	එකතු කිරීම්: සුරක්ෂිත මුල්‍යයනය සඳහා ඇපයට තබා ඇති දෙවන පෙළ 'ඇ' සුරක්ෂිත පත්වල වෙළෙඳපොල විවිධාකම්		50%	
19.2.3.2.2.0	එකතු කිරීම්: සුරක්ෂිත නෙය දීම් තුළින් දෙන ලද නෙය විවිධාකම්		50%	
19.2.3.2.3.0	අඩු කිරීම්: සුරක්ෂිත නෙය සඳහා ලද දෙවන පෙළ 'ඇ' සුරක්ෂිත පත්වල වෙළෙඳපොල විවිධාකම්		50%	
19.2.3.2.4.0	අඩු කිරීම්: සුරක්ෂිත මුල්‍යයනය තුළින් රස්කරගත් විවිධාකම්		50%	

**III කොටස - මුළු මුදල් පිටතට ගළා යාම් ගණනය කිරීම**

වෙබ අඩවිය පාදක කරගත් වාර්තා කේතය	අයිතමය	වටිනාකම	සාධකය	බර තැබූ ප්‍රමාණය
19.3.0.0.0.0	මුළු මුදල් පිටතට ගළායාම්			
19.3.1.0.0.0	තැන්පත්			
19.3.1.1.0.0	ඉල්ලුම්, ඉතුරුම් සහ කාලීන තැන්පත් (දින 30 ට වඩා අඩු පරිණත කාලයක් සහිත)			
19.3.1.1.1.0	ව්‍යාපාරික තොවන ගනුදෙනුකරුවන්		10%	
19.3.1.1.2.0	කුඩා ව්‍යාපාරික ගනුදෙනුකරුවන්		10%	
19.3.1.2.0.0	අවශේෂ පරිණත කාලය දින 30 ට වැඩි කාලීන තැන්පත්		0%	
19.3.2.0.0.0	සුරක්ෂිත තොකළ තොග මුල්‍යයනය			
19.3.2.1.0.0	නිශ්චාෂණය, භාරය (Custody) සහ මුදල් කළමනාකරණ ක්‍රියාවලිය තුළින් ජනනය කරන ලද මෙහෙයුම් තැන්පත්		25%	
19.3.2.2.0.0	ආයතනික ජාලයක පවතින සම්පූර්ණ බැංකු (මධ්‍යගත වූ ආයතන සමග ඇති සුදුසුකම් ලබන තැන්පත්)		25%	
19.3.2.3.0.0	මුල්‍ය තොවන ආයතන, රාජ්‍ය ආයතන මහ බැංකු, බහුපාර්ශ්වීක සංවර්ධන බැංකු හා රාජ්‍ය අංශයේ ව්‍යවසායකයන්		40%	
19.3.2.4.0.0	වෙනත් නෙශිකමය ආයතනික ගනුදෙනුකරුවන්		100%	
19.3.3.0.0.0	සුරක්ෂිත මුල්‍යයන ගනුදෙනු			
19.3.3.1.0.0	පළමු පෙළ වත්කම්වලින් ආවරණය වූ		0%	

19.3.3.2.0.0	දෙවන පෙළ ‘අ’ වත්කම්වලින් ආවරණය වූ		15%	
19.3.3.3.0.0	දෙවන පෙළ ‘ඇ’ වත්කම්වලින් ආවරණය වූ		50%	
19.3.3.4.0.0	අනෙකුත් සියලු වත්කම්වලින් ආවරණය වූ		100%	
19.3.4.0.0.0	එකග වූ නෙය පහසුකම්වල මූද්‍යනොහල කොටස සහ අනෙකුත් අසම්හාව්‍ය මූල්‍යයන බැඳීම්			
19.3.4.1.0.0	එකග වූ (නැවත වෙනස් කළ නොහැකි) නෙය හා ද්‍රව්‍යීලනා පහසුකම්			
19.3.4.1.1.0	සිල්ලර හා කුඩා ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ට ලබාදුන් මූද්‍යනොහල එකග වූ නෙය හා ද්‍රව්‍යීලනා පහසුකම්		5%	
19.3.4.1.2.0	මූල්‍ය නොවන සමාගම්, රුපයන්, මහ බැංකු, රුප්‍ර අංශයේ ව්‍යවසායයන් සහ බහුපාර්ශ්වික සංවර්ධන බැංකු වෙත ලබාදුන් මූද්‍යනොහල් එකග වූ නෙය පහසුකම්		10%	
19.3.4.1.3.0	මූල්‍ය නොවන සමාගම්, රුපයන්, මහ බැංකු, රුප්‍ර අංශයේ ව්‍යවසායයන් සහ බහුපාර්ශ්වික සංවර්ධන බැංකු වෙත ලබාදුන් මූද්‍යනොහල එකග වූ ද්‍රව්‍යීලනා පහසුකම්		30%	
19.3.4.1.4.0	විවිධ්‍යාලී අධික්ෂණයට යටත් වන බැංකු වෙත එකග වී ඇති, එහෙත් එම බැංකු විසින් මූද්‍යනොහල ද්‍රව්‍යීලනා පහසුකම්		40%	
19.3.4.1.5.0	වෙනත් මූල්‍ය ආයතනවලට එකග වී ඇති, එහෙත් එම ආයතන විසින් මූද්‍යනොහල නෙය පහසුකම්		40%	
19.3.4.1.6.0	වෙනත් මූල්‍ය ආයතන වලට එකග වී ඇති, එහෙත් එම ආයතන විසින් මූද්‍යනොහල ද්‍රව්‍යීලනා පහසුකම්		100%	
19.3.4.1.7.0	වෙනත් තෙතිනික ආයතනවලට එකග වී ඇති, එහෙත් එම ආයතන විසින් මූද්‍යනොහල නෙය සහ ද්‍රව්‍යීලනා පහසුකම්		100%	
19.3.4.2.0.0	වෙනත් අසම්හාව්‍ය මූල්‍යයන බැඳීම්			
19.3.4.2.1.0	කොන්දේසි විරිතිව අහෝසි කළ භැංකි හා බැඳීම් රහිත නෙය සහ ද්‍රව්‍යීලනා පහසුකම්		0%	
19.3.4.2.2.0	වෙළඳද මූල්‍යයනය හා සම්බන්ධ බැඳීම් (ඇපකර හා නෙයට ලිපි ඇතුළුව)		5%	
19.3.4.2.3.0	වෙළඳද මූල්‍යයන හිමිකම් සම්බන්ධ නොවූ ඇපකර		0%	
19.3.4.2.4.0	වෙනත් ගිවිසුම්ගත මුදල් පිටතට ගලායාම්		100%	
19.3.5.0.0.0	අමතර අවශ්‍යතා			
19.3.5.1.0.0	ශුද්ධ ව්‍යුත්පන්න මුදල් පිටතට ගලා යාම්		100%	
19.3.5.2.0.0	වෙනත් ගිවිසුම්ගත මුදල් පිටතට ගලා යාම්		100%	

**IV කොටස - සමස්ත මුදල් ඇතුළට ගලා ඒම ගණනය කිරීම**

වෙබ් අඩවිය පාඨක කරගත් වාර්තා කේතය	වත්කම්	වට්නාකම	සාධකය	බර තැබූ ප්‍රමාණය
19.4.0.0.0.0	සමස්ත මුදල් ඇතුළට ගලාජ්මී			
19.4.1.0.0.0	පහත සඳහන් සුරක්ෂිත වලින් ආවරණය වූ පරිණත වන සුරක්ෂිත නෙය ගනුදෙනු			
19.4.1.1.0.0	පලමු පෙළ වත්කම්වලින් ආවරණය වූ		0%	
19.4.1.2.0.0	දෙවන පෙළ ‘අ’ වත්කම්වලින් ආවරණය වූ		15%	
19.4.1.3.0.0	දෙවන පෙළ ‘ඇ’ වත්කම්වලින් ආවරණය වූ		50%	
19.4.1.4.0.0	පලමු පෙළ හෝ දෙවන පෙළ නොවන සුරක්ෂිතවලින් ආවරණය වූ ආන්තික නෙය (Margin Lending)		50%	
19.4.1.5.0.0	වෙනත් සියලු වත්කම්වලින් ආවරණය වූ		100%	
19.4.2.0.0.0	එකග වී ඇති පහසුකම්			
19.4.2.1.0.0	නෙය පහසුකම්		0%	
19.4.2.2.0.0	ද්‍රව්‍යීලනා පහසුකම්		0%	
19.4.2.3.0.0	වෙනත් අසම්හාව්‍ය මූල්‍යයන පහසුකම්		0%	

19.4.3.0.0.0	ගනුදෙනු පාර්ශ්ව වෙතින් ලද දින 30 ක් ඇතුළත කළේපිරෙන වෙනත් ගළා එම්			
19.4.3.1.0.0	සිල්ලර සහ කුඩා ව්‍යාපාරික ගනුදෙනුකරුවන්		50%	
19.4.3.2.0.0	මූල්‍ය තොවන තොග වෙළඳ ගනුදෙනු පාර්ශ්වයන් (Wholesale Counterparties)		50%	
19.4.3.3.0.0	මහ බැංකු, බැංකු හා මූල්‍ය ආයතන		100%	
19.4.4.0.0.0	මෙහෙයුම් තැන්පත		0%	
19.4.5.0.0.0	වෙනත් මුදල් ගළාලීම්			
19.4.5.1.0.0	ගුද්ධ ව්‍යුත්පන්න මුදල් ගළාලීම්		100%	
19.4.5.2.0.0	ගිවිසුම්ගත වෙනත් මුදල් ගළාලීම්		50%	

## ආමණුම II

## දුවශීලනා ආවරණ අනුපාතය ගණනය කිරීම සඳහා වන මාර්ගෝපදේශයන්

වෙබ් අඩවිය පාදක කරගත් වාර්තා කේතය	අයිතමය
19.2.0.0.0.0	දැනළ දුවශීලනාවයකින් යුතු මුළු වත්කම්
19.2.1.0.0.0	ගලපන ලද සමඟ්ත පළමු පෙළ වත්කම් තොගය
19.2.1.1.0.0	පළමු පෙළ වත්කම්
19.2.1.1.1.0	අතැති මුදල් බැඳීම පියවීම සඳහා එසැණින් ලබාගත හැකි බැංකුව සතු සියලුම මුදල් (කාසි සහ බැංකු නොවූ)
19.2.1.1.2.0	වත්වස්ථාපිත සංවිත අනුපාතයට අතිරික්තව ඇති සුදුසුකම් ලබන මහ බැංකු ගේ හා සංවිත ආනති අවස්ථාවකදී ව්‍යවස්ථාපිත සංවිත අනුපාතයට අතිරික්තව ඇති මහ බැංකු ගේ හා සංවිත ආපසු ලබාගත හැකිය. මෙහිදී දැනටත් ප්‍රාග්ධනයේ තොටසක් ලෙස පවතින හෙයින්, විදේශ මුදල් ඒකක වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ පවතින ගේ සැලකිල්ලට තොගත යුතුය. මන්ද, එය ප්‍රාග්ධනයේ තොටසකි.
19.2.1.1.3.0 (i) (ii) (iii) (iv) (v) (vi)	අවබුදුම මත 0% ක් බර තැබූ සුදුසුකම් ලබන වෙළඳපොල සුරක්ෂිත සඳහා පහත සියලු දී සම්පූර්ණ කළ යුතුය. විශාල, ගැහුරු සහ ක්‍රියාකාරී ප්‍රතිමිලදිගැනීම් හේ මුදල් වෙළඳපොලවල අලෙවිය සිදුවන හා අඩු මට්ටමේ සංකේත්ත්‍රේණ ලක්ෂණ සහිත විම. ආනතිය සහිත වෙළඳපොල තත්ත්වයන් යටතේ ව්‍යවද විශ්වාස කටයුතු දුවශීලනා මූලාශ්‍යක් ලෙස වෙළඳපොල් වාර්තාගත විම. මූල්‍ය ආයතනයක හේ එහි අනුබද්ධ ආයතනයක බැඳීමක් ලෙස තොපැවතිය යුතුය. වෙළඳපොලට අනුව වට්නාම වාර්තා තීරිමට හැකි විය යුතුය. පරිණත කාලය තොතකා ආරක්ෂිත මූලයනය සඳහා ඇපයට තබා ඇති සුරක්ෂිත/ ප්‍රතිමිලදී ගැනීම් දින 30 ට වැඩි පරිණත කාලයක් සහිත ආරක්ෂිත නෙයදීම් සඳහා ලද සුරක්ෂිත/ප්‍රතිවිත්තුම්
19.2.1.1.3.1	රුපයන් විසින් නිකුත් කළ ශ්‍රී ලංකා රජයේ සියලු පිමිකම්, AAA සිට AA- දක්වා වූ බාහිර ණය ශේෂීගත කිරීමක් සහිත විදේශීය රුපයන්
19.2.1.1.3.2	රුපයන් විසින් ඇප වූ ශ්‍රී ලංකා රජයේ මුළු පිමිකම්, AAA සිට AA- දක්වා වූ බාහිර ණය ශේෂීගත කිරීමක් සහිත විදේශීය රුපයන්
19.2.1.1.3.3	මහ බැංකු විසින් නිකුත් කළ හේ ඇප වූ ශ්‍රී ලංකා මහ බැංකුව - මුළු පිමිකම්, AAA සිට AA- දක්වා වූ බාහිර ණය ශේෂීගත කිරීමක් සහිත විදේශීය මහ බැංකු
19.2.1.1.3.4	ජාත්‍යන්තර පියවීමේ බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, යුරෝපීය මහ බැංකුව සහ සුදුසුකම්ලන් බහුපාර්ශ්වය සංවර්ධන බැංකු විසින් නිකුත් කළ හේ ඇප වූ ජාත්‍යන්තර පියවීමේ බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, යුරෝපීය මහ බැංකුව, යුරෝපීය ප්‍රජාව සහ පහත දැක්වෙන සුදුසුකම්ලන් බහුපාර්ශ්වය සංවර්ධන බැංකු විසින් නිකුත් කළ හේ ඇප වූ වත්කම් ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර බැංකුවෙන් (IFRD) සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවෙන් (IFC) සැයුම්ලන් ලෙස්ක බැංකු සමුහය

*	ආසියානු සංවර්ධන බැංකුව (ADB)
*	අප්‍රිකානු සංවර්ධන බැංකුව (AFDB)
*	ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වූ යුරෝපීය බැංකුව (EBRD)
*	අන්තර්-අුමේරිකානු සංවර්ධන (IADB)
*	යුරෝපීය ආයෝජන බැංකුව (EIB)
*	යුරෝපීය ආයෝජන අරමුදල (EIF)
*	නොර්ඩික් ආයෝජන බැංකුව (NIB)
*	කැරීබියන් සංවර්ධන බැංකුව (CDB)
*	ඉස්ලාමික සංවර්ධන බැංකුව (IDB)
*	යුරෝපීය සංවර්ධන බැංකු කුවින්සලය (CEDB)
*	ප්‍රතිශක්සිකරණය සඳහා වූ ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් (IEFIM)
19.2.1.2.0.0	ගැලීම්
19.2.1.2.1.0	එකතු කිරීම්: සුරක්ෂිත මූල්‍යයනය සඳහා ඇපයට තබා ඇති පළමු පෙළ සුරකුම්පත්වල වෙළඳ වටිනාකම සුරක්ෂිත මූල්‍යයනය/ප්‍රතිමිලදීගැනීම් සඳහා වූ ඇප තැබූ දින 30 ක් ඇතුළත පරිණත වන පළමු පෙළ සුරකුම්පත්වල වෙළඳ වටිනාකම
19.2.1.2.2.0	එකතු කිරීම්: සුරක්ෂිත ණය දීම යටතේ ලබාදුන් නාය වටිනාකම බැංකුව විසින් පළමු පෙළ වත්කම් සුරකුම් ලෙස ලබාගෙන, මුදල් ගෙවීම සිදුකරනු ලබන දින 30 ක් තුළ පරිණත වන ආරක්ෂිත ණය දීම හෝ ප්‍රතිචිතුම් ගනුදෙනු. (මෙහිදී ලබාගත් සුරකුම් නැවත භාවිතයට ගනු නොලැබේ.)
19.2.1.2.3.0	අඩු කිරීම්: සුරක්ෂිත මූල්‍යයනය සඳහා ලද පළමු පෙළ සුරකුම්වල වෙළඳපොළ වටිනාකම දින 30 ක් ඇතුළත පරිණත වන ආරක්ෂිත ණය දීම හෝ ප්‍රතිචිතුම් ගනුදෙනු වෙනුවෙන් සුරකුම් වගයෙන් බැංකුව ලද පළමු පෙළ වත්කම්වල වෙළඳපොළ වටිනාකම. මෙහිදී බැංකුව විසින් පළමු පෙළ වත්කම් සුරකුම් වගයෙන් ලබාගැනීම හා මුදල් ගෙවීම සිදුකරනු ලබන අතර මෙසේ ලබාගන්නා සුරකුම් බැංකුව විසින් නැවත භාවිතයට ගනු නොලැබේ.
19.2.1.2.4.0	අඩු කිරීම්: සුරක්ෂිත මූල්‍යයනය හරහා රස්කළ/ලබාගත් වටිනාකම දින 30 ක් ඇතුළත පරිණත වන සහ පළමු පෙළ වත්කම්වලින් ආවරණය වන සුරක්ෂිත මූල්‍යයනය හරහා රස්කළ වටිනාකම හෝ ප්‍රතිමිලදී ගැනීමේ ගනුදෙනු.
19.2.2.0.0.0	මුළු ගැලීම් කළ දෙවන පෙළ 'අ' වත්කම්
19.2.2.1.0.0	දෙවන පෙළ 'අ' වත්කම්
19.2.2.1.1.0	පහත කොන්දේසි සපුරාලන සහ අවබුදුම මත 20% ක් එර තබන ලද සුදුසුකම් ලබන වෙළඳපොළ සුරකුම් විගාල, ගැමුරු සහ ත්‍රියාකාරී ප්‍රතිමිලදී ගැනීම් හෝ මුදල් වෙළඳපොළවල අලෙවිය සිදුවන හා අඩු මට්ටමේ සංකේත්දේශන ලක්ෂණ සහිත විම. (ii) ආනතිය සහිත වෙළඳපොළ තත්ත්වයන් යටතේ වුවද විශ්වාස කටයුතු දුවශිලනා මූලාශ්‍රයක් ලෙස වෙළඳපොළේ ව්‍යාර්ථාගත විම. (සැලකිය යුතුයි:- ඉහළ දුවශිලනා ආනතිය සහිත දින 30 ක කාලයීමාවකදී උපරිම මිල පහළ යාම හෝ වට්ටම කිරීම 10% ක සීමාව නොඟක්මිය යුතුය.) (iii) මූල්‍ය ආයතනයක හෝ ඒ ආග්‍රිත ආයතනයකට බැංධීමක් ලෙස නොපැවතිය යුතුය. (iv) වෙළඳපොළට අනුව වටිනාකම ව්‍යාර්ථා කිරීමට හැකි විය යුතුය. (v) පරිණත කාලය නොතකා ආරක්ෂිත මූල්‍යයනය සඳහා ඇපයට තබා ඇති සුරකුම්/ ප්‍රතිමිලදී ගැනීම් දින 30 ට වැඩි පරිණත කාලයක් සහිත ආරක්ෂිත ණය දීම සඳහා ලද සුරකුම්/ප්‍රතිචිතුම් (vi) මෙහිදී සුරකුම් විසින් නිකුත් කළ හෝ ඇප වී ඇති
19.2.2.1.1.1	රුජ විසින් නිකුත් කළ හෝ ඇප වී ඇති A+ සිට A- දක්වා බාහිර ණය ග්‍රේන්ගත කිරීමක් සහිත විදේශීය රජයන්
19.2.2.1.1.2	මහ බැංකු විසින් නිකුත් කළ හෝ ඇප වී ඇති A+ සිට A- දක්වා බාහිර ණය ග්‍රේන්ගත කිරීමක් සහිත විදේශීය මහ බැංකු
19.2.2.1.1.3	රාජ්‍ය අංශයේ ආයතන විසින් නිකුත් කළ හෝ ඇප වී ඇති AAA සිට AA- දක්වා වූ බාහිර ණය ග්‍රේන්ගත කිරීමක් සහිත දේශීය හා විදේශීය රාජ්‍ය අංශයේ ආයතන

19.2.2.1.1.4	<p>බහුපාර්ශ්වීය සංවර්ධන බැංකු විසින් නිකුත් කළ හෝ ඇප වී ඇති ඉහත 19.2.1.1.3.4 දක්වා ඇති සුදුසුකම්ලත් බහුපාර්ශ්වීය සංවර්ධන බැංකු හැර, AAA සිට AA- දක්වා බාහිර ණය ජෞන්ගත කිරීමක් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන බැංකු</p>
19.2.2.1.2.0	<p>පහත සියලු කොන්දේසි සපුරාලන, සුදුසුකම් ලබන, මූල්‍ය නොවන සාංගමික ණය සුරෙකුම් (වාණිජ පත්‍රිකා සහ පොරොන්දු නොවූ ඇතුළත්ව)</p> <ul style="list-style-type: none"> <li>(i) මූල්‍ය ආයතනයක් හෝ ඒ අඩුත ආයතනයක් මගින් නිකුත් නොකළ</li> <li>(ii) අවම වශයෙන් AA- දක්වා වූ බාහිර ණය ජෞන්ගත කිරීමක් සහිත</li> <li>(iii) විශාල, ගැසුරු සහ කියාකාරී ප්‍රතිමිලදී ගැනීම් හෝ මුදල් වෙළෙදපොලවල අලෙවිය සිදුවන හා අඩු මට්ටමේ සංක්ත්‍රේණ ලක්ෂණ සහිත විම.</li> <li>(iv) ආත්මිය සහිත වෙළෙදපොල තත්ත්වයන් යටතේ වුවද විශ්වාස කටයුතු ද්‍රව්‍යීලනා මූලාශ්‍රයක් ලෙස වෙළෙදපොලේ වාර්තාගත විම. (සැලකිය යුතුයි:- ඉහළ ද්‍රව්‍යීලනා ආත්මිය සහිත දින 30 ක කාලීම්වක්ද උපරිම මිල පහළ යාම හෝ වට්ටම් කිරීම 10% ක සිමාව නොඳුක්මවිය යුතුය.)</li> <li>(v) වෙළෙදපොලට අනුව වට්නාකම වාර්තා කිරීමට හැකි විය යුතුය.</li> <li>(vi) පරිණත කාලය නොතාකා ආරක්ෂිත මූල්‍යයනය සඳහා ඇපයට තබා ඇති සුරෙකුම් / ප්‍රතිමිලදී ගැනීම් දින 30 ට වැඩි පරිණත කාලයක් සහිත ආරක්ෂිත ආයත්මික සඳහා ලද සුරෙකුම්/ප්‍රතිවිකුණුම් වාණිජ පත්‍ර හා පොරොන්දු නොවූ සම්බන්ධයෙන් වනවිට</li> <li>(i) නිකුත් කරන්නා මූල්‍ය නොවන ආයතනයක් විය යුතුය.</li> <li>(ii) නිකුත් කරන්නා විසින් ආයෝජනය කරන ලද බැංකුවෙන් ලබාගෙන ඇති සියලුම නිය පහසුකම්, බැංකු පනතේ නිය හා අන්තිකාරම් වර්ගීකරණය, ආභායම් හඳුනා ගැනීම හා වෙන්තිරීම්වලට අඛුල විධානයන්ට අනුව සත්‍ය නිය පහසුකම් විය යුතුය.</li> <li>(iii) වාණිජ පත්‍ර හා පොරොන්දු නොවූ සම්පූර්ණයෙන් නිදහස් කළ හැකි අයයට වෙනත් බලපත්‍රාහි බැංකුවකින් අනුමත නිය සහායක ආධාරක මත නිකුත් කළ ඒවා විය යුතුය.</li> </ul>
19.2.2.1.3.0	<p>පහත දැවලට යටත්ව, ශ්‍රී ලංකා රජයේ සුරෙකුම්පත් මගින් ආවරණය කරන ලද සුදුසුකම් ලබන ස්කේට්‍රිච් හාර්ටල කරන ලද ආයෝජන (Gilt Unit Trust)</p> <ul style="list-style-type: none"> <li>(i) ස්කේට්‍රිච් හාර්ටල සාරයන් සිමාරහිත අනෙකානාය අරමුදල් විය යුතුය.</li> <li>(ii) ස්කේට්‍රිච් හාර්ටල සාරයන්හි පදනම් ආයෝජන කළම සැම අවස්ථාවකදීම ශ්‍රී ලංකා රජයේ සුරෙකුම්පත්වලින් සමන්විත විය යුතුය.</li> </ul>
19.2.2.2.0.0	ගැලපීම්
19.2.2.2.1.0	<p>එකතු කිරීම්: සුරක්ෂිත මූල්‍යයනය සඳහා ඇපයට තබා ඇති දෙවන පෙළ 'අ' සුරෙකුම්පත්වල වෙළෙදපොල වට්නාකම සුරක්ෂිත මූල්‍යයනය හෝ ප්‍රතිමිලදී ගැනීම් සඳහා ඇප තැබූ දෙවන පෙළ 'අ' ආරක්ෂිත සුරෙකුම්වල වෙළෙදපොල වට්නාකම.</p>
19.2.2.2.2.0	<p>එකතු කිරීම්: ආරක්ෂිත නිය දීම් යටතේ ලබාදුන් නිය වට්නාකම</p> <p>බැංකුව විසින් දෙවන පෙළ 'අ' වත්කම් සුරෙකුම් ලෙස ලබාගෙන මුදල් ගෙවීම සිදුකරනු ලැබූ, දින 30 ක් තුළ පරිණත වන සුරක්ෂිත නිය දීම් හෝ ප්‍රතිවිකුණුම් ගනුදෙනු. (මෙහිදී ලබාගෙන් සුරෙකුම් නැවත හාවිතයට ගනු නොලැබේ.)</p>
19.2.2.2.3.0	<p>අඩුකිරීම්: සුරක්ෂිත මූල්‍යයනය සඳහා ලද දෙවන පෙළ 'අ' සුරෙකුම්වල වෙළෙදපොල වට්නාකම.</p> <p>දින 30 ක් ඇතුළත පරිණත වන සුරක්ෂිත නිය දීම් හෝ ප්‍රතිවිකුණුම් ගනුදෙනු වෙනුවෙන් සුරෙකුම් වශයෙන් බැංකුව ලද දෙවන පෙළ 'අ' වත්කම්වල වෙළෙදපොල වට්නාකම. (මෙහිදී ලබාගෙන් සුරෙකුම් නැවත හාවිතයට ගනු නොලැබේ.)</p>
19.2.2.2.4.0	<p>අඩුකිරීම්: සුරක්ෂිත මූල්‍යයනය හරහා රස්කරණ් ලබාගෙන් වට්නාකම</p> <p>දින 30 ක් තුළ පරිණත වන සහ දෙවන පෙළ 'අ' වත්කම්වලින් ආවරණය වන, ආරක්ෂිත මූල්‍යයනය හරහා රස්කල වට්නාකම හෝ ප්‍රතිමිලදී ගැනීමේ ගනුදෙනු.</p>
19.2.3.0.0.0	මුළු ගැලපීම් කළ දෙවන පෙළ 'ආ' වත්කම්
19.2.3.0.0.0	දෙවන පෙළ 'ආ' වත්කම්
19.2.3.1.1.0	<p>පහත සියලුම කොන්දේසි සපුරාලන සියලු සුදුසුකම්ලත් මූල්‍ය නොවන සාංගමික නිය සුරෙකුම්පත්. (වාණිජ පත්‍රිකා හා පොරොන්දු නොවූ ඇතුළත්ව)</p> <ul style="list-style-type: none"> <li>(i) මූල්‍ය ආයතනයක් හෝ ඒ අඩුත ආයතනයක් මගින් නිකුත් නොකළ;</li> <li>(ii) බාහිර නිය ජෞන්ගත කිරීම A+ සහ BBB- අතර විය යුතුය;</li> </ul>

(iii)	විභාල, ගැහුරු හා ත්‍රියාකාරී ප්‍රතිමිලදී ගැනීම් හෝ මුදල් වෙළඳපොලාවල අලෙවිය හා අඩු මට්ටමේ සංකේත්දීන ලක්ෂණ සහිත විම;
(iv)	ආතතිය සහිත වෙළඳපොල තත්ත්වයන් යටතේ වුවද විශ්වාස කටයුතු ද්‍රව්‍යිලකා මූලාශ්‍රයක් ලෙස වෙළඳපොලේ වාර්තාගත විම. (සැලකිය යුතුයි:- ඉහළ ද්‍රව්‍යිලකා ආතතිය සහිත දින 30 ක කාලයීමාවකදී උපරිම මිල පහළ යාම හෝ වට්ටම කිරීම් 20% ක සීමාව නොරුක්ම්වීය යුතුය.)
(v)	වෙළඳපොලට අනුව වට්නාකම වාර්තා කිරීමට හැකි විය යුතුය.
(vi)	පරිණත කාලය නොත්කා ආරක්ෂිත මූල්‍යයනය සඳහා ඇපෙයට තබා ඇති සුරක්ෂිත/ ප්‍රතිමිලදී ගැනීම් දින 30 ව වැඩි පරිණත කාලයක් සහිත ආරක්ෂිත ණයැම්ම් සඳහා ලද සුරක්ෂිත/ප්‍රතිවිකුණුම් වාණිජ පත්‍ර හා පොරොන්දු නොවුම් සම්බන්ධයෙන් වනවිට
(i)	නිශ්චත් කරන්නා මූල්‍ය නොවන ආයතනයක් විය යුතුය.
(ii)	නිශ්චත් කරන්නා විසින් ආයෝජනය කරන ලද බැංකුවෙන් ලබාගෙන ඇති සියලුම නෙය පහසුකම්, බැංකු පතනේ නෙය හා අත්තිකාරම් වර්ශීකරණය, ආදායම් හැඳුනා ගැනීම හා වෙන්කිරීම්වලට අදාළ විධානයන්ට අනුව සක්‍රිය නෙය පහසුකම් විය යුතුය.
(iii)	වාණිජ පත්‍ර හා පොරොන්දු නොවුම් සම්පූර්ණයෙන් නිදහස් කළ හැකි අයට වෙනත් බලපත්‍රලාභී බැංකුවෙන් අනුමත නෙය සහායක ආධාරක මත නිතිත් කළ ඒවා විය යුතුය.
19.2.3.1.2.0	පහත සියලු කොන්දේසි සපුරාලන, සුදුසුකම්ලත් මූල්‍ය නොවන සාමාන්‍ය කොටස්: (i) මූල්‍ය ආයතනයක් හෝ රට අනුබද්ධ ආයතනයක් විසින් නිශ්චත් කළ ඒවා නොවිය යුතුය. (ii) විශිෂ්ට කොටස් පුවමාරුවක ගනුදෙනු වන හා මධ්‍යගතව නිශ්චාජය විය යුතුය. (iii) විභාල, ගැහුරු හා ත්‍රියාකාරී ප්‍රතිමිලදී ගැනීම් හෝ මුදල් වෙළඳපොලාවල අලෙවිය හා අඩු මට්ටමේ සංකේත්දීන ලක්ෂණ සහිත විම; (iv) ආතතිය සහිත වෙළඳපොල තත්ත්වයන් යටතේ වුවද විශ්වාස කටයුතු ද්‍රව්‍යිලකා මූලාශ්‍රයක් ලෙස වෙළඳපොලේ වාර්තාගත විම. (සැලකිය යුතුයි:- ඉහළ ද්‍රව්‍යිලකා ආතතිය සහිත දින 30 ක කාලයීමාවකදී උපරිම මිල පහළ යාම හෝ වට්ටම කිරීම් 20% ක සීමාව නොරුක්ම්වීය යුතුය.) (v) පරිණත කාලය නොසලකා හැර, සුරක්ෂිත මූල්‍යයනය සඳහා ඇපෙයට තබා ඇති සුරක්ෂිත/ප්‍රතිමිලදී ගැනීම් ඉවත් කළ යුතුය. (vi) සුරක්ෂිත නෙය/ප්‍රතිවිකුණුම් සඳහා ලැබූණු දින 30 කට පසු ක්‍රේඛිරෙන සුරක්ෂිත ඇතුළත් විය යුතුය.
19.2.3.2.0.0	ගැඹුපිම්
19.2.3.2.1.0	එකතු කිරීම්: සුරක්ෂිත මූල්‍යයනය සඳහා ඇපෙයට තබා ඇති දෙවන පෙළ ‘ආ’ සුරක්ෂිත පෙළ වෙළඳපොල වට්නාකම. බැංකුව විසින් දෙවන පෙළ ‘ආ’ වත්කම් සුරක්ෂිත ලෙස ලබාගෙන මුදල් ගෙවීම සිදුකරනු ලැබූ, දින 30 ක් තුළ පරිණත වන සුරක්ෂිත නෙය දීම් හෝ ප්‍රතිවිකුණුම් ගනුදෙනු. (මෙහිදී ලබාගත් සුරක්ෂිත නැවත හාවිතයට ගනු නොලැබේ.)
19.2.3.2.2.0	එකතු කිරීම්: සුරක්ෂිත නෙය දීම් තුළින් දෙන ලද නෙය වට්නාකම දින 30 ක් ඇතුළත ක්‍රේඛිරෙන සුරක්ෂිත නෙය තුළින් ප්‍රථමය කළ වට්නාකම හෝ ප්‍රතිමිලදී ගැනීම් ගනුදෙනු සඳහා බැංකුවක් මුදල් හාවිතා කර දෙවන පෙළ ‘ආ’ ස්වරුපයෙන් ලබාගෙන ඇති දෙවන පෙළ ‘ආ’ වත්කම් සුරක්ෂිත වෙළඳපොල අය. (ලබාගත් සුරක්ෂිත නැවත හාවිතයට ගනු නොලැබේ.)
19.2.3.2.3.0	අඩුකිරීම්: සුරක්ෂිත නෙය සඳහා ලද දෙවන පෙළ ‘ආ’ සුරක්ෂිත පෙළ වට්නාකම දින 30 ක් ඇතුළත පරිණත වන සුරක්ෂිත නෙය දීම් හෝ ප්‍රතිවිකුණුම් ගනුදෙනු සඳහා බැංකුවක් මුදල් හාවිතා කර දෙවන පෙළ ‘ආ’ ස්වරුපයෙන් ලබාගෙන ඇති දෙවන පෙළ ‘ආ’ වත්කම් සුරක්ෂිත වෙළඳපොල අය. (ලබාගත් සුරක්ෂිත නැවත හාවිතා නොකළ ඒවා විය යුතුය.)
19.2.3.2.4.0	අඩු කිරීම්: සුරක්ෂිත මූල්‍යයනය හරහා රසකරගත් වට්නාකම දින 30 ක් තුළ පරිණත වන සහ දෙවන පෙළ ‘ආ’ වත්කම්වලින් ආවරණය වන, ආරක්ෂිත මූල්‍යයනය හරහා රසක්කළ වට්නාකම හෝ ප්‍රතිමිලදී ගැනීමේ ගනුදෙනු.
19.3.0.0.0.0	මුළු මුදල් පිටතට ගළායාම (යම උපවිත පොලී හා ප්‍රාග්ධනයක් තිබේ නම්)
19.3.1.0.0.0	තැන්පතු (අනුශීය ගිණුම්, නෙය සඳහා ඇපෙ තිබූ ගනුදෙනුකරුවන්ගේ තැන්පතු, ආන්තික තැන්පතු හා ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා කුමය යටතේ රක්ෂණය කළ තැන්පතු ඇතුළුව)
19.3.1.1.0.0	ඉල්ලුම්, ඉතුරුම් හා කාලීන තැන්පතු (දින 30 ව වතා අඩු පරිණත කාලයක් සහිත)
19.3.1.1.1.0	ව්‍යාපාරික නොවන ගනුදෙනුකරුවන් පුද්ගලයක විසින් බැංකුවක තැන්පත් කරන ලද තැන්පතු

19.3.1.1.2.0	කුඩා ව්‍යාපාරික ගනුදෙනුකරුවන් කුඩා ව්‍යාපාර විසින් බැංකවික තැන්පත් කරන ලද තැන්පත් (තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සම්මි සමාගම වැනි නෙතික ආයතන)
19.3.1.2.0.0	අවශේෂ පරිණත කාලය දින 30 ට වඩා වැඩි කාලීන තැන්පත් පිටතට ගළායන මුදල් ප්‍රවාහයන්ට ආයත් අවශේෂ පරිණත කාලය හේ මුදල් ආපසු ගැනීමට දී ඇති කාලය දින 30 ට වඩා වැඩි කාලීන තැන්පත්, තැන්පතුකරුව දින 30 ක් ඇතුළත තැන්පත් ආපසු ගැනීම සඳහා තීත්තානුකුල අයිතියක් නොමැති නම් හා නියමිත දිනට කළින් තැන්පතුවක් ආපසු ගැනීමේදී දූවුම් මුදල පොලී ආදායම අභිම විමට වඩා වැඩි තම් මුළු අපේක්ෂා කළ පිටතට ගළායන මුදල් ප්‍රවාහයන්ගෙන් බැහැර කළ යුතුය. දූවුම් මුදල් අදාළ නොවන්නේ නම් හේ තැන්පතුකරුවකට මුදල් ගැනීමට තීත්තානුකුල අයිතියක් නොමැති බව දැක්වෙන වගන්තියක් නොමැති නම් හේ බැංකව තැන්පතුකරුවකට එම තැන්පත් මුදල් ආපසු ගැනීමට අවසර ලබාදෙන්නේ නම්, පියුහුම තැන්පත් අවශේෂ තැන්පත් කාලය නොසලකා, ඉල්ලුම් තැන්පත් ලස සැලකිය යුතුය.
19.3.2.0.0.0	සුරක්ෂිත නොවන තොග මූල්‍යයනය නීතිමය ආයතන (සංස්ථාපිත සමාගම්) තුළින් ලබාගන්නා තොග තැන්පත් සහ අනෙකුත් පොදු වගකීම්. තොග තැන්පත් යන්නට අනිය තැන්පත්, ඔය සඳහා ඇප තිබූ ගනුදෙනුකරුවන්ගේ තැන්පත්, ආන්තික තැන්පත් හා ශ්‍රී ලංකා තැන්පත් රක්ෂණ හා දුවිලනා ආධාරක යෝජනා ක්‍රමය යටතේ රක්ෂණය කළ තැන්පත් ඇතුළත් වේ. අනෙකුත් සාමාන්‍ය වගකීම්වලදී, බුන්වන්, ඇවර හේ විසර්ජනය කිරීමේ යෝජනාවක් ඇති විට ඔය ලබාගැනීමේ ආයතනය සතු විශේෂයෙන් නම් කරන ලද වත්කම් නෙතික අයිතිවාසිකම් ඇපැයට තබා තොගත යුතුය. ව්‍යුත්පන්න ගනුදෙනු සම්බන්ධ වගකීම් මෙම අර්ථකාලීනයෙන් පැහැදිලිව බැහැර කළ යුතුය.
19.3.2.1.0.0	නීත්කාෂණ භාරය සහ මුදල් කළමනාකරණ ක්‍රියාවලය මිනින් ජනනය කරන ලද මෙහෙයුම් තැන්පත්. ගෙවීම් හා පියවීම් පද්ධති හාවිතයට හේ ගෙවීම් කිරීමට ප්‍රවේශ හා හැකියා පහසුකම් සලසනු ලබන බැංක සතු මූල්‍ය හේ මූල්‍ය නොවන ගනුදෙනුකරුවන්ගේ තැන්පත්. ආයතනික ගනුදෙනුකරුවන් වෙත ගිණුම් අයදුම් පත්‍රයට අමතරව මෙම සේවාවන් තීත්තානුකුල විශ්පුමක් යටතේ ලබාදිය යුතුය. (දූජ:- Vostro ගිණුම් සහ රස්කිරීම් ගිණුම්)
19.3.2.2.0.0	ආයතනික ජාලයක පවතින සම්පූර්ණ බැංක (මධ්‍යගත ආයතන සමග ඇති සුදුසුකම්ලත් තැන්පත්) විශේෂිත කාර්යයන්, මධ්‍යම ආයතන විසින් සිදුකරනු ලබන පොදු උපාය මාර්කිට අවධානයක් හා සන්නාම් නාමයක් සමග සහයෝගාත්මක වාචස්ථාපිත රුවුමක් දක්නට ඇති, තීත්තානුකුල ස්වාධීන බැංක සම්පූර්ණ ප්‍රතිඵලි බැංකු, ග්‍රාමීය බැංකු, සන්නාම් සම්පූර්ණ ස්වාධීන බැංකු, රාජ්‍ය අංශයේ ව්‍යාපාර මිනින් මෙහෙයුම් අරමුණ සඳහාම පවත්වාගෙන තොයන සියලුම තැන්පත් හා අනෙකුත් අනාරක්ෂිත අරමුදල්.
19.3.2.3.0.0	මූල්‍ය නොවන ආයතන, රජය, මහ බැංක, බහුපාර්ශ්වීක සංවර්ධන බැංක සහ රාජ්‍ය අංශයේ ව්‍යාපාර මූල්‍ය නොවන ආයතනික ගනුදෙනුකරුවන්, රජය, මහ බැංක, බහුපාර්ශ්වීක සංවර්ධන බැංක, රාජ්‍ය අංශයේ ව්‍යාපාර මිනින් මෙහෙයුම් අරමුණ සඳහාම පවත්වාගෙන තොයන සියලුම තැන්පත් හා අනෙකුත් අනාරක්ෂිත අරමුදල්.
19.3.2.4.0.0	වෙනත් නෙතිකමය ආයතනවල ගනුදෙනුකරුවන් වෙනත් ආයතන (බැංක, ආරක්ෂක ආයතන, රක්ෂණ ආයතන වැනි) භාරකරුවන්, ප්‍රතිලුසින්, අතරමැදියන් හා විශේෂ ආයතනික කළම්, බැංක හා අනුබද්ධ ආයතන හා අනෙකුත් ආයතනවල ඇති මෙහෙයුම් අරමුණු සඳහාම පවත්වාගෙන තොයන, සුරක්ෂිත මූල්‍යයනය හා ඉහත කාණ්ඩවලට ඇතුළත් නොවූ තැන්පත් හා අනෙකුත් අරමුදල්.
19.3.3.0.0.0	සුරක්ෂිත මූල්‍යයන ගනුදෙනු
19.3.3.1.0.0	පළමු පෙළ වත්කම්වලින් ආවරණය වූ දින 30 ක් ඇතුළත කළුපිරෙන, බැංකවේ දේශීය මහ බැංකුව සමග නොවූ, දෙවන පෙළ වත්කම්වලින් ආවරණය වන ප්‍රතිමිලදී ගැනීම් ගනුදෙනු හේ ආරක්ෂිත අරමුදල් තුළින් ජනිත වූ වටිනාකම්
19.3.3.2.0.0	දෙවන පෙළ 'අ' වත්කම්වලින් ආවරණය වූ දින 30 ක් ඇතුළත කළුපිරෙන, බැංකුවේ දේශීය මහ බැංකුව සමග නොවූ, දෙවන පෙළ 'අ' වත්කම්වලින් ආවරණය වන ප්‍රතිමිලදී ගැනීම් ගනුදෙනු හේ ආරක්ෂිත අරමුදල් තුළින් ජනිත වූ වටිනාකම්
19.3.3.3.0.0	දෙවන පෙළ 'ආ' වත්කම්වලින් ආවරණය වූ දින 30 ක් ඇතුළත කළුපිරෙන, බැංකුවේ දේශීය මහ බැංකුව සමග නොවූ, දෙවන පෙළ 'ආ' වත්කම්වලින් ආවරණය වන ප්‍රතිමිලදී ගැනීම් ගනුදෙනු හේ ආරක්ෂිත අරමුදල් තුළින් ජනිත වූ වටිනාකම්
19.3.3.4.0.0	අනෙකුත් සියලුම වත්කම්වලින් ආවරණය වූ දින 30 ක් ඇතුළත කළුපිරෙන, බැංකුවේ දේශීය මහ බැංකුව සමග නොවූ, වෙනත් වත්කම්වලින් ආවරණය වන ප්‍රතිමිලදී ගැනීම් ගනුදෙනු හේ ආරක්ෂිත අරමුදල් තුළින් ජනිත වූ වටිනාකම් (ඉහළ දුවිලනාවයක් රහිත වත්කම්)
19.3.4.0.0.0	එකග වූ ඔය පහසුකම්වල තිබුන් කර තොගත් කොටස සහ අනෙකුත් අසම්හාවා මූල්‍යයන බැංකීම
19.3.4.1.0.0	එකග වූ ඔය දුවිලනා පහසුකම්
19.3.4.1.1.0	සිල්ලර හා කුඩා පරිමාණ ව්‍යාපාර ගනුදෙනුකරුවන් සඳහා මූල්‍යනාහළ එකග වූ ඔය හා දුවිලනා පහසුකම්

19.3.4.1.2.0	මුල්‍ය තොවන ආයතන, රජය, මහ බැංකු, බහුපාර්ශ්වික සංවර්ධන බැංකු සහ රාජ්‍ය අංශයේ ව්‍යාපාර සඳහා මුද්‍රණාභාල එකත වූ ගය පහසුකම්
19.3.4.1.3.0	මුල්‍ය තොවන ආයතන, රජය, මහ බැංකු, බහුපාර්ශ්වික සංවර්ධන බැංකු සහ රාජ්‍ය අංශයේ ව්‍යාපාර සඳහා මුද්‍රණාභාල එකත වූ ද්‍රව්‍යීලනා පහසුකම්
19.3.4.1.4.0	විවිධ අධික්ෂණයට යටත්ව බැංකු සඳහා මුද්‍රණාභාල එකත වූ ගය හා ද්‍රව්‍යීලනා පහසුකම්
19.3.4.1.5.0	අනෙකුත් මුල්‍ය ආයතන සඳහා මුද්‍රණාභාල එකත වූ ගය පහසුකම්
19.3.4.1.6.0	අනෙකුත් මුල්‍ය ආයතන සඳහා මුද්‍රණාභාල ද්‍රව්‍යීලනා පහසුකම්
19.3.4.1.7.0	අනෙකුත් තොවන ආයතන සඳහා මුද්‍රණාභාල එකත වූ ගය හා ද්‍රව්‍යීලනා පහසුකම්
19.3.4.2.0.0	වෙනත් අසම්හාව්‍ය මුල්‍යයන බැඳීම ඇපකර, ගෞවර ලිපි, අයකරගත හැකි ගය හා ද්‍රව්‍යීලනා පහසුකම් ආදි අනෙකුත් අසම්හාව්‍ය අරමුදල් වගකීම
19.3.4.2.1.0	කොන්දේසි විරහිතව නැවත අයකරගත හැකි 'බැඳීම රැකි' ගය හා ද්‍රව්‍යීලනා පහසුකම් බැංකුවට කොන්දේසි විරහිතව මුද්‍රණාභාලින ලද කොටස අවබුදු කළ හැකි, මුද්‍රණාභාල ගය හා ද්‍රව්‍යීලනා පහසුකම්වල ශේෂය (එදා:- මුද්‍රණාභාල අධිරා පහසුකම් හෝ ගය කාව්පත් අයය)
19.3.4.2.2.0	වෙළඳද මුල්‍ය ගය හා සම්බන්ධ වගකීම (ඇපකර හා ගෞවර ලිපි ඇතුළත්) භාණ්ඩවල සංවලනයක් හෝ සේවා සැපයීමකින් සාපුරුවම ආධාර වන වෙළඳාමට අදාළ (ආතයන, අපනයනවලට අදාළ) වගකීම්වලින් සම්බන්ධ වෙළඳ මුල්‍ය උපකරණ.
19.3.4.2.3.0	වෙළඳද මුල්‍ය වගකීම්වලට අයත් තොවන ඇපකර වෙළඳද මුල්‍ය වගකීම්වලට අයත් තොවන ඇපකර වලට අදාළ හිග මුදල.
19.3.4.2.4.0	වෙනත් ගිවිසුම්ගත මුදල් පිටතට ගළායාම් කැලැන්වර දින 30 ක් ඇතුළත අනෙකුත් ගිවිසුම්ගත මුදල් පිටතට ගළායාම් තුළ දක්නට ඇති පිටතට ගළායාම් ආවරණය සඳහා වන අනාරක්ෂිත ඇප සහිත ගය ගැනීම්, අනාවරණය වූ කෙටි තත්ත්වයන්, ලාභාංශ හෝ ගිවිසුම්ගත පොලී ගෙවීම වැනි මෙම මාර්ගයට ඇතුළත් විට්‍යාකම්වලින් සම්බන්ධ දැ මෙම සම්ම්තයට ඇතුළත් විය යුතුය.
19.3.5.0.0.0	අනිරේක අවශ්‍යතා
19.3.5.1.0.0	ඇද්ධ ව්‍යුත්පන්න මුදල් පිටතට ගළායාම් දැනට පවතින තක්සේරු කුම්වේදියන්ට අනුකූලව බැංකු ගිවිසුම්ගත ව්‍යුත්පන්න මුදල් ගළාඹීම් හා පිටතට ගළායාම් ගණනය කළ යුතුය. ගනුදෙනුකාර පාර්ශ්වයන් විසින් මුදල් ප්‍රවාහයන් ඇද්ධ අගයන් මත ගණනය කරනු ලැබේ. (එමතිසා ඇතුළට ගළාඹීම්, පිටතට ගළායාම් සම්ග පියවේ.) සියලු ඇද්ධ මුදල් පිටතට ගළායාම් හි මුළු එකතුව මෙහි වාර්තා කළ යුතුය. සියලු ඇද්ධ මුදල් ගළාඹීම් හි එකතුව, ඇද්ධ ව්‍යුත්පන්න මුදල් ගළාඹීම් යටතේ වාර්තා කළ යුතුය. බැංකුවට ඇපකරය ලැබූණු විට එය නව මුදල් ලබාගැනීමේ ගනුදෙනුවක් සඳහා නැවත ඇපකරය හාවිතා කිරීමට තෙනෙහිකව හිමිකම් හා මෙහෙයුම් හැකියාවක් ඇත්තැම්, සැම දෙයක්ම එලෙසම ප්‍රවතින විට, බැංකුවට ඇපකරය හෝ මුදල් ව්‍යුත්පන්න වශයෙහි ලෙස ඇද්ධ මුදල් පිටතට ගළායාම ගණනය කළ යුත්තේ අනුරුප මුදල් හෝ ඇපකර ගළාඹීම්, ඉහළ ද්‍රව්‍යීලනාවයින් යුතු වන්තම මෙහින් ව්‍යුත්පන්න ගෙවීම ඇපකාට ඇති විටය. මෙය බැංකුවක් ද්‍රව්‍යීල වන්තම් ගළායාම් හා ගළායාම් ලෙස දෙවරක් ගණනය තොකළ යුතුය යන මුදලධේර්මයට අනුකූල විය යුතුය.
19.3.5.2.0.0	චිනැම වෙනත් ගිවිසුම්ගත මුදල් පිටතට ගළායාම් දින 30 ක් ඇතුළත මහ බැංකු සංවිතයේ ස්ථාපනය කිරීමට අවශ්‍ය ඕනෑම මුදලක් ඇතුළුව, වෙනත් ඕනෑම ගිවිසුම්ගත මුදල් පිටතට ගළායාමක්.
19.4.0.0.0.0	මුළු මුදල් ගළාඹීම්
19.4.1.0.0.0	පහත සඳහන් ඇපකර මිනින් ආවරණය වන පරීණත ආරක්ෂිත ගය ගනුදෙනු.
19.4.1.1.0.0	පළමු පෙළ 'අ' වත්කම්වලින් ආවරණය වූ බැංකුව විසින් පළමු පෙළ වත්කම් සුරුකුම් ලෙස ලබාගෙන, මුදල් ගෙවීම සිදුකරනු ලබන දින 30 ක් තුළ පරීණත වන ආරක්ෂිත ගය දීම හෝ ප්‍රතිවිකුණුම් ගනුදෙනු. (මෙහිදී ලබාගෙන් සුරුකුම් නැවත හාවිතයට ගනු තොලැබේ.)
19.4.1.2.0.0	දෙවන පෙළ 'අ' මට්ටමේ වත්කම්වලින් ආවරණය වූ බැංකුව විසින් දෙවන පෙළ 'අ' වත්කම් සුරුකුම් ලෙස ලබාගෙන, මුදල් ගෙවීම සිදුකරනු ලබන දින 30 ක් තුළ පරීණත වන ආරක්ෂිත ගය දීම හෝ ප්‍රතිවිකුණුම් ගනුදෙනු. (මෙහිදී ලබාගෙන් සුරුකුම් නැවත හාවිතයට ගනු තොලැබේ.)
19.4.1.3.0.0	දෙවන පෙළ 'ඇ' වත්කම්වලින් ආවරණය වූ බැංකුව විසින් දෙවන පෙළ 'ඇ' වත්කම් සුරුකුම් ලෙස ලබාගෙන, මුදල් ගෙවීම සිදුකරනු ලබන දින 30 ක් තුළ පරීණත වන ආරක්ෂිත ගය දීම හෝ ප්‍රතිවිකුණුම් ගනුදෙනු. (මෙහිදී ලබාගෙන් සුරුකුම් නැවත හාවිතයට ගනු තොලැබේ.)

19.4.1.4.0.0	පළමු පෙළ හෝ දෙවන පෙළ නොවන ඇපකර මගින් ආවරණය වූ ආන්තික තය ගනුදෙනුකරුවන්ට, ඉහළ උවසිලතාවක් නොමැති වත්කම් ඇපකරවලට එරහිව උත්තේශ්ලන වෙළඳ තත්ත්වයන් (ආන්තික තය) ලබාගැනීම සඳහා ඇපකර තය මගින් ලබාගත් වෙනාකම්.
19.4.1.5.0.0	වෙනත් සියලු වත්කම්වලින් ආවරණය වූ පළමු පෙළ හෝ දෙවන පෙළ හෝ නොවන වත්කම් සුරෙකම් ලෙස බැංකුවක් විසින් ලබාගෙන ඇති ගනුදෙනු (19.4.1.4.0.0 අයිතමය යටතේ වාර්තා නොවූ)
19.4.2.0.0.0	එකග වූ පහසුකම් බංකුවක් තම ප්‍රයෝගනය සඳහා වෙනත් ආයතනයක තබා ඇති එකග වූ තය, උවසිලතා හෝ අනෙකුත් අවිනිශ්චිත අරමුදල් පහසුකම්.
19.4.2.1.0.0	තය පහසුකම්
19.4.2.2.0.0	දුවසිලතා පහසුකම්
19.4.2.3.0.0	අනෙකුත් අසම්හාවත අරමුදල් පහසුකම්
19.4.3.0.0.0	දින 30 ක් ඇතුළත කළුපිරෙන අනෙකුත් පාර්ශ්වයන්ගේ වෙනත් ගලාජ්ම්
19.4.3.1.0.0	සිල්ලර හා කුඩා ව්‍යාපාරික ගනුදෙනුකරුවන් දින 30 ක ගිවිසුම්ගත කාලයක් ඇතුළත මුදල නොවන තොග වෙළඳ ගනුදෙනු පාර්ශ්වයන් විසින් සත්‍ය පහසුකම් සඳහා ගෙවිය යුතු සියලු ගෙවීම් (පොලිය හා වාරිකය ඇතුළත්).
19.4.3.2.0.0	මුදල නොවන තොග වෙළඳ ගනුදෙනු පාර්ශ්වයන් දින 30 ක ගිවිසුම්ගත කාලයක් ඇතුළත මුදල නොවන තොග වෙළඳ ගනුදෙනු පාර්ශ්වයන් විසින් සත්‍ය පහසුකම් සඳහා ගෙවිය යුතු සියලු ගෙවීම් (පොලිය හා වාරිකය ඇතුළත්).
19.4.3.3.0.0	මග බැංකු, බැංකු හා මුදල ආයතන දින 30 ක ගිවිසුම්ගත කාලයක් ඇතුළත මහ බැංකු, බැංකු සහ මුදල ආයතන විසින් සත්‍ය පහසුකම් සඳහා ගෙවිය යුතු සියලු ගෙවීම් (පොලිය හා වාරිකය ඇතුළත්).
19.4.4.0.0.0	මෙහෙයුම් තැන්පතු නිශ්කාෂණයට යටත් කර ගැනීමට සහ මුදල් කළමනාකරණය යන මෙහෙයුම් කාර්යය සඳහා අනෙකුත් මුදල ආයතන වෙත තබාගෙන ඇති තැන්පතු, මධ්‍යගත ආයතන ජාලයක් සහිත සමුපකාර බැංකු තැන්පතු ද ඇතුළත්ව ආයතනික ගනුදෙනුකරුවන් සඳහා නෙතික ගිවිසුමක් යටතේ මෙම සේවාවන් සැපයිය යුතුය. (උග්:- නොස්ටෝර් ගිණුම්, රසකීරීම් ගිණුම් හා එකතු වෙමින් පවතින මුදල්).
19.4.5.0.0.0	අනෙකුත් මුදල් ගලාජ්ම්
19.4.5.1.0.0	ඇද්ධ ව්‍යුත්පන්න මුදල් ගලාජ්ම දැනට පවතින තක්සේරු ක්‍රමවේදයන්ට අනුකූලව බැංකු ගිවිසුම්ගත ව්‍යුත්පන්න මුදල් ගලාජ්ම හා පිටතට ගලායාම් ගණනය කළ යුතුය. ගනුදෙනුකාර පාර්ශ්වය විසින් මුදල් ප්‍රවාහයන් ඇද්ධ අගයන් මත ගණනය කරනු ලැබේ. (එමතිසා ඇතුළට ගලාජ්ම, පිටතට ගලායාම් සමඟ පියවේ.) සියලු ඇද්ධ මුදල් පිටතට ගලාජ්ම හි මුළු එකතුව මෙහි වාර්තා කළ යුතුය. සියලු ඇද්ධ මුදල් ගලායාම් හි එකතුව, ඇද්ධ ව්‍යුත්පන්න මුදල් ගලායාම් යටතේ වාර්තා කළ යුතුය. බැංකුවට ඇපකරය ලැබුණු විට එය නව මුදල් ලබාගැනීමේ ගනුදෙනුවක් සඳහා නැවත ඇපකරය හාවිතා කිරීමට නෙතිකව හිමිකම් හා මෙහෙයුම් හැකියාවක් ඇත්තේ, සෑම දෙයක්ම එලෙසම ප්‍රවත්ති විට, බැංකුවට ඇපකරය හෝ මුදල් ව්‍යුත්පන්න වගකීම් ලෙස ඇද්ධ මුදල් පිටතට ගලායාම් ගණනය කළ යුත්තේ අනුරුප මුදල් හෝ ඇපකර ගලාජ්ම්, ඉහළ උවසිලතාවකින් යුතු වත්කම් මගින් ව්‍යුත්පන්න ගෙවීම් ඇපකොට ඇති විටය. මෙය බැංකුවක් උවසිල වත්කම් ගලාජ්ම හා ගලායාම් ලෙස දෙවිරත් ගණනය නොකළ යුතුය යන මුළුධර්මයට අනුකූල විය යුතුය.
19.4.5.2.0.0	වෙනත් ගිවිසුම්ගත මුදල් ගලාජ්ම අනෙකුත් හඳුනාගත හැකි ඕනෑම ගිවිසුම්ගත මුදල් ගලාජ්මක්.

**2015 අංක 01 දරන බැංකු පනත ගටන් කරනු ලබන විධානයන්**  
**බාසල් III, ද්‍රව්‍යලාභ ප්‍රමිත ගටන් බලපත්‍රාලාභ වාණිජ බැංකු සහ බලපත්‍රාලාභ විශේෂිත බැංකු සඳහා ද්‍රව්‍යලාභ ආවරණ අනුපාතය**

**ද්‍රව්‍යලාභ ආවරණ අනුපාතය සඳහා වත්කම් වර්ගිකරණයට එය ගෞන්තියෙන් ආයතන සඳහා වන අංකන සිනියලිකරණය**

ගිවි රෝන් ලංකා	RAM රෝන්ස් (ලංකා) ලිමිටඩ්	ICRA ලංකා ලිමිටඩ්	ස්ථැන්වර්ධි සහ ප්‍රවර්ස්	මූඩිස්	ගිවි රෝන්ස්	ද්‍රව්‍යලාභ ආවරණ අනුපාතය සඳහා ඡය ගෞන්තියෙන් කිරීම
AAA (lka)	AAA	(SL) AAA	AAA	Aaa	AAA	AAA
AA+ (lka)	AA+	(SL) AA+	AA+	Aa1	AA+	AA+
AA (lka)	AA	(SL) AA	AA	Aa2	AA	AA
AA- (lka)	AA-	(SL) AA-	AA-	Aa3	AA-	AA-
A+ (lka)	A+	(SL) A+	A+	A1	A+	A+
A (lka)	A	(SL) A	A	A2	A	A
A- (lka)	A-	(SL) A-	A-	A3	A-	A-
BBB+ (lka)	BBB+	(SL) BBB+	BBB+	Baa1	BBB+	BBB+
BBB (lka)	BBB	(SL) BBB	BBB	Baa2	BBB	BBB
BBB- (lka)	BBB-	(SL) BBB-	BBB-	Baa3	BBB-	BBB-
BB+ (lka)	BB+	(SL) BB+	BB+	Ba1	BB+	BB+
BB (lka)	BB	(SL) BB	BB	Ba2	BB	BB
BB- (lka)	BB-	(SL) BB-	BB-	Ba3	BB-	BB-
B+ (lka)	B+	(SL) B+	B+	B1	B+	B+
B (lka)	B	(SL) B	B	B2	B	B
B- (lka) සහ පහළ	B- සහ පහළ	(SL) B- සහ පහළ	B- සහ පහළ	B-3 සහ පහළ	B- සහ පහළ	B- සහ පහළ

යොමුව : 02/04/002/0015/002

2015 අප්‍රේල් 15

බලපත්‍රාලාභ වාණිජ බැංකු සහ බලපත්‍රාලාභ විශේෂිත බැංකුවල  
 ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණෙහි/මහත්මියනි,

### බැංකු කටයුතු සඳහා වන ප්‍රවේශයන් ප්‍රමුණ් කිරීම

2015 අනුරුදු-අයවැය මගින් දක්වා ඇති පරිදි, බැංකු කටයුතු උදෙසා වන ප්‍රවේශයන් ප්‍රමුණ් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ හැකි ක්‍රියාමාර්ග කිහිපයක් ඔබගේ අවධානය පිළිස් මෙසේ සාරාංශ කොට දක්වම්.

- දුරබැඳුර ප්‍රදේශයන්හි තම ගාබා විවෘත කිරීමට වාණිජ බැංකු කටයුතු කිරීම.
  - අවම මූලික තැන්පත් මුදලක අවශ්‍යතාවයකින් තොරව ගිණුම් ඇරුමිට නව ගනුදෙනුකරුවන්ට ඉඩ සැලකීම.
  - නුදුරු අනාගතයේ දී ප්‍රරුවැසියන් වෙනුවෙන් කරනු ලබන සියලුම ප්‍රතිපාදන මෙන්ම දීමනා 4, බැංකු ගිණුම් විවෘත කර, බැංකු පද්ධතිය හරහා ප්‍රෝෂණය කිරීම.
  - විශේෂයෙන්ම, යෙහි ගැණුම්කරුවන් හට පහසුවක් සැලකීම සඳහා යෙහි දීමේ ක්‍රියාවැලිවෙල 2015 සැප්තැම්බර් මස සිට ක්‍රියාත්මක කිරීම.
2. ඉහත සඳහන් ක්‍රියාමාර්ග ක්‍රියාවත නැංවීම උදෙසා සුදුසු කටයුතු සම්පාදනය කරන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිමු.

මෙයට - වියවාසි,  
 ඩීම්ඩ්.ජේ.වයි.ලි. ප්‍රනාන්දු මිය  
 බැංකු අධික්ෂණ අධ්‍යක්ෂ

යොමුව : 02/17/600/0002/002

2015 ඔයි 28

බලපත්‍රාහි වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,  
මහත්මයාණෙනි/මහත්මියනි,

### **අපනයනකරුවන්ට ලබාදුන් ණය පහසුකම් ආපසු අයකර ගැනීම**

පහත සඳහන් කරුණු ඔබ වෙත දැනුම් දෙමු.

- (අ) උක්ත මාත්‍රකාව සම්බන්ධයෙන් 2014 ඔක්තෝබර් 16 දින අප විසින් නිකුත් කරන ලද වතුලේඛය මෙමගින් අවලංගු කෙරෙන බව සහ
- (ආ) 2001 ජනවාරි 22, 2001 ජනවාරි 29, 2001 පෙබරවාරි 16 සහ 2001 මාර්තු 30 යන දිනයන්හි නිකුත් කරන ලද, අපනයනකරුවන්ට ලබාදුන් එය පහසුකම් ආපසු අයකර ගැනීම පිළිබඳ වතුලේඛයන්, එකී වතුලේඛයන්හි සඳහන් පදනම් අංක 1,000 ක ඉහළ පොලී අනුපාතය, පදනම් අංක 500 දක්වා සංශෝධනය කර නැවත බලගැනීවෙන බව.
- මෙම වතුලේඛය 2015 ජූනි 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වන අතර, මෙහි අඩංගු කරුණු පිළිබඳව තම ගනුදෙනුකරුවන් කළේන්ඩා දැනුම්වත් කිරීමට බැංකු වගබලාගත යුතු වේ.

මෙයට - විස්වාසී,  
චි.එම්.ජේ.වයි.පි. ප්‍රනාත්දු මිය  
බැංකු අධික්ෂණ අධ්‍යක්ෂ

යොමුව : 02/17/600/0002/002

2015 අගෝස්තු 03

බලපත්‍රාහි වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,  
මහත්මයාණෙනි/මහත්මියනි,

### **අපනයනකරුවන්ට ලබාදුන් ණය පහසුකම් ආපසු අයකර ගැනීම**

උක්ත මාත්‍රකාව සම්බන්ධයෙන් 2015 ඔයි 28 දින අප විසින් නිකුත් කරන ලද වතුලේඛයට අනුකූල වන පරිදි, පහත දැක්වෙන කරුණු පිළිබඳව බලපත්‍රාහි වාණිජ බැංකු වෙත කෙරෙන දැනුම් දීමයි.

- 1) ශ්‍රී ලංකාවෙන් නේ අපනයනය කරන රටවල් මුහුණපාන දේශපාලනික හා භුගෝලීය සාධක හේතුවෙන්, ඒ සඳහා ලැබේය යුතු මූල්‍ය පේෂණයන් ප්‍රමාදවීම නේ අපනයනකරුවන් විසින් කරන ලද කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව, නේ අපනයනය සඳහා ලබාදී ඇති එය, මෙමින් ලැබෙන මුදලින් පියවාමීමට ලබාදෙන කාලීමාව, අදාළ බැංකුවේ විධායක කරුයයන් ඉටුකරනු ලබන නිලධාරියකුගේ අනුමතියකට යටත්ව, තොග නැවැගත කිරීමෙන් දින 180 ක කාලයක් දක්වා සිය අභිමතය පරිදි දිර්ස කිරීම සඳහා බලපත්‍රාහි වාණිජ බැංකුවලට ඉඩකිඩි සළසා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව තිරණය කර ඇත.
- 2) මෙම වතුලේඛය 2015 ජූනි 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වේ.

මෙයට - විස්වාසී,  
චි.එම්.ජේ.වයි.පි. ප්‍රනාත්දු මිය  
බැංකු අධික්ෂණ අධ්‍යක්ෂ

යොමුව : 02/01/006/0200/002

2015 අගෝස්තු 03

බලපත්‍රාහි වාණිජ බැංකු සහ බලපත්‍රාහි විශේෂිත බැංකුවල  
ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

### **බංකු සේවා ස්ථ්‍රීනයන්හි මෙහෙයුම් තොරතුරු වාර්තා කිරීම සඳහා විද්‍යුත් වාර්තා හඳුන්වා දීම**

අප විසින් නිකුත් කරන ලද 2012.01.18 දිනැති ලිපියෙහි II, III හා IV යන උපලේඛනයන්ට අනුකූලව දැනට කාර්මුමය වගයෙන් විද්‍යුත් තැපෑල මිනින් යොමු කරන්නා තුළ, බැංකු සේවා ස්ථ්‍රීනයන්හි මෙහෙයුම් තොරතුරු සඳහා පහත දැක්වෙන විද්‍යුත් වාර්තා හඳුන්වා දෙනු ලැබේ.

- i. BSD - QF - 16 - BD - ගාබා ව්‍යාප්තිය
- ii. BSD - QF - 16 - TM - ස්වයංක්‍රීය වෙළඳ යන්තු (ATMs)
- iii. BSD - QF - 16 - US - ශිෂ්‍ය ඉතුරුම් ඒකක
- iv. BSD - QF - 16 - BP - ගාබා කාර්ය සාධනය

සංගතතාව පවත්වාගැනීමේ අරමුණින්, 2014.12.31, 2015.03.31 හා 2015.06.30 යන දිනයන්ගේන් අවසන් වන කාර්තු සඳහා අදාළ තොරතුරු, 2015.08.31 දින වනවිට බැංකු විසින් යොමු කිරීම අවශ්‍ය වේ. ඉන්පසු, මෙම විද්‍යුත් වාර්තා කාර්මුමය පදනමක් යටතේ සැම කාර්මුවකම අවසන් වී දින 21 ක් ඉත්මයාමට ප්‍රථම යොමු කිරීම සිදුකළ යුතු වේ.

ඉහත සඳහන් ලිපියෙහි, I වන උපලේඛනය යටතේ යොමු කළ යුතු වන තොරතුරු, වාර්තා වී දින 7 ක් ඇතුළත විද්‍යුත් තැපෑල මාර්ගයෙන් banksup@cbsl.lk යන විද්‍යුත් තැපෑල් ලිපිනයට යොමු කිරීම අඛණ්ඩව සිදුකළ යුතු වේ.

මෙයට - විස්වාසී,  
චි.එම්.ජේ.වයි.පි. ප්‍රනාත්දු මිය  
බැංකු අධික්ෂණ අධ්‍යක්ෂ

යොමුව : 02/17/500/0063/001

2015 අග්‍ර්‍යෝගීතා 03

බලපත්‍රාහි වාණිජ බැංකු සහ බලපත්‍රාහි විශේෂීත බැංකුවල

ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

**ඡාය ශ්‍රේෂ්ඨාත කිරීමේ නියෝජිත ආයතනයක් ලෙස  
සීමාසහිත ලංකා රේඛීන් ඒපන්සි මිමිවචි පිළිගැනීම අත්හිටුවීම**

ශ්‍රී ලංකා සුරක්ෂිත හා විනිමය කොමිෂන් සභාව විසින් සීමාසහිත ලංකා රේඛීන් ඒපන්සි මිමිවචි පිළිගැනීම ආප්‍රාධික ආත්මක පිළිගැනීම ඇත්තේ නොකිරීම හේතුවෙන්, 2015.07.01 දින සිට හිඳුවාත්මක වන පරිදි, බලපත්‍රාහි වාණිජ බැංකු සහ බලපත්‍රාහි විශේෂීත බැංකු නියාමන අවශ්‍යතාවයන්ට අනුකූලව, ඡාය ශ්‍රේෂ්ඨාත කිරීමේ නියෝජිත ආයතනයක් ලෙස එම ආයතනය පිළිගැනීම අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත.

එම අනුව, මේ සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස මෙගෙන් ඉල්ලා සිටිමු.

මෙයට - විශේෂී,  
රි.එම්.ඒම්.වයි.පි. ප්‍රනාන්ද් මිය  
බැංකු අධික්ෂණ අධ්‍යක්ෂ

2015 සැප්තැම්බර් 14

**බඩකු පනතේ 2015 අංක 02 දුරන විධානයන්  
මෝටර් වාහන සම්බන්ධයෙන් වන ඡාය සහ අත්තිකාරම් සම්බන්ධ  
වට්නාකම් මත ඡාය ලබාදීමේ අනුපාතය**

1988 අංක 30 දුරන (සංගෝධිත) බැංකු පනතේ 46(1) හා 76(1) යන වගන්ති යටතේ නිකුත් කරන ලදී.

මෝටර් වාහන මිලදී ගැනීම හෝ හාවිතය සඳහා ඡාය සහ අත්තිකාරම් ලබාදීමේ දී, බලපත්‍රාහි වාණිජ බැංකු සහ විශේෂීත බැංකු මින් වට්නාකම මත ඡාය ලබාදීමේ අනුපාතය තියුවට නැංවීම පිළිබඳව මුදල් මණ්ඩලය විසින් එහි සඳහන් විධානයන් නිකුත් කර ඇත.

- |                   |   |
|-------------------|---|
| 1. බැංකු පනත යටතේ | 1.1 බැංකු පනතේ 46(1) හා 76(1)(1) වගන්ති ප්‍රකාරව, බැංකු පද්ධතියේ වැක්තිමත්හාවය සහතික කිරීම පිණිස, පිළිවෙළින් සියලුම හෝ තිසියම් බලපත්‍රාහි වාණිජ බැංකුවක් හා විශේෂීත බැංකුවක් වෙත එකිනෙකු විසින් සිය ව්‍යාපාර කටයුතු සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් විධාන නිකුත් කිරීමට මුදල් මණ්ඩලය වෙත බලනු පැවරී ඇත.   |
| 2. වට්නාකම මත ඡාය | 2.1 2015 සැප්තැම්බර් 15 දින සිට හිඳුවාත්මක වන පරිදි, සැම බලපත්‍රාහි වාණිජ සහ විශේෂීත බැංකුවක් විසින්ම මෝටර් වාහන මිලදී ගැනීම හෝ හාවිතය සඳහා ඡාය සහ අත්තිකාරම් ලබාදීමේදී, අදාළ මෝටර් වාහනයේ වට්නාකමින් 70% නොඟක්මිය යුතුය (වට්නාකම මත ඡාය ලබාදීමේ අනුපාතය 70%).  |
|                   | 2.2 ඉහත දැක්වෙන 2.1 විධානයට අනුකූල නොවන පරිදි තිසිය බලපත්‍රාහි වාණිජ හෝ විශේෂීත බැංකුවක් විසින් මෝටර් වාහන මිලදී ගැනීම හෝ හාවිතය සඳහා ඡාය සහ අත්තිකාරම් මුදල් ලබාදීම සිදුනොකළ යුතුය.  |
| 3. අර්ථ නිරූපණයන් | 3.1 මෙම විධානයන්හි,<br>(අ) ඡාය සහ අත්තිකාරම් මුදල් යන්නට, මෝටර් වාහන මිලදී ගැනීම හෝ හාවිතය සඳහා ලබාදෙනු ලබන මූල්‍ය කළුදා, කුලීපිට ගැණුම් සහ වෙනත් ඡාය සහ අත්තිකාරම් ඇතුළත් වේ.<br>(ආ) මෝටර් වාහනයේ වට්නාකම ලෙස, ඡාය සහ අත්තිකාරම් මුදල් ලබාදෙන අවස්ථාවේදී පිළිගැනීම් පරිවෘත්ත අනුකූල වන පරිදි වාත්තියමය තක්සේරුකරුවක් වෙතින් ලබාගන්නා ලද, පවතින වෙළඳපොල වට්නාකම සැලකිය යුතුය. |

අර්ථත මගේන්දුන්  
මුදල් මණ්ඩලයේ සභාපති සහ  
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධ්‍යක්ෂ

2015 මෙයෙකුවර් 29

**බඩකු පනතේ 2015 අංක 03 දුරන විධානය  
මෝටර් වාහන සම්බන්ධයෙන් වන ඡාය සහ අත්තිකාරම් සම්බන්ධ  
වට්නාකම් මත ඡාය ලබාදීමේ අනුපාතය**

1988 අංක 30 දුරන (සංගෝධිත) බැංකු පනතේ 46(1) හා 76(1) යන වගන්ති යටතේ නිකුත් කරන ලදී.

ඉහත මාන්කාව යටතේ 2015 සැප්තැම්බර් 14 දින නිකුත් කළ බැංකු පනතෙහි 2015 අංක 02 දුරන විධානයන්, 2015 දෙසැම්බර් 01 දින සිට හිඳුවාත්මක වන පරිදි බලපත්‍රාහි.

අර්ථත මගේන්දුන්  
මුදල් මණ්ඩලයේ සභාපති සහ  
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධ්‍යක්ෂ

යොමුව: 02/17/550/0002/003

2015 දෙසැම්බර් 02

බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

**බංකු පනතෙහි යහපාලන මූලධෘම පිළිබඳ විධානය පරිදි ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලය  
නිරවචනය කිරීම පිළිබඳ මාර්ගෝපදේශය**

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා නිකුත් කරන ලද, බැංකු පනතේ, 2007 අංක 11 දරන ආයතනික යහපාලන විධානයෙහි “ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලය” යනුවෙන් අදහස් කරනු ලබන්නේ, බලපත්‍රලාභී වාණිජ බැංකුවල විධායක කාර්යයන්හි නිපුණ නිලධාරීන්ගේ යට්‍ය යෝගතාවය තක්සේරු කිරීම උදෙසා වන, බැංකු පනතේ, 2010 අංක 4 දරන නිර්ණයේ සඳහන් කර ඇති ආකාරයට වාණිජ බැංකුවල විධායක කාර්යයන් ඉටුකරනු ලබන නිලධාරීන් බව මෙයින් දන්වා සිටිමු.

මෙයට - විශ්වාසී,  
එස්.එච්. ගුණවර්ධන මෙනවිය  
බැංකු අධික්ෂණ අධ්‍යක්ෂ

යොමුව: 02/17/550/0002/003

2015 දෙසැම්බර් 02

බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

**බංකු පනතෙහි යහපාලන මූලධෘම පිළිබඳ විධානය පරිදි ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලය  
නිරවචනය කිරීම පිළිබඳ මාර්ගෝපදේශය**

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා නිකුත් කරන ලද, බැංකු පනතේ, 2007 අංක 12 දරන ආයතනික යහපාලන විධානයෙහි “ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලය” යනුවෙන් අදහස් කරනු ලබන්නේ, බලපත්‍රලාභී විශේෂිත බැංකුවල විධායක කාර්යයන්හි නිපුණ නිලධාරීන්ගේ යට්‍ය යෝගතාවය තක්සේරු කිරීම උදෙසා වන, බැංකු පනතේ, 2010 අංක 4 දරන නිර්ණයේ සඳහන් කර ඇති ආකාරයට විශේෂිත බැංකුවල විධායක කාර්යයන් ඉටුකරනු ලබන නිලධාරීන් බව මෙයින් දන්වා සිටිමු.

මෙයට - විශ්වාසී,  
එස්.එච්. ගුණවර්ධන මෙනවිය  
බැංකු අධික්ෂණ අධ්‍යක්ෂ

වතුලේඛ අංකය : 35/01/005/0006/35

2015 පෙබරවාරි මස 27 වන දින

සියලුම වාණිජ බැංකු සහ ප්‍රථමික වෙළඳුන් වෙත,

**ශ්‍රී ලංකා මහ බංකුවේ විවට වෙළඳ කටයුතු සඳහා වන මෙහෙයුම් උපදෙස්**

ඉහත කරුණ සම්බන්ධයෙන් 2014 සැප්තැම්බර් 23 වැනි දින නිකුත් කළ වතුලේඛ අංක 35/01/005/0006/34 සම්බන්ධවයි. ඒ අනුව ඉහතින් සඳහන් කළ වතුලේඛයෙහි සඳහන් සියයට 5 ක් ලෙස වන විශේෂ නිතා තැන්පතු පහසුකම් අනුපාතිකය, 2015 මෑයේ 02 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ඉටත් කළ බව සියලුම වාණිජ බැංකුවලට සහ ප්‍රථමික වෙළඳුන් වෙත මෙමගින් දැනුම් දෙනු ලැබේ.

ඒ අනුව, නිතා තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින් සියයට 6.50 සහ සියයට 8.00 ලෙස පවතිනු ඇත.

අන්සන් කලේ, පී.ඩී.ඩී.ඩී.එච්.ඩී.එච්. රොඩිරිගේ  
අධ්‍යක්ෂ/දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

වතුලේඛ අංකය : 35/01/005/0006/19

2015 ඔක්තෝබර් මස 29 වැනි දින

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත,

**මෝටර් රථ වාහන ආනයනය සඳහා ණයවර ලිපි මත ආන්තික තැන්පතු අවශ්‍යතා**

2015 ඔක්තෝබර් මස 30 වන දින සිට 2015 දෙසැම්බර් මස 01 වන දින තෙක් ක්‍රියාත්මක වන පරිදි වාණිජ බැංකු විසින් “අ” ලේඛනයෙහි සඳහන් කොට ඇති අයිතමයන් ආනයනය සඳහා ණයවර ලිපි විවාත කරන අවස්ථාවේදී එම අයිතමයන්වල ආනයන වට්නාකමින් සියයට සියයක් ආවරණය වන පරිදි අවම මූදල් ආන්තිකයක් ණයවර ලිපි විවාත කරන වාණිජ බැංකුවෙහි තැන්පත් කර නොමැති අවස්ථාවක දී ණයවර ලිපි විවාත නොකළ යුතු බව සියලුම බැංකු වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

පහත සඳහන් කොන්දේසි අදාළ වේ.

1. ඉහත ජේදයේ සඳහන් කොන්දේසිවලට පරිබාහිරව බැංකු විසින් “අ” ලේඛනයෙහි සඳහන් කොට ඇති අයිතමයන් ආනයනය සඳහා දැනුටමත් විවාත කර ඇති ණයවර ලිපිවල වට්නාකම වැඩි නිරීමට අවසර නොදිය යුතුය.

2. මෙම වකුලේඛය මගින් පනවා ඇති අවම ආන්තික තැන්පතු අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකිවන පරිදි ආනයන ගනුදෙනුකරුවන්ට බැංකු විසින් අන්තිකාරම් ලබා නොදිය යුතුය. එනමුදු එම ආන්තික තැන්පතු මත පොලී ගෙවිය හැකිය.
3. මෙම වකුලේඛයට අනුකූලව ආන්තික තැන්පතු ලබාගෙන ඇති බවට, අදාළ ඉන්වොයිසිය මත බැංකුව විසින් පිටසන් කළ යුතුය.

අන්සන් කලේ, පි.චිලිව.චි.එන්.ආර්. රෝඩිරිගේ  
අධ්‍යක්ෂ/දේශීය කටයුතු දෙපාර්තමේන්තුව  
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූදල් මණ්ඩලයේ  
අනුමැතිය ලත් අන්සන්කරු

මෙහෙයුම් උපදෙස් අංක: 35/01/005/0007/09

2015 දෙසැම්බර් 31

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත,

### සංචිත අවශ්‍යතාව

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූදල් මණ්ඩලය විසින් මූදල් නිති පනත (ලංකා නිති ප්‍රයුත්තියේ 422 වන අධිකාරය) සංශෝධිත පරිදි 10 (ඇ), 93, 94, 96 සහ 97 වැනි වගන්ති යටතේ 2015 දෙසැම්බර් 31 වැනි දින අංක 1947/39 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කරන ලද (ඇ) නිවේදනය සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු කරවනු ලැබේ. ඉහත සඳහන් නිවේදනය ප්‍රකාර සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මූදලින් පවත්වා ගෙන යනු ලබන තැන්පතු සම්බන්ධව මුළු තැන්පතු වගකීම්වලින් සියයට හතුයි දැමු පහක (7.50%) ප්‍රමාණයක් සංවිතයක් ලෙස පවත්වා ගෙන යා යුතුය. ඉහත සඳහන් සංශෝධනයන් 2016 ජනවාරි 16 සිට බලපැවැත්වෙනු ඇත. අපගේ 2013 අප්‍රේල් මස 22 වැනි දින අංක 35/01/005/0007/06 සහ 35/01/005/0007/07 දරන මෙහෙයුම් උපදෙස්වල අඩංගු අනෙකුත් උපදෙස් තවදුරටත් බලපැවැත්වෙනු ඇත.

අන්සන් කලේ/ පි.චිලිව.චි.එන්.ආර්. රෝඩිරිගේ  
අධ්‍යක්ෂ/දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

### ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

#### අති විශේෂ

අංක 1947/13 - 2015 දෙසැම්බර් මස 29 වැනි අගහරුවාදා 2015.12.29

(රජයේ බලයට ප්‍රසිද්ධ කරන ලදී)

**I වැනි කොටස : (I) වැනි ජේදය - සාමාන්‍ය**

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිවේදන

විනිමය පාලන පනත යටතේ දැනුවීම

(ලංකා ව්‍යවස්ථාපාදක ප්‍රයුත්ති සංග්‍රහයේ 423 වන අධිකාරය)

විනිමය පාලන පනතක් 17 වගන්තියේ (1) හා (2) උපවගන්ති යටතේ මා වෙත පැවරී ඇති බලන්ත ප්‍රකාරව මූදල් අමාත්‍ය රංචි කරුණානායක වන මම මෙම නියෝගය මගින් :

- (1) අන්වාසික විදේශ ව්‍යවහාර මූදල් ගිණුම් (NFRC), නේවාසික විදේශ ව්‍යවහාර මූදල් ගිණුම් (RFC), නේවාසික විජාතික විදේශ ව්‍යවහාර මූදල් ගිණුම් (RNNFC) සහ විදේශ විනිමය උපයන්නන්ගේ ගිණුම් (FEEA) පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකාවේ නේවාසික ප්‍රද්‍රේශයන් හට එම ගිණුම්වල පවත්නා ගේෂයන් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවේන් පිටතදී නිකුත් කරන ලද සුංඛ්‍යාවීමත් අන්පත් කර ගැනීමට, දැරීමට හා පැවරීමට අවසර ලබා දෙනු ලැබේ.
- (2) කොටස් මත වන ප්‍රතිලාභයක් ලෙස සංවිත හෝ පවත්නා වර්ෂයේ ලාභ ප්‍රාග්ධනිකරණය මගින් හෝ මෙමගින් ලබාදී ඇති ප්‍රතිපාදනයන් ප්‍රකාරව මූලිකව අන්පත් කර ගෙන ඇති කොටස් උප ව්‍යවර්තනය හෝ විභාගය කිරීම මගින් නිකුත් කර ඇති කොටස් අන්පත් කර ගැනීමට, දැරීමට හා පැවරීමට, ඉහත 1 ජේදයේ සඳහන් කරන ලද ශ්‍රී ලංකාවේ නේවාසික ප්‍රද්‍රේශයන් හට අවසර ලබා දෙනු ලැබේ.
- (3) තවද, මේ යටතේ දී ඇති අවසරයන් අංක 1686/50 දරන 2011.01.01 දින ඇති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද දැනුවීම යටතේ සඳහන් කර ඇති අවසරයන් හා සීමාවන් වලට අනිරෝක්ව විය යුතුය.

රංචි කරුණානායක,  
මූදල් ඇමති.

2015 දෙසැම්බර් මස 21 දින,

කොටස්,

මූදල් අමාත්‍යාංශයේ දී ය.

**ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය**  
**අති විශේෂ**

අංක 1947/14 - 2015 දෙසැම්බර් මස 29 වැනි අගහරුවාදා - 2015.12.29

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

**I වැනි කොටස : (I) වැනි ජේදය - සාමාන්‍ය**

**ශ්‍රී ලංකා මහ බැංකුවේ නිවේදන**

විනිමය පාලන පනත යටතේ දැන්වීම

(ලංකා ව්‍යවස්ථාපාදක ප්‍රාග්ධනයේ 423 වන අධිකාරය)

(I) අන්වාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම (NFRC), නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම (RFC), නේවාසික විජාතික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම (RNNFC) සහ විදේශ විනිමය උපයන්නත්ගේ ගිණුම (FEEA) පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකාවේ නේවාසික පුද්ගලයන් හට ඉහත ගිණුම්වල පවතින ගේයන් හාවතා කරමින් ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයින් වෙත පහත ගෙවීම් සිදු කිරීම සඳහා අවසර ලබාදෙන බව විනිමය පාලන පනතේ 3 වගන්තිය සමග කියුවෙන එකී පනතේ 7 වගන්තිය යටතේ මෙමගින් නිවේදනය කරනු ලැබේ.

- (i) අංක 1947/13 දරන 2015.12.29 දිනැති රජයේ (අති විශේෂ) ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කරන ලද විධානය මගින් මුදල් අමාත්‍යවරයා විසින් අවසර ලබාදී ඇති සුරක්ෂිත අත්පත් කර ගැනීමට; සහ
- (ii) ප්‍රාග්ධන ස්වරුපයේ වෙනත් ඕනෑම වත්කමක් අත්පත් කර ගැනීමට හෝ ජ්‍යෙම (ප්‍රාග්ධන නොවන) ගනුදෙනු සම්බන්ධයෙන් වන විනිමය පාලන බාධාවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් බලයලත් වෙළෙඳුන් හට නිකුත් කරන ලද 1994.03.18 දිනැති අංක EC/06/94 දරන මෙහෙයුම් උපදෙස් හා අංක EC/D/GL/1994/2 දරන මාර්ගෝපදේශයන් ප්‍රකාරව ජ්‍යෙම ගිණුම ගනුදෙනු සඳහා ගෙවීම් කිරීමට.

චි.එම්.ඩේ.විජි.පි. ප්‍රනාන්දු මිය,  
විනිමය පාලක.

2015 දෙසැම්බර් මස 21 වැනි දින,

කොළඹ,

ශ්‍රී ලංකා මහ බැංකුවේ දී ය.

**ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය**

**අති විශේෂ**

අංක 1947/15 - 2015 දෙසැම්බර් මස 29 වැනි අගහරුවාදා - 2015.12.29

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

**I වැනි කොටස : (I) වැනි ජේදය - සාමාන්‍ය**

**ශ්‍රී ලංකා මහ බැංකුවේ නිවේදන**

විනිමය පාලන පනත යටතේ දැන්වීම

(ලංකා ව්‍යවස්ථාපාදක ප්‍රාග්ධනයේ 423 වන අධිකාරය)

විනිමය පාලන පනතේ 44 වගන්තිය සමග කියුවෙන එකී පනතේ 6AB වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලනු ප්‍රකාරව මුදල් අමාත්‍ය රුහු කරුණානායක වන මෙම මෙම නියෝගය මගින් ශ්‍රී ලංකාවේ නේවාසික පුද්ගලයන් පහත සඳහන් දැ සම්බන්ධයෙන් විනිමය පාලන පනතේ 6AB වගන්තිය යටතේ දක්වා ඇති අවසානවයන් අදාළ වීමෙන් නිදහස් කරනු ලැබේ.

- (අ) අංක 1947/13 දරන 2015.12.29 දිනැති රජයේ (අති විශේෂ) ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කරන ලද විධානය මගින් මුදල් අමාත්‍යවරයා විසින් ප්‍රසාද කෙරෙන අවසරය ප්‍රකාරව අත්පත් කරගත්, රදාවාගත් හෝ පැවරුණ සුරක්ෂිත අත්පත් : සහ
- (ආ) අංක 1947/14 දරන 2015.12.29 දිනැති රජයේ (අති විශේෂ) ගැසට් පත්‍රයේ ප්‍රසාද විනිමය පාලන පනතේ 7 වන වගන්තිය යටතේ විනිමය පාලක විසින් ප්‍රසාද කරන ලද අවසරය යටතේ අත්පත් කරගත් ප්‍රාග්ධන ස්වරුපයේ වෙනත් ඕනෑම වත්කමක්.

රුහු කරුණානායක,  
මුදල් අමෙති.

2015 දෙසැම්බර් මස 21 දින,

කොළඹ,

මුදල් අමාත්‍යාංශයේ දී ය.

වතුලේඛ අංකය : 01/15

2015 අප්‍රේල් 06

වෙත: සියලුම බලපත්‍රාහි බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන්

මහත්මයාණෙනි/මහත්මියනි,

### විදේශ ආමුඩ ප්‍රේෂණ වාර්තා කිරීම

ඉහත කරුණ සම්බන්ධයෙන් 2014 නොවැම්බර් 27 වන දින නිකුත් කරන ලද වතුලේඛ - 05/14 ට අදාළවයි.

ඉහත සඳහන් කරන ලද වතුලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අභේදී කරන බව මෙයින් දැනුම් දෙනු ලැබේ. කෙසේවත්ත, තනි පුද්ගලයෙන් වෙත සහ රාජ්‍ය නොවන සංවිධාන වෙත ලැබෙන විදේශ ආමුඩ ප්‍රේෂණ තවදුරටත් නිරික්ෂණය කර සැක කටයුතු මූදල් නුවමාරු කිරීම් ඇත්තම් හැකි ඉක්මනින් මූල්‍ය බුද්ධි ජ්‍යෙක්‍යයට වාර්තා කරන මෙන් සියලුම බලපත්‍රාහි බැංකුවලට මෙයින් දැනුම් දේ.

මෙයට විශ්වාසී

එච්. අමරතුංග

අධ්‍යක්ෂ

මූල්‍ය බුද්ධි ජ්‍යෙක්‍යය

### 2015 අංක 01 දරණ ප්‍රාථමික අලෙවිකාර සමාගම් (අවම මූලික ප්‍රාග්ධනය) සඳහා වන විධානය

1923 අංක 8 දරණ දේශීය හාන්ඩ්බාගාර බිල්පත් ආදාළ පනත සහ 1937 අංක 7 දරණ ලියාපදිංචි ස්කන්ද හා සුරුකුම්පත් ආදාළ පනත යටතේ මූදල් අමාත්‍යාංශවරයා විසින් නිකුත් කරන ලද, පිළිවෙළින්, 2009 අංක 01 දරණ දේශීය හාන්ඩ්බාගාර බිල්පත් (ප්‍රාථමික අලෙවිකරුවන්) නියෝගයෙහි 11 (1) (ව) සහ 2009 අංක 01 දරණ ලියාපදිංචි ස්කන්ද හා සුරුකුම්පත් (ප්‍රාථමික අලෙවිකරුවන්) නියෝගයෙහි 11 (1) (ව) යටතේ මෙම විධානය නිකුත් කරන ලද අතර එය 2015 ඔක්තෝබර් මස 28 වන දින සිට බලපැවැත්තේ.

ලක්ෂ්මන් අර්ප්‍රන මහේන්ද්‍රන්  
මූදල් මණ්ඩලයේ සභාපති සහ අධිපති  
ශ්‍රී ලංකා මහ බැංකුව

2015 ඔක්තෝබර් මස 28 වන දින

කොළඹ දි ය.

1. සියලුම ප්‍රාථමික අලෙවිකාර සමාගම් විසින් සැමවිටම රුපියල් මිලියන 1,000 කට (රුපියල් මිලියන අභ්‍යන්තර) නොඅඩු අඛණ්ඩ මූලික ප්‍රාග්ධනයක් පවත්වා ගත යුතුය.
2. මෙම විධානයේ කාර්යය සඳහා, 'අවම මූලික ප්‍රාග්ධනය' යන්නෙන්, 2009 අංක 01 දරණ දේශීය හාන්ඩ්බාගාර බිල්පත් (ප්‍රාථමික අලෙවිකරුවන්) නියෝගයෙහි සහ ලියාපදිංචි ස්කන්ද හා සුරුකුම්පත් (ප්‍රාථමික අලෙවිකරුවන්) නියෝගයෙහි නිර්වචනය කරන ලද පළමු අදියර ප්‍රාග්ධනය අදහස් වේ.
3. මෙම නියෝගය බලපැවැත්තේ දින වනවිට අවම මූලික ප්‍රාග්ධනය රුපියල් මිලියන 1,000 කට ලැබා නොවූ දැනට පවතින ප්‍රාථමික අලෙවිකරුවකු පහත ආකාරයෙන් තම මූලික ප්‍රාග්ධනය ඉහළ නාවා ගත යුතුය;  
(ආ) එම හිගයෙන් අවම වශයෙන් 50% ක් 2016 මාර්තු මස 31 දින වන විට සම්පූර්ණ කළ යුතුය.  
(ආ) ඉකිරී ප්‍රාග්ධන හිගය 2016 ඔක්තෝබර් මස 01 වන දින වන විට සම්පූර්ණ කළ යුතුය.
4. සියලුම ප්‍රාථමික අලෙවිකාර සමාගම් විශේෂිත අවදානම් සංවිතයක් පවත්වා ගත යුතු අතර, බඳුවලට පසු ගුද්ධ ලාභයෙන් 10% කට නොඅඩු ප්‍රතිශතයක් කිසිදු ලාභාංශයක් ගෙවීමට පෙර වර්ෂිකව විශේෂිත අවදානම් සංවිතයට මාරු කළ යුතුය.
5. පද සම්බන්ධයෙන් අන්තර්යායක් අවශ්‍ය වන්නේ නම් මිස, මේ විධානයේ කාර්යය සඳහා:  
"ප්‍රාථමික අලෙවිකාර සමාගම" යන්නෙන්, 1923 අංක 08 දරණ දේශීය හාන්ඩ්බාගාර බිල්පත් ආදාළ පනත සහ 1937 අංක 07 දරණ ලියාපදිංචි ස්කන්ද හා සුරුකුම්පත් ආදාළ පනත යටතේ පත් කරන ලද සමාගමක් අදහස් වන අතර, ප්‍රාථමික අලෙවිකරුවකු ලෙස පත් කරන ලද බලපත්‍රාහි වාණිජ බැංකුවක් එයට අයත් නොවේ.
6. 2005 අප්‍රේල් මස 18 වන දිනැති අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය ඉහළ නැවැම්, ලාභාංශ බෙදාහැරීම සහ ප්‍රාථමික අලෙවිකරුවන්ගේ දෙවන අදියර ප්‍රාග්ධනය පිළිබඳ වූ විධානය 2015 ඔක්තෝබර් මස 28 වන දින සිට බලපැවැත්තේ.

### 2015 අංක 02 දරණ ප්‍රාථමික අලෙවිකාර සමාගම් (අවදානම් මත බිර තබන ලද ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය - සංශෝධනය) සඳහා වන විධානය

1923 අංක 8 දරණ දේශීය හාන්ඩ්බාගාර බිල්පත් ආදාළ පනත සහ 1937 අංක 7 දරණ ලියාපදිංචි ස්කන්ද හා සුරුකුම්පත් ආදාළ පනත යටතේ මූදල් අමාත්‍යාංශවරයා විසින් නිකුත් කරන ලද, පිළිවෙළින්, 2009 අංක 01 දරණ දේශීය හාන්ඩ්බාගාර බිල්පත් (ප්‍රාථමික අලෙවිකරුවන්) නියෝගයෙහි 11 (1) (ව) සහ 2009 අංක 01 දරණ ලියාපදිංචි ස්කන්ද හා සුරුකුම්පත් (ප්‍රාථමික අලෙවිකරුවන්) නියෝගයෙහි 11 (1) (ව) යටතේ මෙම විධානය නිකුත් කරන ලද අතර එය 2015 ඔක්තෝබර් මස 28 වන දින සිට බලපැවැත්තේ.

ලක්ෂ්මන් අර්ප්‍රන මහේන්ද්‍රන්  
මූදල් මණ්ඩලයේ සභාපති සහ අධිපති  
ශ්‍රී ලංකා මහ බැංකුව

2015 ඔක්තෝබර් මස 28 වන දින

කොළඹ දි ය.

1. 2015 අංක 02 දරණ ප්‍රාථමික අලෙවිකාර සමාගම (අවස්ථානම් මත බර තබන ලද ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය - සංශෝධනය) සඳහා විධානය ලෙස මෙම විධානය හඳුන්වනු ලැබේ.
2. 2006 ජූනි මස 22 වන දිනැති ප්‍රාථමික අලෙවිකරුවන් උදෙසා වූ අවස්ථානම් මත බර තබන ලද ප්‍රාග්ධන අවශ්‍යතා රුමුව සඳහා වූ විධානයෙහි (මෙහි “විධානය” යනුවෙන් සඳහන් කරනු ලබන) පළමුවන පරිවිෂේෂය පහත පරිදි සංශෝධනය කෙරේ.
  - (i) පළමුවන පරිවිෂේෂය (අ):
 

“රුපියල් මිලියන 300 න් වැඩි අයය” යන වචන අවලංගු කර ඒ වෙනුවට “රුපියල් මිලියන 1,000 න් වැඩි අයය” යන වචන ආදේශ කිරීම
  - (ii) පළමුවන පරිවිෂේෂය (ඇ):
 

“සියලුට අවක (8%) අවම අවස්ථානම් මත බර තැබූ ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය” යන වචන අවලංගු කර “සියලුට දහයක (10%) අවම අවස්ථානම් මත බර තැබූ ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය” යන වචන ආදේශ කිරීම
3. එම විධානයෙහි තුන්වන පරිවිෂේෂය පහත පරිදි සංශෝධනය කෙරේ.
  - (i) 3.3 පරිවිෂේෂය:
 

“රුපියල් මිලියන 300 ක අවම ප්‍රාග්ධනය” යන වචන අවලංගු කර ඒ වෙනුවට “රුපියල් මිලියන 1,000 ක අවම ප්‍රාග්ධනය” යන වචන ආදේශ කිරීම
  - (ii) 3.4 පරිවිෂේෂය:
 

“රුපියල් මිලියන 300 න් වැඩි අයය” යන වචන අවලංගු කර ඒ වෙනුවට “රුපියල් මිලියන 1,000 න් වැඩි අයය” යන වචන ආදේශ කිරීම
4. නිර්වචනයන්.
  - (i) “අවස්ථානම් මත බර තබන ලද ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය ගණනය කිරීම සඳහා, ප්‍රාග්ධනය යන්නට 2009 අංක 01 දරණ දේශීය භාණ්ඩාගාර බිල්පත් (ප්‍රාථමික අලෙවිකරුවන්) නියෝගය හා 2009 අංක 1 දරණ ලියාපදිංචි ස්කෑන්ස් හා සුරෙකුම්පත් (ප්‍රාථමික අලෙවිකරුවන්) නියෝගය යටතේ නිර්වචනය කරන ලද පලමු අදියර ප්‍රාග්ධනය හා දෙවන අදියර ප්‍රාග්ධනය ඇතුළත් වේ.”
  - (ii) පද සම්බන්ධයෙන් අන්තර්වර්ගක් අවශ්‍ය වන්නේ නම් මිසු, මේ විධානයේ කාර්යය සඳහා:
 

“ප්‍රාථමික අලෙවිකාර සමාගම” යන්නෙන් 1923 අංක 08 දරණ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආදා පනත සහ 1937 අංක 07 දරණ ලියාපදිංචි ස්කෑන්ස් හා සුරෙකුම්පත් ආදා පනත යටතේ පත් කරන ලද සමාගමක් අදහස් වන අතර ප්‍රාථමික අලෙවිකරුවකු වශයෙන් පත් කරන ලද බලපුළුලාපි වාණිජ බැංකුවක් එයට අදාළ නොවේ.

යොමු අංකය : 34/07/029/0001/002

2015 ජනවාරි මස 12 වන දින

වතුලේඛ අංකය : ආර්ථිකීය/01/2015

ලංකාසේවල් පද්ධතියේ සියලුම සහභාගිත්ව ආයතන වෙත,

### **2015 ජනවාරි මස 14 වන දින රජයේ සහ බැංකු නිවාතු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බැවින්, එදින ලංකාසේවල් පද්ධතියේ මෙහෙයුම් කටයුතු සිදු නොකරන බව මෙයින් දැනුම් දෙනු ලැබේ. 2015 ජනවාරි මස 14 වන දිනට වලංගු වනසේ කිසිම ගනුදෙනුවක් සිදු නොකරන ලෙස සියලු සහභාගිකරුවන් වෙත දැනුම් දෙනු ලැබේ. 2015 ජනවාරි මස 14 දිනට වලංගු වනසේ දැනුමත් පද්ධතියට ඇතුළත් කරන ලද ගනුදෙනු ඇත්තාම් එවත් ගනුදෙනු 2015 ජනවාරි මස 16 වන දිනට වලංගු වනසේ තැවතත් පද්ධතියට ඇතුළත් කළ යුතුය.**

රංජිති විරසිංහ මිය

යු.එල්. මුතුගල මිය

අධ්‍යක්ෂ, ගෙවීම සහ පියවිම

වැඩි බලන රාජ්‍ය ණය අධිකාරී

යොමු අංකය : 34/07/029/0001/002

2015 අප්‍රේල් මස 30 වන දින

වතුලේඛ අංකය : ආර්ථිකීය/02/2015

ලංකාසේවල් පද්ධතියේ සියලුම සහභාගිත්ව ආයතන වෙත,

### **2015 මැයි මස 08 වනි සිකුරාභා දින ලංකාසේවල් පද්ධතියෙහි සංඝ්වී මෙහෙයුම් කටයුතු ප්‍රතිපාජ්‍යත්වයේ වැඩිවිමෙහි සිට සිදු කිරීම**

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ව්‍යාපාර අඛණ්ඩතා සැලපුම් පරීක්ෂාවට ලක්කිරීමේ අරමුණ ආශ්‍රිත 2015 මැයි මස 08 වන සිකුරාභා දින ලංකාසේවල් පද්ධතියෙහි (තත්කාලීන දළ පියවිම පද්ධතිය සහ ලංකාසේකුතු පද්ධතිය) සහ අනෙකුත් අදාළ පද්ධතින්හි මෙහෙයුම් කටයුතු ප්‍රතිපාජ්‍යත්වයේ වැඩිවිමෙහි සිට සිදු කරනු ලබන බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

සිංහලීස්ලෑල් නෙට් (CBSL Net) සමග සම්බන්ධ කර ඇති මබ ආයතනයෙහි පොදුගලික පරිගණකයන් ප්‍රතිප්‍රාථිමික වැඩිහිටි වෙත පිවිසිය හැකි වන පරිදි සකසා ඇත. කෙසේ වෙතත්, 2015 මැයි මස 08 වන දිනට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව මගින් එම සම්බන්ධතාවයන් පරීක්ෂා කර ගන්නා මෙන් ඉල්ලා සිටිමු. තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ පහත සඳහන් නිලධාරීන් අමතා අවශ්‍ය සහාය ලබාගත හැකි වේ.

- ලකින් ප්‍රතාන්දු මයා - 2477124 (lasith@cbsl.lk)
- රුසිරු බොරලුගොඩ මයා - 2398617 (rusiru@cbsl.lk)

ආර්.ඒ.එස්.එම්. දායාරත්න මිය  
අධ්‍යක්ෂ, ගෙවීම සහ පියවීම

සී.එම්.ඩී.එන්.කේ. සෙනෙවිරත්න මිය  
රාජ්‍ය ණය අධිකාරී

2015 ජූලි මස 02 වන දින

යොමු අංකය: 34/07/029/0001/002

වතුලේ අංකය : ආර්ථික/03/2015

ලංකාසේවීල් පද්ධතියේ සියලුම සහභාගිත්ව ආයතන වෙත,

### **ලංකාසේවීල් පද්ධතියෙහි ව්‍යුහාරක වේලාවන් දීර්ස කිරීමේ ඉල්ලීම්**

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලංකාසේවීල් පද්ධති රිති (2.1 සංස්කරණය) හි 4 වැනි වෙළමෙහි 1.2 සහ 1.3 රිති යටතේ ස්ථාවර ව්‍යාපාර කාලසටහනකට අනුව ලංකාසේවීල් පද්ධතියෙහි මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබයි. ඒ අනුව, සහභාගිකරුවන් විසින් සැම ව්‍යාපාර දිනයකදීම ප.ව. 4.30 වන විට සියලු ගනුදෙනු නිම කිරීම අවශ්‍ය වේ. තවද, ලංකාසේවීල් පද්ධතියෙහි සහභාගිකරුවකු විසින් මෙහෙයුම් දිනයක කාලය දීර්ස කිරීමක් සඳහා ඉල්ලීම් කළ යුත්තේ ඉතාමත් අත්‍යවශ්‍ය අවස්ථාවකි පමණි.

එසේ නමුත්, ලංකාසේවීල් පද්ධති රිතිවලට අනුකූල නොවී සම්බන්ධ සහභාගිකරුවන් විසින් පසුගිය මාස කිහිපය තුළ නොයෙක් අවස්ථාවල දී ලංකාසේවීල් පද්ධතියෙහි කටයුතු නිම කරන වේලාව දීර්ස කිරීම සඳහා, විශේෂයෙන්ම පද්ධතියෙහි කටයුතු නිම කිරීමට ආසන්න අවස්ථාවේ දී, ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවලට වෙත ඉල්ලීම් කරනු ලබන බව නිර්ක්ෂණය වී ඇත. මෙම ක්‍රියාවලිවත ශ්‍රී ලංකා මහ බැංකුවේ අදාළ දෙපාර්තමේන්තුවලට පමණක් නොව ලංකාසේවීල් පද්ධතියෙහි අනෙකුත් සහභාගිකරුවන්ට ද ඉහළන් ප්‍රහෘත්‍යාවයන් ඇති කර ඇත. ලංකාසේවීල් පද්ධතියෙහි සියලු ගනුදෙනු නිම වන තුරු ශ්‍රී ලංකා මහ බැංකුවෙහි එම පද්ධතියට සම්බන්ධව කටයුතු කරන දෙපාර්තමේන්තුවලට තම පද්ධතින් විවාතව තබා ගැනීමට සිදු වේ.

එමනිසා, අනෙකුත් හඳුනීම් භාෂ්‍ය අවස්ථාවල දී හර දෙදෙනික මෙහෙයුම් කාලසටහනෙහි දක්වා ඇති කාලයීමාවට වඩා ලංකාසේවීල් පද්ධතියෙහි ව්‍යාපාර කටයුතු සිදු කරන වේලාව දීර්ස කිරීමට ඉල්ලීම් නොකරන ලෙසට අවවාද කරනු ලැබේ. එවැනි ඉල්ලීම් සිදුකරන අවස්ථාවේ දී, එම ඉල්ලීම් සාධාරණිකරණය කිරීම සඳහා අවශ්‍ය තොරතුරු සහභාගිත්ව සහභාගිත්ව ආයතනයේ ඉහළ ක්‍රම්මනාකාරීත්වයෙහි නිලධාරීයෙකු විසින් ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත පිළිත ඉල්ලීමක් එහින ප.ව. 4.00 ට පෙර සිදු කළ යුතුය.

ආර්.ඒ.එස්.එම්. දායාරත්න මිය  
අධ්‍යක්ෂ, ගෙවීම හා පියවීම

සී.එම්.ඩී.එන්.කේ. සෙනෙවිරත්න මිය  
රාජ්‍ය ණය අධිකාරී

ගෙවීම සහ පියවීම පද්ධති වතුලේ අංක 01/2015

2015 ජූලි මස 28 වන දින

බලපෙළුලායි බැංකු සහ බලපෙළුලායි මූදල් සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

### **විදුත් අරමුදල් පැවරීම සඳහා වූ පොදු යාන්ත්‍රණයේ ගනුදෙනුවල සහ අයකරන ගාස්තුවල උපරිම සීමාව**

ගනුදෙනුකරුවන්ගේ සහභාගිත්වය වැඩි කිරීම තුළින් විදුත් අරමුදල් පැවරීම සඳහා වූ පොදු යාන්ත්‍රණය ප්‍රවර්ධනය සහ පහසුකම් සැලසීම සඳහා 2005 අංක 28 දුරන ගෙවීමේ හා බිජුම් කිරීමේ පද්ධති පනතෙහි 44 වැනි වගන්තිය සම්ග කියවිය යුතු එක් පනතෙන් 4 වැනි වගන්තිය ප්‍රකාරව මෙම වක්‍රේම් තිබුණු වේ.

2. විදුත් අරමුදල් පැවරීමේ පොදු යාන්ත්‍රණය හරහා තම ගනුදෙනුකරුවන් විසින් සිදු කරන ගනුදෙනුවලදී පහත සඳහන් උපරිම සීමාවන්ට විදුත් අරමුදල් පැවරීමේ පොදු යාන්ත්‍රණයේ සැම සාමාජිකයෙකු විසින්ම අනුකූල විය යුතුය.

2.1 අරමුදල් පැවරීමක උපරිම වටිනාකම රුපියල් මිලියන 5 නොරුක්ම්වය යුතුය.

2.2 ගනුදෙනු සඳහා අය කළ හැකි උපරිම ගාස්තු පහත දැක්වෙන සීමාවන් නොරුක්ම්වය යුතුය.

අ) පහත සඳහන් ගෙවීම මාධ්‍යයන් හරහා සිදු කරන අරමුදල් පැවරීමක දී එක් ගනුදෙනුවක් සඳහා රුපියල් 50 නොරුක්ම්වය යුතුය.

i. අන්තර්ජාලය පදනම් කරගත් බැංකු කටයුතු මගින්

ii. ජ්‍යෙෂ්ඨ දුරකථන පදනම් කරගත් බැංකු කටයුතු මගින් සහ

iii. විදුත් අරමුදල් පැවරීමේ පොදු යාන්ත්‍රණයෙහි සාමාජිකයෙකුගේ ගනුදෙනුකරුවකු විසින් එම සාමාජිකයාගේ ස්වයංක්‍රීය වෙළරු යන්ත්‍රයක් මගින්

අභ්‍යන්තරය වෙත පැමිණ සිදු කරන අරමුදල් පැවරීමක දී එක් ගනුදෙනුවක් සඳහා රුපියල් 100 නොඉක්ම විය යුතුය.

අ/ විදුත් අරමුදල් පැවරීම සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි අනෙකුත් සාමාජිකයින්ගේ ස්වයාත්‍රීය වෙළඳ යන්ත්‍ර හරහා සිදු කරන අරමුදල් පැවරීමක දී එක් ගනුදෙනුවක් සඳහා රුපියල් 100 නොඉක්මවිය යුතුය.

3. මෙම වතුලේඛය 2015 අග්‍ර්‍යෙන් 01 දින සිට බලපැවැත්වේ.

ආර්.ඒ.එස්.එම්. දායාරත්න මිය  
අධ්‍යක්ෂ, ගෙවීම් සහ පියවීම්

ගෙවීම් සහ පියවීම් පද්ධති වතුලේඛ අංක 02/2015

2015 අග්‍ර්‍යෙන් මස 06 වන දින

බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මූදල් සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

### **ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතියෙහි ගනුදෙනු සඳහා අය කරන ගාස්තුවල උපරිම සීමාව**

මහජනතාවට අඩු පිරිවැයක් යටතේ බැංකු සහ ගෙවීම් පහසුකම් සැලසීම තුළින් විදුත් ගෙවීම් ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය හරහා සිදු කරන ගනුදෙනු සඳහා අය කරන ගාස්තු සාධාරණීකරණය කිරීම උදෙසා 2005 අංක 28 දැරන ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනතෙහි 44 වැනි වගන්තිය ප්‍රකාරව මෙම වතුලේඛය නිකුත් කරනු ලැබේ.

2. ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය හරහා සිදු කරන අරමුදල් පැවරීමක දී ගනුදෙනුකරුවකෙන් අය කළ හැකි උපරිම ගාස්තුව එක් ගනුදෙනුවකට රුපියල් 50 නොඉක්ම විය යුතුය.

3. මෙම වතුලේඛය 2015 සැප්තැම්බර් 01 දින සිට බලපැවැත්වේ.

ආර්.ඒ.එස්.එම්. දායාරත්න මිය  
අධ්‍යක්ෂ, ගෙවීම් සහ පියවීම්

ගෙවීම් සහ පියවීම් පද්ධති වතුලේඛ අංක 03/2015

2015 අග්‍ර්‍යෙන් මස 07 වන දින

ලංකාසේවල් පද්ධතියෙහි සහභාගින්ව ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

### **ලංකාසේවල් පද්ධතියෙහි මෙහෙයුම් ගාස්තු සහ එම පද්ධතිය හරහා**

#### **සිදු කරන ගනුදෙනු සඳහා අය කරන ගාස්තුවල උපරිම සීමාව**

මහජනතාවට අඩු පිරිවැයක් යටතේ බැංකු සහ ගෙවීම් පහසුකම් සැලසීම තුළින් විදුත් ගෙවීම් ප්‍රවර්ධනය සඳහා ලංකාසේවල් පද්ධතිය හරහා සිදුකරන ගනුදෙනුවලට අදාළ ගාස්තු හා අයකිරීම සාධාරණීකරණය කිරීම උදෙසා 2005 අංක 28 දැරන ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනතෙහි 44 වගන්තිය ප්‍රකාරව මෙම වතුලේඛය නිකුත් කරනු ලැබේ.

2. ලංකාසේවල් පද්ධතිය හරහා සිදු කරන අරමුදල් පැවරීම් සඳහා සහභාගින්ව ආයතන විසින් ගනුදෙනුකරුවන්ගේන් අයකරන උපරිම ගාස්තුව එක් ගනුදෙනුවකට රුපියල් 1,000 නොඉක්මවිය යුතුයි.

3. ශ්‍රී ලංකා මහ බැංකුව ලංකාසේවල් පද්ධතියේ මෙහෙයුම්කරු ලෙස සහභාගින්ව ආයතනවලින් ගනුදෙනුවක් සඳහා වර්තමානයේ දී අය කරන රුපියල් 600 ක ගාස්තුව රුපියල් 450 දක්වා අඩු කරනු ලැබේ. මේ අනුව, ලංකාසේවල් පද්ධති රිඹ (2.1 සංස්කරණය) හි 4 වැනි වෙළුමෙහි 7 වැනි රිඹය සහ මැත්ත්වීම් ගිවිප්‍රමේහ (Mandate Agreement) 4 වැනි වගන්තිය මේ සමඟ ඇති උපලේඛනය අනුව සංශෝධනය වේ.

4. 2012 අප්‍රේල් 26 දිනැති අජ්‍යිතිස්ථ්‍ර/07/2012 වතුලේඛය ප්‍රතිස්ථාපනය කරමින් නිකුත් කෙරෙන මෙම වතුලේඛය 2015 සැප්තැම්බර් 01 දින සිට බලපැවැත්වේ.

ආර්.ඒ.එස්.එම්. දායාරත්න මිය  
අධ්‍යක්ෂ, ගෙවීම් සහ පියවීම්

### **ලංකාසේවල් ගාස්තු සහ අයතිරෙම පිළිබඳ උපලේඛනය**

2015 සැප්තැම්බර් මස 01 වන දින සිට ත්‍රියාන්තක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම ගාස්තු ඇතුළත් වන පරිදි එක් ගනුදෙනුවක් සඳහා රුපියල් 450 ක බැංකින් ලංකාසේවල් සහභාගිකරුවන්ගේන් අය කරනු ඇත.

ගාස්තු සහ අයකිරීම සම්බන්ධයෙන් ගනුදෙනුවක් යන්න පහත සඳහන් පරිදි අර්ථ නිරුපණය කර ඇත.

1. පහත සඳහන් පණිඩුව් කාණ්ඩයන් යටතේ ලංකාසේවල් පද්ධතිය ඇතුළත සහභාගින්ව ආයතන විසින් තම ගිණුම් හර කරමින් පියවීම් සිදුකරන ලද මිනැම වර්ගයක ගනුදෙනුවක්

(අ) එම ටී 102 - බෙඩිඩ ගනුදෙනුකාර බැර පැවරුම

(ආ) එම ටී 103 - කේවල ගනුදෙනුකාර බැර පැවරුම

(ඇ) එම ටී 202 - සාමාන්‍ය මූල්‍ය ආයතන පැවරුම

(ඇ) එම ටී 205 - මූල්‍ය ආයතන පැවරුම ත්‍රියාන්තක කිරීම

(ඉ) එම ටී 541 - ගෙවීමට එරෙහිව ලැබීම

2. එම රී 540 - ගෙවීමක් රහිතව ලැබේම පණිව්වායක් යොදා ගනිමින් සහභාගිත්ව ආයතන විසින් ලංකාසේවිල් පද්ධතිය වෙත යොමු කර යියවන ලද දිනැම පුරුෂම්පත් ගනුදෙනුවක්.
- සහභාගිත්ව ආයතන විසින් ඉහත සඳහන් ගනුදෙනු සම්බන්ධ ගාස්තුවලට අමතර, ස්විෆ්ට (SWIFT) පණිව්වා ආග්‍රිත ගාස්තු ද දැරිය යුතුය. එම ගාස්තු වෙනුවෙන් ස්විෆ්ට (SWIFT) ආයතනය විසින් වෙනම බිජ්‍යාපත් නිකුත් කරනු ලබන අතර, ඒ සඳහා සහභාගිත්ව ආයතන විසින් ස්විෆ්ට ආයතනය වෙත සාපුරුම ගෙවීම සිදු කළ යුතුය.

ගෙවීම හා පියවීම් පද්ධති වෙනුලේ අංකය : 04/2015

2015 අගෝස්තු මස 11 වන දින

ලංකාසේවිල් පද්ධතියේ සියලුම සහභාගිත්ව ආයතන වෙත,

### 2015 අගෝස්තු මස 17 වැනි දින ලංකාසේවිල් පද්ධතියේ ගනුදෙනු වේලාවන් සීමා කිරීම

ලංකාසේවිල් පද්ධතියේ සහභාගිත්ව ආයතනවල ගනුදෙනු වේලාවන් සීමා කිරීම සැලකිල්ලට ගනිමින් 2015 අගෝස්තු 17 වැනි දින (පාර්ලිමේන්තු ජන්දය තේතුවෙන්) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලංකාසේවිල් පද්ධතියේ ගනුදෙනු වේලාවන් පෙට. 8.00 සිට ප.ව. 3.00 දක්වා සීමා කිරීමට තීරණය කර ඇත. ඒ අනුව, 2015 අගෝස්තු මස 17 වැනි දින මධ්‍යහ්‍න 12.00 න් පසු ලංකාසේවිල් පද්ධතියේ මෙහෙයුම් කාල සටහන පහත සඳහන් පරිදි සංශෝධනය කර ඇත.

මෙහෙයුම	සාමාන්‍ය වේලාව	සංශෝධන වේලාව
විවට ප්‍රතිමිලිදී ගැනුම් (වෙන්දේසිය) පියවීම	ප.ව. 1.00	ප.ව. 12.45
බහුවිධ ගැඩි පියවීම්-රුපියල් අණකර නිෂ්පාගනය, ගැලපුම් නිෂ්පාගනය සහ පියවීම නිෂ්පාගනය	ප.ව. 2.45	ප.ව. 2.00
තෙවන පාර්ශ්වය ගනුදෙනු සඳහා අවසන් වේලාව	ප.ව. 3.00	ප.ව. 2.15
බහුවිධ ගැඩි පියවීම්-ම්‍රි ලංකා අන්තර බැංකු ගෙවීම පද්ධතිය (දෙවන අදියර)	ප.ව. 3.00	ප.ව. 2.15
ස්වංතිය වෙළඳ යන්තු සඳහා වූ පොදු යාන්ත්‍රණය (දෙවන අදියර)	ප.ව. 3.00	ප.ව. 2.30
විවට ප්‍රතිමිලිදී ගැනුම් (ස්ථාවර පහසුකම්) පියවීම	ප.ව. 4.00	ප.ව. 2.30
දවස ඇතුළත උචිලිනා පහසුකම් ආපසු ගෙවීම සහ ප්‍රතිච්ඡලුම් පියවීම	ප.ව. 4.15	ප.ව. 2.45
පද්ධතිය ගනුදෙනු සඳහා වැසිම	ප.ව. 4.30	ප.ව. 3.00
පද්ධතියේ දවස අවසානයේ වැඩ කටයුතු	ප.ව. 4.30 - ප.ව. 5.00	ප.ව. 3.00 - ප.ව. 3.30
පද්ධතිය වැසිම	ප.ව. 5.00	ප.ව. 3.30

ආර.එස්.එම්. දායාරත්න මිය  
අධ්‍යක්ෂ, ගෙවීම සහ පියවීම

සී.එම්.ඩී.එන්.කේ. සෙනෙන්වරන්න මිය  
රාජ්‍ය ණය අධිකාරී

2015 අගෝස්තු මස 14 වන දින

ගෙවීම සහ පියවීම් පද්ධති වෙනුලේ අංක 05/2015

ලංකාසේවිල් පද්ධතියේ සියලුම සහභාගිත්ව ආයතන වෙත,

### ලංකාසේවිල් පද්ධතියේ දෙනික මෙහෙයුම් කාලසටහන සංශෝධනය කිරීම

ලංකාක්ලියර (පුද්ගලික) සමාගමෙහි ලංකාපේ-විදුත් අරමුදල් පැවරීම සඳහා වූ පොදු යාන්ත්‍රණය 2015 අගෝස්තු 20 වැනි දින සිට සංශෝධන මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ලැබේ. විදුත් අරමුදල් පැවරීම සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි අරමුදල් පියවීම පහත සඳහන් නිෂ්පාගන වත් අනුව සිදු කරනු ලැබේ.

- අ) නිෂ්පාගන වත් 1 : තක්කාලීන දු පියවීම පද්ධතියෙහි පියවීම පෙ.ව. 9.00
- අ) නිෂ්පාගන වත් 2 : තක්කාලීන දු පියවීම පද්ධතියෙහි පියවීම පෙ.ව. 3.15
  - විදුත් අරමුදල් පැවරීම සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි සැම සාමාජිකයනු විසින්ම 2014 සැප්තැම්බර මස 01 වැනි දින නිකුත් කරන ලද විදුත් අරමුදල් පැවරීම සඳහා වූ පොදු යාන්ත්‍රණයේදී මෙහෙයුම් කටයුතු පිළිබඳ 2014 අංක 02 දරන පොදු විධිවානයට අනුගත විය යුතුය.
  - විදුත් අරමුදල් පැවරීම සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි ගනුදෙනුවල වේනාකමෙහි උපරිම සීමාව රුපියල් මිලියන 5 ක් ලෙස නියම කර ඇති බව සහභාගිකරුවන් විසින් සැලකිල්ලට ගත යුතු අතර, දැනට මෙම යාන්ත්‍රණය හරහා සිදු කළ හැකි වන්නේ බැර ගනුදෙනු පමණි.
  - විදුත් අරමුදල් පැවරීම සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි මෙහෙයුම් මාර්ගෝපදේශ ලංකාක්ලියර (පුද්ගලික) සමාගමෙන් ලබාගත හැක.
- 2. ඒ අනුව, 2015 අගෝස්තු මස 20 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි 2013 නිකුත් කරන ලද ලංකාසේවිල් පද්ධති රිති (2.1 සංස්කරණය) හි 4 වැනි වෙළුමෙහි 1.2 වගන්තියෙහි දැක්වෙන දෙනික මෙහෙයුම් කාලසටහන පහත දැක්වෙන පරිදි සංශෝධනය කරනු ලැබේ.

වේලාව	මෙහෙයුම	කාර්යයන්/ගනුදෙනු
පෙ.ව. 6.30	පද්ධතිය විවෘත කිරීම	ත්‍රිකාලීන දළ පියවීම් පද්ධතිය සහ තිර්ලේඛන සුරක්ෂණ පද්ධතිය විවෘත කිරීම
පෙ.ව. 7.30 සිට පෙ.ව. 8.30 දක්වා	දිනයේ ආරම්භක සැකසුම් කටයුතු	සුරක්ෂිතන් සඳහා තිල මිල ගණන් යාවත්කාලීන කිරීම සහ ද්‍රව්‍ය ඇතුළත ද්‍රව්‍යිලතා පහසුකම් සඳහා සුරක්ෂිතන් හිමිකාරත්වය සලකුණු කිරීම
පෙ.ව. 8.00	ලංකාසේවල් පද්ධතිය ගනුදෙනු සඳහා විවෘත කිරීම	ගනුදෙනු ආරම්භ කිරීම සඳහා පද්ධතිය විවෘත වීම
පෙ.ව. 8.00	ද්‍රව්‍ය ඇතුළත ද්‍රව්‍යිලතා පහසුකම්/ප්‍රතිමිලදී ගැනීම් සහ තිත්‍රා තැන්පත් පහසුකම් ස්වයංක්‍රීය පියවීම	ද්‍රව්‍ය ඇතුළත ද්‍රව්‍යිලතා පහසුකම් ලබාදීම සහ විවට වෙළඳ කටයුතු සහ තිත්‍රා තැන්පත් පහසුකම් ප්‍රතිමිලදී ගැනීම්වල දෙවනි පාදයට අදාළ ආපසු ගෙවීම් කටයුතු
පෙ.ව. 8.15	දිනය ආරම්භයේ කරන කළුපිරිම්/පොලී ගෙවීම ගොනු කිරීම	කළුපිරුණු සුරක්ෂිතන්වලට අදාළ පියවීම්/සුරක්ෂිතන් කුපන් සඳහා ගෙවීම්, ලංකාසේවල් පද්ධතියේ ගැස්තු අය කිරීම හා දඩ මුදල් ආය කිරීම
පෙ.ව. 8.30	ලංකාක්ලියර වෙතින් ලැබෙන බහුපාර්ශවීය ගුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් කුමෙයෙහි පලමු වන වකුය/ප්‍රධාන නිෂ්කාශන පද්ධතියට අදාළ ගුද්ධ තීක්ෂාණය ගේස්යන් පියවීම
පෙ.ව. 8.30	ප්‍රතිමිලදී ගැනීම්/ප්‍රතිවිකුණුම්	විවට වෙළඳ කටයුතු යටතේ ප්‍රතිමිලදී ගැනීම්/ප්‍රතිවිකුණුම් පියවීම
පෙ.ව. 8.45	ලංකාක්ලියර වෙතින් ලැබෙන බහු පාර්ශවීය ගුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	ස්වයංක්‍රීය වෙළරු යන්තුය සඳහා වූ පොදු යාන්ත්‍රණයේ පලමු වකුය
පෙ.ව. 9.00	ලංකාක්ලියර වෙතින් ලැබෙන බහු පාර්ශවීය ගුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	විශ්‍රේෂණ අරමුදල් පැවරීම සඳහා වූ පොදු යාන්ත්‍රණයේ පලමු වකුය
පෙ.ව. 11.00	ප්‍රතිවිකුණුම් සහ සේපාචර ජ්‍යය පහසුකම්ව අදාළ ආපසු ගෙවීම්	විවට වෙළඳ කටයුතු සහ තිත්‍රා ජ්‍යය පහසුකම් යටතේ ප්‍රතිවිකුණුම් වල දෙවනි පාදයට අදාළ පියවීම
පෙ.ව. 11.45	ප්‍රතිවිකුණුම් (වෙන්දේසිය)	විවට වෙළඳ කටයුතු යටතේ ප්‍රතිවිකුණුම්වල ප්‍රථම පාදයට අදාළ පියවීම
ප.ව. 12.45	ප්‍රතිමිලදී ගැනීම (වෙන්දේසිය)	විවට වෙළඳ කටයුතු යටතේ ප්‍රතිමිලදී ගැනීම්වල ප්‍රථම පාදයට අදාළ පියවීම
ප.ව. 1.00	ප්‍රාථමික වෙන්දේසිය පියවීම	ප්‍රාථමික වෙන්දේසිය යටතේ සුරක්ෂිතන් පියවීම
ප.ව. 2.45	ලංකාක්ලියර වෙතින් ලැබෙන බහු පාර්ශවීය ගුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	පියවීම් නිෂ්කාශනය සහ ගැලපුම් නිෂ්කාශනය
ප.ව. 3.00	ලංකාක්ලියර වෙතින් ලැබෙන බහු පාර්ශවීය ගුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම  තුන්වන පාර්ශවීය ගනුදෙනු සඳහා පද්ධතිය වැසීම	ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් කුමෙයෙහි දෙවන වකුය ස්වයංක්‍රීය වෙළරු යන්තු සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි දෙවන වකුය අන්තර් බැංකුවලට අදාළ MT2XX කාණ්ඩියේ පැණිවුබ් හැර එම දින තුළ තුන්වන පාර්ශවයේ අලුත් ගනුදෙනු (T+0) සඳහා පද්ධතිය වැසීම
ප.ව. 3.15	ලංකාක්ලියර වෙතින් ලැබෙන බහුපාර්ශවීය ගුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	විශ්‍රේෂණ අරමුදල් පැවරීම සඳහා වූ පොදු යාන්ත්‍රණයේ දෙවන වකුය
ප.ව. 3.45	සහභාගිත්ව ආයතනවලට ද්‍රව්‍ය ඇතුළත ද්‍රව්‍යිලතා පහසුකම් ලබා ගැනීම අවසන් කිරීම	සහභාගිත්ව ආයතන විසින් ප.ව. 3.45 න් පසු ද්‍රව්‍ය ඇතුළත ද්‍රව්‍යිලතා පහසුකම් ප්‍රතිමිලදී ගැනීම සිදු නොකළ යුතුයි
ප.ව. 4.00	තිත්‍රා තැන්පත් පහසුකම්	තිත්‍රා තැන්පත් පහසුකම් ප්‍රථම පාදයට අදාළ පියවීම
ප.ව. 4.15	තිත්‍රා ජ්‍යය පහසුකම්	තිත්‍රා ජ්‍යය පහසුකම් ප්‍රථම පාදයට අදාළ පියවීම
ප.ව. 4.15	ද්‍රව්‍ය ඇතුළත ද්‍රව්‍යිලතා පහසුකම් ආපසු ගෙවීම	ද්‍රව්‍ය ඇතුළත ද්‍රව්‍යිලතා පහසුකම් ආපසු අයකර ගැනීම
ප.ව. 4.30	ගනුදෙනු සඳහා පද්ධතිය වැසීම	පද්ධතිය විසින් මෙම වේලාවන් පසුව වැඩිහිටි ගනුදෙනු භාර නොගති. ගනුදෙනු සඳහා පද්ධතිය වැසීමෙන් පසු එන්ක් පෙළගැසී තිබුණු ගනුදෙනු කිසිවක් වේ නම් ඒවා නතර වීම හා අවලංගු වීම සිදු වේ

ප.ව. 4.30 සිට ප.ව. 5.00 දක්වා	ද්‍රව්‍ය අවසානයට අදාළ සැකසුම් කටයුතු	ද්‍රව්‍ය අවසානයට අදාළ සැකසුම් කටයුතු දෙඟ: වාර්තා පිළියෙළ කිරීම/අදාළ ගොනු පොදු ලෙපරය වෙත යොමු කිරීම, ලංකාසේවිල් ගාස්තු අයතිරීම සඳහා අදාළ දත්ත පිළියෙළ කිරීම සහ මූදල වාර්තා සැකසීම අයන් වේ
ප.ව. 5.00	පද්ධතිය සංවාත කිරීම	තත්කාලීන දළ පියවීම් පද්ධතිය සහ නිර්මල්බන පුරුෂුවීම් පද්ධතිය සියලුම මෘදුකාංග වසා දැමීම. දත්ත වෙනස් ගබඩක සටහන් කිරීම

3. බහු පාර්ශ්වීය ඉද්ධ පියවීම් ගොනුව තත්කාලීන දළ පියවීම් පද්ධතියෙහි පියවීම සිදු කරන වේලාවන්හි දී ප්‍රමාණවත් අරමුදල් ප්‍රමාණයක් තම පියවීම් ගිණුමෙහි පවත්වා ගැනීම සඳහා එම ගිණුම නිර්ක්ෂණය කරන මෙන් සහභාගින්ව ආයතනවලට උපදෙස් දෙනු ලැබේ.

ආර්.ඒ.එස්.එම්. දායාරත්න මිය  
අධ්‍යක්ෂ, ගෙවීම් සහ පියවීම්

ගෙවීම් සහ පියවීම් පද්ධති වතුලේඛ අංක 06/2015  
ලංකාසේවිල් පද්ධතියේ සියලුම සහභාගින්ව ආයතන වෙත,

2015 ඔක්තෝබර මස 13 වන දින

### ලංකාසේවිල් පද්ධතියෙහි බීජ්‍යේසිස් වර්ධන බෙන්ක් පිළිල්සි හි නම වෙනස් කිරීම

2015 ඔක්තෝබර මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි බීජ්‍යේසිස් වර්ධන බැන්ක් පිළිල්සි වෙත බීජ්‍යේසිස් බැන්ක් පිළිල්සි සමග ඒකාබද්ධ වීමට ශ්‍රී ලංකා මූදල් මණ්ඩලයේ අනුමැතිය ලබා දුන් බව මෙයින් දැනුම් දෙන අතර, මෙම බැංකුව මින් මතු බීජ්‍යේසිස් බැන්ක් පිළිල්සි ලෙස හඳුන්වනු ලැබේ.

ඉහත වෙනස්කම් අන්තර්ගත කිරීම සඳහා 2015 ඔක්තෝම්බර 01 වැනි එ සිට ලංකාසේවිල් පද්ධතියෙහි ස්ථීරික දත්තවල පහත සඳහන් වෙනස් වීම් සිදු කරනු ලැබේ.

- (i) සහභාගින්ව ආයතනයේ නම බීජ්‍යේසිස් වර්ධන බැන්ක් පිළිල්සි සිට බීජ්‍යේසිස් බැන්ක් පිළිල්සි ලෙස වෙනස් කිරීම; සහ
- (ii) පියවීම් ගිණුමෙහි නාමය බීජ්‍යේසිස් වර්ධන බැන්ක් පිළිල්සි සිට බීජ්‍යේසිස් බැන්ක් පිළිල්සි ලෙස වෙනස් කිරීම.

බීජ්‍යේසිස් වර්ධන බැන්ක් පිළිල්සි විසින් භාවිතා කරන ලද ස්විග්‍ර්ව කේතය 2015 ඔක්තෝම්බර 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි බීජ්‍යේසිස් බැන්ක් පිළිල්සි විසින් භාවිතා කරනු ඇති බව දන්වා සිටිමු.

මෙම වතුලේඛය 2015 ඔක්තෝම්බර 01 වැනි දින සිට බලාත්මක වේ.

ආර්.ඒ.එස්.එම්. දායාරත්න මිය  
අධ්‍යක්ෂ, ගෙවීම් සහ පියවීම්

මෙහෙයුම් උපදෙස් අංක : පිළිස්ච්/එසියු/01/2015

2015 නොවුම්බර මස 27 වන දින

සියලුම බලප්‍රත්‍යාග්‍ය වාණිජ බැංකු වෙත,

### ආයියානු නිෂ්කාගන සංගම් යාන්ත්‍රණය හරහා සිදු කරනු ලබන ගනුදෙනු සඳහා වන ක්‍රියාපටිපාරිය

1. 2013 සැප්තැම්බර මස 25 වන දිනැති පිළිස්ච්/එසියු/01/2013 දරන මෙහෙයුම් උපදෙස් මෙයින් අවලංගු වන බවත්, පිළිස්ච්/එසියු/01/2015 දරන මෙම මෙහෙයුම් උපදෙස් මෙයින් ආයියානු නිෂ්කාගන (ආ.නි.) සංගම් යාන්ත්‍රණය යටතේ සිදු කරනු ලබන ගනුදෙනු 2015 දෙසැම්බර මස 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි නියාමනය වන බවත් ශ්‍රී ලංකාවේ සියලුම බලප්‍රත්‍යාග්‍ය වාණිජ බැංකු (ඒ.බ.ඩ.) වෙත දැනුම් දෙනු ලැබේ.
2. ආ.නි. සංගම් ක්‍රියාපටිපාලන නින් මාලාවහි නිශ්චිතව සඳහන් කර ඇති පරිදි ආ.නි. සංගම් යාන්ත්‍රණය හරහා ගනුදෙනු සිදු කිරීම් දී 1953 අංක 24 දරන විනිමය පාලන පනත, 2005 අංක 25 දරන තුස්කවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ සම්මුත් පනත, 2006 අංක 5 දරන මූදල් විදුදීකරණය වැළැක්වීමේ පනත, 2006 අංක 6 දරන මූදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත සහ ශ්‍රී ලංකා මහ බැංකුව හෝ වෙනත් නියාමන ආයතන විසින් වරින්වර නිකුත් කරන ලද වෙනත් අදාළ පනත්, නිහිරිති, නියෝග, මාර්ගෝපදේශ, වතුලේඛ, නිනින් සහ මෙහෙයුම් උපදෙස්වලට සියලුම බ.ව.ඩ. අනුගත විය යුතුය.
3. නොස්ට්‍රෝ ගිණුම් විවාහ කිරීම සහ පවත්වා ගෙන යැම
  - 3.1 විනිමය පාලන නියාමනයන්ට අනුව ආ.නි. සංගමයේ අනෙකුත් සාමාජික රටවල වාණිජ බැංකුවල (නියෝගීතා බැංකු) එක්සන් ජනපද බෙවැල් (ඒ.ජ.බේ.) සහ/හෝ යුරුරේ යන මූදල් එක්කවලින් නොස්ට්‍රෝ ගිණුම් විවාහ කිරීමට සහ පවත්වාගෙන යුමටත්, ආ.නි. සංගමයේ සාමාජික රටවල් සමග සිදු කෙරෙන ආයතන මෙන්ම අපනයන ගනුදෙනු ආශ්‍රිත ගෙවීම පියවීම සඳහා එම නොස්ට්‍රෝ ගිණුම් භාවිත කිරීමටත් බ.ව.ඩ. වලට ප්‍රස්ථාන විවාහ යුතුය.
  - 3.2 ගනුදෙනු සිදු කරන ලද ව්‍යවහාර මූදල් එකකය (එනම් ඒ.ජ.බේ. හෝ යුරුරේ) පදනම් කර ගනිමින් නොස්ට්‍රෝ ගිණුම් හරහාම සියලුම අනුමතිය ලත් අරමුදල් තුවමාරු කිරීම (වෙළඳුම සහ වෙළඳුම ආශ්‍රිත ගනුදෙනු වෙනුවෙන් කිරීමට සිදුවන ගෙවීම්) සහ ගෙවීම් විවාහ යුතුය.

- 3.3 බ.වා.බැ. විසින් නව නොස්ටෝර් ගිණුමක් විවෘත කිරීමේ දී හෝ පවතින ගිණුමක් වසා දැමීමේ දී ගිණුම් අංකය, බැංකු හඳුනා ගැනීමේ කෙතය (Bank Identification Code: BIC) සහ එතෙර නියෝගීත බැංකුව යන කරුණු ඇතුළත් ලිඛිත දැනුම්දීමක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධ්‍යක්ෂ/ගෙවීම් සහ පියවීම් වෙත සිදු කළ යුතුය.
- 3.4 බ.වා.බැ. විසින් ඇමරිකා එක්සත් ජනපදයේ, නිවියෝර්ක්හි නියෝගීත බැංකුවල සහ/හෝ ජර්මනියේ, ග්‍රෑන්ක්සර්ට්හි නියෝගීත බැංකුවල පවත්වා ගෙන යනු ලබන මුවුන්ගේ නොස්ටෝර් ගිණුම්වලට අදාළ තොරතුරුවල කිසියම් වෙනසක් සිදු වූ විට එය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධ්‍යක්ෂ/ගෙවීම් සහ පියවීම් වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ලිඛිතව දැනුම් දිය යුතුය.
- 3.5 බ.වා.බැ. එම නොස්ටෝර් ගිණුම් ආ.නි. සංගමයේ අනෙකුත් සාමාජික රටවල් සමග අනුමැතියලත් ගනුදෙනු සිදු කිරීමේ තනි අවශ්‍යතාවය සඳහා පමණක් හාවිනා කළ යුතුය.
- 3.6 ආ.නි. සංගමයේ නොස්ටෝර් ගනුදෙනු බ.වා.බැ. විසින් උත්පාදනය කරගනු ලබන බැවින් ආ.නි. සංගමය හරහා සිදු කරගනු ලබන මුවුන්ගේ ගනුදෙනු සඳහා වන පුරුණ වගකීම බ.වා.බැ. සතු වේ.
- 3.7 මෙම නොස්ටෝර් ගිණුම් හරහා සිදු කරගනු ලබන ගනුදෙනුවලට අදාළව අවශ්‍යවන්නා වූ ලේඛන පවත්වාගෙන යැමි පුරුණ වගකීම බ.වා.බැ. සතු වේ.
- 3.8 ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව අදාළ ගනුදෙනු පියවීම් සඳහා පහසුකම් සැලකීම පමණක් සිදු කරගනු ලබයි.
4. නොස්ටෝර් ගිණුම්වලට අරමුදල් සැපයීම සහ එවායෙහි පවතින අතිරික්ත අරමුදල් ප්‍රේෂණය කිරීම
- 4.1 සියලුම ගෙවීම්වල විවිනාකම එ.ජ.ඩො. වලින් හෝ යුරෝ වලින් දැක්වීය යුතුය.
- 4.2 බ.වා.බැ. සිය එතෙර නියෝගීත බැංකුවල පවත්වා ගෙන යනු ලබන ආ.නි. සංගම් බොලර් හෝ ආ.නි. සංගම් යුරෝ ගිණුම්වලට අරමුදල් සැපයීමට අදහස් කරන අවස්ථාවලදී එම එ.ජ.ඩො. හෝ යුරෝ මුදල් මුදල් ප්‍රමාණය අදාළ ගෙවීම් සිදු කිරීමට නියමිත දිනවලදී ශ්‍රී ලංකා මහ බැංකුව වෙත සැපයීය යුතු වේ.
- 4.3 බ.වා.බැ. විසින් සිය එතෙර නියෝගීත බැංකුවල පවත්වා ගෙන යනු ලබන ආ.නි. සංගම් බොලර් හෝ ආ.නි. සංගම් යුරෝ ගිණුම්වල ඇති අතිරික්ත මුදල් මෙරටට ගෙන්වා ගැනීමට අදහස් කරන අවස්ථාවලදී, එම ගෙවීම් ඒ ඒ සාමාජික රටවල මහ බැංකු හෝ මූල්‍ය අධිකාරීන් මගින් සිදු කරගනු ලෙස තමන් ගනුදෙනු කරන නියෝගීත බැංකුවලට දැන්වීය යුතු වේ.
- 4.4 අදාළ මහ බැංකු හෝ මූල්‍ය අධිකාරීන් විසින් එවන ලද උපදෙස් ලැබුණු පසු එම මහ බැංකු හෝ මූල්‍ය අධිකාරීන් විසින් ලබාදී ඇති ගෙවීම් උපදෙස් අනුව ශ්‍රී ලංකා මහ බැංකුව එම අරමුදල් අදාළ බ.වා.බැ. වලට එ.ජ.ඩො. වලින් හෝ යුරෝ වලින් ලබාදෙනු ඇති.
- 4.5 ගෙවීම් දින වශයෙන් සලකනු ලබන්නේ එතැන් පදනම (Spot basis) මත හෝ එක් දින පදනම (Tom basis) මත වූ ගෙවීම් දිනයන්ය.
- 4.6 ශ්‍රී ලංකාවේ මෙන්ම සාමාජික රටවල සහ නිවියෝර්ක්හි පිහිටි ගෙවිරල් රිසර්ට් බැංකුවෙහි හා ග්‍රෑන්ක්සර්ට්හි පිහිටි බොයිල් මුත්තේවිස් බැංකුවෙහි නිවාඩු දිනයන්හිදී ආ.නි. සංගම් නොස්ටෝර් ගිණුම්වලට අරමුදල් යැවීම් සිදු කරගනු නොලබයි.
- 4.7 සාමාජික රටවල මහ බැංකු හෝ මූල්‍ය අධිකාරීන් හරහා නොස්ටෝර් ගිණුම්වලට යැවිය හැකි අවම මුදල් ප්‍රමාණය වන්නේ ආ.නි. සංගම් බොලර් හෝ ආ.නි. සංගම් යුරෝ 500 ක්.
- 4.8 නොස්ටෝර් ගිණුමට මුදල් යැවීමේ දී අදාළ ගෙවීම් සිදු කළ යුතු දිනය, ගිණුම් අංකය, එතෙර නියෝගීත බැංකුව යනාදී තොරතුරු සියලුම්ල පුරුණ වශයෙන් සමාන වන අවස්ථාවන්හිදී බ.වා.බැ. විසින් ඒ සියලුම්ල ආවරණය වන පරිදි එක් ආ.නි. සංගම් නොස්ටෝර් ගනුදෙනුවක් පමණක් සිදු කළ යුතුය.
5. බලපත්‍රාහි වාණිජ බැංකු සමග සිය එතෙර නියෝගීත බැංකු විසින් පවත්වා ගෙන යනු ලබන ගිණුම් (වොස්ටෝර් ගිණුම්) හෙවත් එතෙර නියෝගීත බැංකුවල නොස්ටෝර් ගිණුම්වලට අරමුදල් එවීම් සහ එම ගිණුම්වල ඇති අතිරික්ත මුදල් ආපසු යැවීම්.
- 5.1 බ.වා.බැ. වල එතෙර නියෝගීත බැංකු විසින් පවත්වා ගෙන යනු ලබන නොස්ටෝර් ගිණුම්වලට අරමුදල් බැර කරන ලෙස ආ.නි. සංගමේ සාමාජික රටවල මහ බැංකු හෝ මූල්‍ය අධිකාරීන් විසින් දැනුම් දෙන ලද අවස්ථාවලදී, එම උපදෙස්වලට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකු විසින් එම මුදල් නියමිත දිනවලදී අදාළ පරිදි එ.ජ.ඩො. වලින් හෝ යුරෝ වලින් අදාළ වාණිජ බැංකුවලට දැනුම්දීමක් ද සහිතව බැර කරගනු ලැබේ.
- 5.2 බ.වා.බැ. වල එතෙර නියෝගීත බැංකු විසින් ශ්‍රී ලංකාවේ පවත්වා ගෙන යනු ලබන මුවුන්ගේ ආ.නි. සංගම් බොලර් හෝ ආ.නි. සංගම් යුරෝ ගිණුම්වල ඇති අතිරික්ත අරමුදල් ආපසු එවන ලෙස බ.වා.බැ. වලින් ඉල්ලා සිටින අවස්ථාවලදී අදාළ සංගම් සාමාජික රටවල මහ බැංකු හෝ මූල්‍ය අධිකාරීන් මගින් එම ගෙවීම් සිදු කිරීමට හැකිවන පරිදි බ.වා.බැ. විසින් අදාළ එ.ජ.ඩො./යුරෝ ප්‍රමාණයන් ගනුදෙනුව සිදු කිරීමට නියමිත දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව වෙත සැපයීය යුතුය.
- 5.3 අතිරික්ත මුදල් ආපසු යැවීමේ දී එම අරමුදල් අදාළ එතෙර නියෝගීත බැංකුව විසින්ම සිදු කරගනු ලැබූ ආ.නි. සංගමේ ගනුදෙනු තෙවනාගැනු අතිරික්ත අරමුදල් බව බ.වා.බැ. විසින් සහතික කළ යුතුය.
6. නොස්ටෝර් ගිණුම්වලට අරමුදල් යැවීම සහ වොස්ටෝර් ගිණුම්වල ඇති අතිරික්ත අරමුදල් ආපසු යැවීම සඳහා අයදුම් කිරීම
- 6.1 බ.වා.බැ. විසින් සිය එතෙර නියෝගීත බැංකු සමග පවත්වා ගෙන යනු ලබන නොස්ටෝර් ගිණුම්වලට අරමුදල් සැපයීමට සහ එතෙර නියෝගීත බැංකු විසින් බ.වා.බැ. සමඟ පවත්වා ගෙන යනු ලබන ගිණුම්වල පවතින අතිරික්ත මුදල් එම රටවලට ආපසු යැවීම සඳහා කරනු ලැබූ සිවිල් ස්විෆ්ට (SWIFT) හෝ ගැක්ස් (ස්විල්ව පහසුකම නොමැති නම් පමණක් ගැක්ස් හාවිනා කළ හැකිය) යන සන්නිවේදන මාධ්‍යයන් පමණක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත දැන්වීය යුතුය.

- 6.2 අරමුදල් යැවීම පිළිබඳ තොරතුරු හි ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවෙහි ආ.නි. සංගම් අංශය වෙත acupsd@cbsl.lk යන විද්‍යුත් තැපෑල මස්සේ අදාළ වැඩ කරන දිනයන්හි 14.00 පැයට පෙර ඇතුම් දිය යුතුය.
- 6.3 විද්‍යුත් තැපෑල මගින් තොරතුරු ලබාදීමෙන් අනතුරුව ක්සෑස්කුව එම වැඩ කරන දිනයේදීම 14.30 පැයට පෙර අදාළ ගනුදෙනුව පිළිබඳ ලිඛිත තොරතුරු අමුණා ඇති “අ1” හෝ “අ2” / “අා1” හෝ “අා2” ආකානි පත් ඇතුම් අදාළ පරිදි එම් වි 199 හෝ එම් වි 299 පණිවුඩ ස්විෆ්ට (SWIFT) කුමය මගින් හෝ ගැක්ස් මගින් (ස්විෆ්ට පහසුකම නොමැති නම් පමණක්) දැනුම් දිය යුතුය.
- 6.4 බ.ව.බ. විසින් සිය නොස්ටෝ හිණුම් සඳහා මුදල් යැවීම සඳහා විද්‍යුත් තැපෑල සහ ස්විෆ්ට හරහා එවතු ලබන තොරතුරු නියමිත වේලාවට පෙර එවිය යුතු අතර, කිසියම් ගනුදෙනුවකට අදාළ එවැනි දැනුම් දීමක් නියමිත වේලාවට පසුව එවතු ලැබූව හොත් එවැනි ගනුදෙනු රට පසුව යෙදෙන ගනුදෙනු කරනු ලබන දිනයේ දි සිදු කරනු ලැබේ.

දැනුම් දිය යුතු නිලධාරියා	තනතුර	දුරකථන අංශය	ගැන්ස් අංශය
කේ.ඒ.චි.න්. සේනාරත්න මිය	ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂකා	2477053	2422819
සි.ජේ. වන්දුවාග මිය	සහකාර අධ්‍යක්ෂකා	2477057	2346280

## 7. හි ලංකා මහ බැංකුවේ ගිණුම්වලට අරමුදල් බැර කිරීම

- 7.1 ආ.නි. සංගම් යාන්ත්‍රණය යටතේ කෙරෙන ගනුදෙනුවලට අදාළව හි ලංකා මහ බැංකුව වෙත කෙරෙන සියලුම අරමුදල් බැර කිරීම පහත සඳහන් ගිණුම්වලට අදාළ ගෙවීම දිනයන්හිදී සිදු කළ යුතුය.

මුදල් ඒකකය	බැංකුව	ගිණුම් අංශය
එ.ජ. ඩේ. ඩේවා.	ගෙවිරල් රිසර්ච් බැන්ක්, නිවියෝර්ක්	021083527
යුරෝප්	ඩොයිජ් බුන්ඩේස් බැන්ක්, ග්‍යෙන්ක්රැට්	5040040828

- 7.2 ප්‍රමාද ටු/පැහැරහරින ලද ගෙවීම සම්බන්ධයෙන් බ.ව.බ. ප්‍රමාද/පැහැරහැරීම් සඳහා ගාස්තු ගෙවීමට යටත් වන අතර ගෙවීම් ප්‍රමාද ටු/පැහැරහරින ලද කාලපරිච්ඡේදයට අදාළව ගෙවිය යුතු ගාස්තු හි ලංකා මහ බැංකුව විසින් ගෙවිරල් රිසර්ච් බැන්ක්, නිවියෝර්ක් සහ ඩොයිජ් බුන්ඩේස් බැන්ක්, ග්‍යෙන්ක්රැට් මගින් නිකුත් කරනු ලබන එකැදින පොලී අනුපාත පදනම් කර ගනිමින් අදාළ වන පරිදි ගණනය කරනු ලැබේ.

## 8. ආසියානු නිෂ්කාගන සංගම බොලර් සහ ආසියානු නිෂ්කාගන සංගම යුරෝප් ගිණුම් සඳහා පොලී ගෙවීම

එනෙර නියෝගීත බැංකු විසින් පවත්වා ගෙන යනු ලබන ආ.නි. සංගම බොලර් හෝ ආ.නි. සංගම යුරෝප් ගිණුම් සඳහා තම අනිමතය පරිදි දෙපාර්ශ්වය එකත වන නියමයන් හා කොන්දේසි මත පොලී ගෙවීම පිළිබඳව සලකා බැලීමට බ.ව.බ. වලට අවසර දෙනු ලැබේ.

ආ.ඒ.ඒ.එස්.එම්. දායාරත්න මිය  
අධ්‍යක්ෂ, ගෙවීම් සහ පියවීම්

“අ1” පෝරමය

### නොස්ටෝ ගිණුම්වලට අරමුදල් යැවීම

අධ්‍යක්ෂ

ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව

හි ලංකා මහ බැංකුව

කොළඹ 01

මහත්මයාගේ/මහත්මියා,

### ආසියානු නිෂ්කාගන සංගමය

අප < බැංකුවෙහි නම > විසින් මෙමගින් එක්සත් ජනපද බොලර් ප්‍රමාණය < ප්‍රමාණය අකුරෙන් > අපගේ එක්සත් ජනපද බොලර් එනෙර බැංකුව හරහා < ආමුරකා එක්සත් ජනපදයෙහි ඇති එක්සත් ජනපද බොලර් නොස්ටෝ බැංකුවෙහි නම සහ බැංකු භාණා ගැනීමේ කෙතය > නිවියෝර්ක් පිහිටි ගෙවිරල් රිසර්ච් බැංකුවෙහි ඇති හි ලංකා මහ බැංකුවෙහි ගිණුම් අංක 021083527 ට නියමිත දිනයේ දි < ගනුදෙනුව සිදුවන දිනය > බැර කිරීම සඳහා යැවීමට පොරාන්දු වෙමු.

මෙම මුදල් ප්‍රමාණය < සහභාගිත්ව මහ බැංකුව සහ කාර්යාලයේ නම > හරහා < එනෙර නියෝගීත බැංකුවෙහි නම සහ බැංකු භාණා ගැනීමේ කෙතය > නි ඇති අපගේ ගිණුම් අංශයට < ගිණුම් අංශය > බැර කිරීමට කටයුතු සලසා දෙන මෙන් ඉල්ලා සිටිමු.

මෙයට විශ්වාසී,

..... (අ)

..... (ආ)

බලයලත් නිලධාරී

## “අ2” පෙශේරමය

නොස්ටෝ ගිණුම්වලට අරමුදල් යැවීම

අධ්‍යක්ෂ

ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා මහ බැංකුව

කොළඹ 01

මහත්මයාණෙනි/මහත්මියනි,

ආසියානු නිෂ්කාගන සංගමය

අප < බැංකුවහි නම > විසින් මෙමගින් යුරෝ ප්‍රමාණය < ප්‍රමාණය අකුරෙන් > අපගේ යුරෝ එනෙර බැංකුව හරහා < යුරෝපා කලාපයේ පිහිටි යුරෝ නොස්ටෝ ගිණුම්වලට නම සහ බැංකු හඳුනා ගැනීමේ කේතය > පැන්ක්ගරටිඩ පිහිටි බොසිඩ් බැංකුවහි ඇති ශ්‍රී ලංකා මහ බැංකුවහි ගිණුම් අංක 5040040828 ට නියමිත දිනයේ දී < ගනුදෙනුව සිදුවන දිනය > බැර කිරීම සඳහා යැවීමට පොරොන්දු වෙමු.

මෙම මුදල් ප්‍රමාණය < සහභාගිත්ව මහ බැංකුව සහ කාර්යාලයේ නම > හරහා < එනෙර නියෝජිත බැංකුවහි නම සහ බැංකු හඳුනා ගැනීමේ කේතය > හි ඇති අපගේ ගිණුම් අංකයට < ගිණුම් අංකය > බැර කිරීමට කටයුතු සලසා දෙන මෙන් ඉල්ලා සිටිමු.

මෙයට විශ්වාසී,

..... (අ)

..... (ආ)

බලයලන් නිලධාරී

## “ආ1” පෙශේරමය

වාණිජ බැංකුවල පවතින ආසියානු නිෂ්කාගන සංගමයේ අනෙකුත් සාමාජික රටවල චොස්ටෝ ගිණුම්වල ඇති අතිරික්ත අරමුදල් ආපසු යැවීම

අධ්‍යක්ෂ

ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා මහ බැංකුව

කොළඹ 01

මහත්මයාණෙනි/මහත්මියනි,

ආසියානු නිෂ්කාගන සංගමය

ආසියානු නිෂ්කාගන සංගමය හරහා < සහභාගිත්ව රටෙහි වාණිජ බැංකුවහි නම සහ බැංකු හඳුනා ගැනීමේ කේතය > නියමිත දිනයේ දී < ගනුදෙනුව සිදුවන දිනය > ඉහත නම් කළ බැංකුව විසින් අප බැංකුව සමඟ පවත්වා ගෙන යනු ලබන ආසියානු නිෂ්කාගන සංගමය බොලර් ගිණුමෙහි පවතින අතිරික්ත අරමුදල් ප්‍රමාණය වන එක්සත් ජනපද බොලර් ප්‍රමාණය < ප්‍රමාණය අකුරෙන් > එම බැංකුවහි ගිණුම්ව බැර කිරීම සඳහා < සහභාගිත්ව මහ බැංකුවහි නම > ව ගෙවීමට අවශ්‍ය කටයුතු සලසා දෙන මෙන් ඉල්ලා සිටිමු.

අප බැංකුව විසින් එක්සත් ජනපද බොලර් ප්‍රමාණය < ප්‍රමාණය අකුරෙන් > අපගේ එක්සත් ජනපද බොලර් එනෙර බැංකු හරහා < ඇමරිකා එක්සත් ජනපදයෙහි පිහිටි එක්සත් ජනපද බොලර් නොස්ටෝ බැංකුවහි නම සහ බැංකු හඳුනා ගැනීමේ කේතයේ > නිවියෝරක්හි පිහිටි ගොඩරල් රිසරට් බැංකුවහි ඇති ශ්‍රී ලංකා මහ බැංකුවහි ගිණුම් අංක 021083527 ට ඉහත සඳහන් ගෙවීමට නියමිත දිනයේ දී බැර කිරීම සඳහා යැවීමට පොරොන්දු වෙමු.

මෙයට විශ්වාසී,

..... (අ)

..... (ආ)

බලයලන් නිලධාරී

**“ඇ2” පෙරමය**

වාණිජ බැංකුවල පවතින ආසියානු නීත්කාගන සංගමයේ අනෙකුත් සාමාජික රටවල වොස්ටෝ ගිණුම්වල ඇති අතිරික්ත අරමුදල් ආපසු යැවීම

අධ්‍යක්ෂ

ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා මහ බැංකුව

කොළඹ 01

මහත්මයාගෙනි/මහත්මියානි,

ආසියානු නීත්කාගන සංගමය

ආසියානු නීත්කාගන සංගමය හරහා < සහභාගින්ව රටෙහි වාණිජ බැංකුවෙහි නම සහ බැංකු හඳුනා ගැනීමේ කේතය > තියමින දිනයේ දී < ගනුදෙනුව සිදුවන දිනය > ඉහත නම් කළ බැංකුව විසින් අප බැංකුව සමග පවත්වා ගෙන යනු ලබන ආ.නි.සං. යුරේ ගිණුමෙහි පවතින අතිරික්ත අරමුදල් ප්‍රමාණය වන යුරේ ප්‍රමාණය < ප්‍රමාණය අකුරෙන් > එම බැංකුවෙහි ගිණුමට බැර කිරීම සඳහා < සහභාගින්ව මහ බැංකුවෙහි නම > ට ගෙවීමට අවශ්‍ය කටයුතු සලසා දෙන මෙන් ඉල්ලා සිටිමු.

අප බැංකුව විසින් යුරේ ප්‍රමාණය < ප්‍රමාණය අකුරෙන් > අපගේ යුරේ එනෙර බැංකුව හරහා < යුරේපා කළාපයෙහි විහිටි යුරේ නොස්ටෝ බැංකුවෙහි නම සහ බැංකු හඳුනා ගැනීමේ කේතය > උගේක්රැවිහි පිහිටි බාධියේ බැංකුවෙහි ඇති ශ්‍රී ලංකා මහ බැංකුවෙහි ගිණුම අංක 5040040828 ට ඉහත සඳහන් ගෙවීමට තියමින දිනයේ දී බැර කිරීම සඳහා යැවීමට පොරාන්දු වෙමු.

මෙයට විශ්වාසී,

..... (අ)

..... (ඇ)

බලපුත්‍ර නිලධාරී

ගෙවීම් සහ පියවීම් පද්ධති වකුලේඛ අංක 07/2015

2015 නොවුම්බර මස 30 වන දින

බලපුත්‍ර නිලධාරී බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

### **ලංකාපේ - කාඩ්පත් සහ අනෙකුත් ගෙවීම් සඳහා වූ පොදු යාන්ත්‍රණය හා සම්බන්ධ වීමේ කාලසීමාවන්**

මහජනතාවට යුරක්ෂිත, කාර්යක්ෂම සහ අඩු පිරිවැයකින් යුත් ගෙවීම් සේවා සැපයීමට ජාතික ගෙවීම් පද්ධතිය ප්‍රවර්ධනය සඳහා 2005 අංක 28 දරන ගෙවීමේ හා බෙරුම් කිරීමේ පද්ධති පනතෙහි 44 වැනි වගන්තිය සමග කියවිය යුතු එකී පනතෙහි 4 වැනි වගන්තිය ප්‍රකාරව මෙම වකුලේඛය නිකුත් කරනු ලැබේ.

2. බලපුත්‍ර නිලධාරී බැංකු පහත දැක්වෙන කාලසීමාවන්ට අනුගත වෙමින් තම ගෙවීම් යාන්ත්‍රණ ඒකභාවී යාන්ත්‍රණ වශයෙන් කාඩ්පත් සහ අනෙකුත් ගෙවීම් සඳහා වූ පොදු යාන්ත්‍රණය හා සම්බන්ධ කර අදාළ සේවාවන් සැපයීම ආරම්භ කළ යුතුය.
- 2.1 සේවායානීය වෙළඳ යන්ත්‍ර ගනුදෙනු සඳහා ගෙවීම් කාඩ්පත් නීතුත් කරන්නන් සහ/හේ මූල්‍ය අත්පත්කරුවන් ලෙස ක්‍රියාකරන සහ සේවායානීය වෙළඳ යන්ත්‍ර සඳහා ස්වකිය යාන්ත්‍රණ සහිත බලපුත්‍ර නිලධාරී බැංකු 2016 මාර්තු 31 දින වන විට සේවායානීය වෙළඳ යන්ත්‍ර ආශ්‍රිත පොදු යාන්ත්‍රණය හා සම්බන්ධ විය යුතුය.
- 2.2 සියලුම බලපුත්‍ර නිලධාරී බැංකු 2016 සැප්තැම්බර 30 වන විට විද්‍යුත් අරමුදල් පැවරීම සඳහා වූ පොදු යාන්ත්‍රණය හා සම්බන්ධ විය යුතුය.
- 2.3 විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර හරහා කරන ගනුදෙනු සඳහා ගෙවීම් කාඩ්පත් නීතුත් කරන්නන් සහ/හේ මූල්‍ය අත්පත්කරුවන් ලෙස කටයුතු කරන බලපුත්‍ර නිලධාරී බැංකු 2016 දෙසැම්බර 31 වන විට විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර ආශ්‍රිත පොදු යාන්ත්‍රණය හා සම්බන්ධ විය යුතුය.
- 2.4 ජ්‍යෙෂ්ඨ දුරකථන ආශ්‍රිත ගෙවීම් සේවා සපයන බලපුත්‍ර නිලධාරී බැංකු 2017 සැප්තැම්බර 30 වන විට ජ්‍යෙෂ්ඨ දුරකථන ආශ්‍රිත ගෙවීම් සඳහා වූ පොදු යාන්ත්‍රණය හා සම්බන්ධ විය යුතුය.

ආර්.එෂ්.එස්.එම්. දයාරත්න මිය  
අධ්‍යක්ෂ, ගෙවීම් සහ පියවීම්

මෙහෙයුම් උපදෙස් අංක : RDD/CGSPA/14/1 (A-03)

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව  
 ශ්‍රී ලංකා මහ බැංකුව  
 අංක 30, ජනාධිපති මාවත  
 කොළඹ 01.  
 2015 ජූනි 29 වැනි දින

සියලු සහභාගින්ව මූල්‍ය ආයතන වෙත

මහත්මයාණෙනි/මහත්මියනි

### රන් භාණ්ඩ උකස් අත්තිකාරම් සඳහා වන ණය ඇප ආවරණ යෝජනා ක්‍රමයෙහි මෙහෙයුම් උපදෙස් අංක RDD/CGSPA/14/1 සංශෝධනය කිරීම

රන් භාණ්ඩ උකස් අත්තිකාරම් සඳහා වන නිය ඇප ආවරණ යෝජනා ක්‍රමයෙහි ඉහත සඳහන් මෙහෙයුම් උපදෙස් පහත පරිදි සංශෝධනය කළ බව මෙයින් දක්වා සිටිනු ලැබේ.

- රන් භාණ්ඩ උකස් අත්තිකාරම් සඳහා වන නිය ඇප ආවරණ යෝජනා ක්‍රමය 2015 දෙසැම්බර් 31 වැනි දින තෙක් දිර්ස කර ඇත. ඒ අනුව, 4.3 වගන්තිය පහත දැක්වෙන ආකාරයට සංශෝධනය කෙරේ.

“4.3 පහත දක්වා ඇති නියමයන් හා කොන්දේසි සම්පූර්ණ කර ඇත්තැම්, මෙම උපදෙස් ලබාදුන් දිනයේ සිට 2015 දෙසැම්බර් මස 31 වනාදු තෙක් හෝ මුදල් මණ්ඩලය මෙයින් දිර්ස කරනු ලැබිය හැකි වෙනත් දිනයක් දක්වා සහභාගින්ව මූල්‍ය ආයතන මෙයින් මූල්‍යානු ඇති උකස් අත්තිකාරම් මෙම ඇප ආවරණ යෝජනා ක්‍රමයෙහි ප්‍රතිලාභ ලැබීම සඳහා සුදුසුකම් ලබයි.

- (අ) අදාළ සහභාගින්ව මූල්‍ය ආයතනය විසින් රන් භාණ්ඩයේ වට්නාකමට දෙනු ලබන නිය ප්‍රමාණයේ අනුපාතිකය (LTV ratio) පවතින මට්ටමට වඩා සියයට 15 ඉක්ම විය යුතු අතර, එය සියයට 80 නොඉක්ම විය යුතුය. සමස්ත වගකීම පහත දැක්වෙන ආකාරයට ගණනය කරනු ලැබේ.

උදාහරණය :

#### වගකීම ගණනය කිරීම

විස්තරය	උකස් කරන අවස්ථාවේ රන් භාණ්ඩයේ වෙළුඳුපාල වට්නාකම (රුපියල්)	උකස් අත්තිකාරම (රුපියල්)	වාර්ෂික පොලී අනුපාතය සියයට 12 දී පොලිය (රුපියල්)	උකස් කිරීමෙන් මාස 12 ක් ගත වූ පසුව සහභාගින්ව මූල්‍ය ආයතනයේ මූල්‍ය අවදානම (රුපියල්)	උකස් කිරීමෙන් මාස 15 ක් ගත වූ පසුව සහභාගින්ව මූල්‍ය ආයතනයේ මූල්‍ය අවදානම (රුපියල්)
රන් භාණ්ඩයේ වට්නාකමට දෙනු ලබන නිය ප්‍රමාණයේ අනුපාතිකය 80% වනවිට	100.00	80.00	9.60	89.60	92.00

- (ආ) සියලු ගාස්තු භා අය කිරීම් ද ඇතුළත්ව, රන් භාණ්ඩ උකස් අත්තිකාරම් මත අය කරනු ලබන වාර්ෂික පොලී අනුපාතය සියයට 12 නොඉක්ම විය යුතුය.

- (ඇ) මෙම යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලැබීම සඳහා සහභාගින්ව මූල්‍ය ආයතන විසින් උකස් අත්තිකාරම් මත සියයට 1 ක නිය ඇප ආවරණ වාර්ෂිකයක් ගෙවිය යුතුය.

- (ඇ) එක් පුද්ගලයකු සඳහා උපරිම නිය සිමාව රු. 500,000 ක් වේ.

- රන් භාණ්ඩ උකස් අත්තිකාරම් සඳහා වන නිය ඇප ආවරණ යෝජනා ක්‍රමයෙහි අනෙකුත් සියලුම නියමයන් හා කොන්දේසි නොවෙනස්ව පවතිනු ඇත.

අධ්‍යක්ෂ  
ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව

ମେହେୟମି ଉପଦେୟ ଅଂକ : RDD/SPEnDP/2009/06

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව  
ශ්‍රී ලංකා මහ බැංකුව  
අංක 30, ජනාධිපති මාවත  
කොළඹ 01.  
2015 ජූලි මස 02 වැනි දින

2015 ජූලි මස 02 ටැබු දත්

କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା

## මහත්මයාණනි/මහත්මියනි

**කුඩා වැවලි ව්‍යවසායකන්ට සංවර්ධන වැඩසටහන (SPEnDP) - (තාය අංක 712 LK) හි  
මෙහෙයුම් උපදෙස් අංක RDD/SPEnDP/2009/06 සංණෝධනය කිරීම**

2015 මැයි 29 වැනි දින සිට බලපෑවැක්වෙන පරිදි ඉහත යෝ යොජනා ක්‍රමය සංඛ්‍යා අංකය පරිගණකයෙන ලු 2009 වක්ත්තේරු 20 දිනැති RDD/SPEnDP/2009/06 දැන මෙහෙයුම් උපදෙස්සී වගන්ති 2.1 සහ 2.12 පහත පරිදි සංඟීතයක කර ඇති බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

## 2. ජය යෝජනා ක්‍රමය

## 2.1 හැඳින්වීම

මෙම වැඩසටහනට අයත් විශේෂ ගැනුම් හිමිකම (SDR) දී ලක්ෂ 2.6 ක් වන සම්පත් ප්‍රමාණයක් “ග්‍රාමීය මූල්‍යකරණ සහ ණය” යන හිරුවය යටතේ වෙන් කරනු ලැබේ. ප්‍රතිලාභීන් විසින් හදුනාගත් ආයෝජන සඳහා සහනයැයි කොන්දේසි මත නිය වශයෙන් වැඩසටහන විසින් සපයනු ලබන ප්‍රතිත්‍යුෂ්‍ය සහ අනෙකුත් සඟාය මෙම වෙන් කිරීමෙන් උග්‍රහුරුණය කෙරෙයි.

## 2.12 පොලී අනුපාතය

(அ) ஈய லொடைந வார்த்தை போலீ அனுபாதய கியயுட 7 கி.

(ආ) ශ්‍රී ලංකා මහ බැංකුව මිනින් සපයනු ලබන ප්‍රතිමලස පහසුකම් සඳහා වාර්ෂික පොලී අනුපාතය සියලුට 3 කි.

කුඩා වැළැලි ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනට අභ්‍යන්තර සියලුම තියයෙන් සහ කොන්ලේසි තොටෙනස්ව පවතී.

ଅଦ୍ୟକ୍ଷେତ୍ର

පාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව

පාදෙශීය සංවර්ධන දෙපාර්තමේන්තුව  
ශ්‍රී ලංකා මහ බැංකුව  
අංක 30, ජනාධිපති මාවත  
කොළඹ 01.  
2015 ජූලි මස 06 වැනි දින

ମନ୍ତ୍ରମୂଳକାନ୍ତି/ମନ୍ତ୍ରମିଳନୀ

නව සංස්කරණ ග්‍රාමීය ණය යෝජනා කුමෙය යටතේ සූල් පරිමාව ගොවීන්ට ගුදම් කුවිනාන්සි මූල්‍යනය මගින් කෙරී කාලීන න්‍යාය සපයයි

## 1. ହୃଦିନ୍ତିମ

සුඩ පරිමාන ගෙවීන් විසින් ගබඩා කරන ලද කාමි නිෂ්පාදන සඳහා රජයට අයත් ගුදම් වෙතින් තිකුත් කරනු ලබන ගුදම් කුවිනාන්සි/ලදුපත් පදනම් කර ගනිමින් එම ගෙවීන්ට කෙටි කාලීන ණය මුදල් ලියාපදිංචි මූල්‍ය ආයතන වෙතින් ලබා ගැනීමට හැකි වන පරිදි “ගුදම් කුවිනාන්සි/ලදුපත් මූල්‍යනය යෝජනා ක්‍රමය” ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය අදහස් කරයි. මේ සඳහා මුදල් අමාත්‍යාංශය විසින් ලෙපික බැංකුවේ සහාය ඇතිව, රටේ ප්‍රධාන කාමිකාර්මික දිස්ත්‍රික්ක තුළ ගුදම් 3 ක් ඉදිකිරීමට අවබෝ වැඩිහිටිවෙළවල් ක්‍රියාත්මක කෙරීණ. මෙති අරමුණ වන්නේ අස්ථිව්‍ය නෙළන කාලයෙන් අනතුරුව වෙළෙදපාලේ මිල ඉහළ යන තෙක් කුඩා ගෙවීන්ට මුවන්ගේ නිෂ්පාදන ගබඩා කර තැබීම සඳහා අවශ්‍ය ගුණාත්මක ගබඩා පහසුකම් සැපයීම තුළින් මුවන්ගේ ආයතම ඉහළ නංවා ගැනීම සඳහා අවස්ථාව සැලැසීමයි.

## 2. ଗ୍ରେମି ପହଞ୍ଚକମି

උක්ත වැඩසහන යටතේ අනුරාධපුර, මත්තාරම හා මොණරගල යන දිස්ත්‍රික්ක කුල ගුදම් කුනක් ඉදිකිරීම සඳහා හඳුනා ගෙන ඇතේ. මෙම ගුදම් කුනක් අනුරාධපුර ගුදම ඉදිකිරීම 2015 මාර්තු මස වනවිට නිම කළ අතර, අනෙක් ගුදම් ඉදිකිරීම ජුලි මස අවසානයේදී නිමවනු ඇතේ. අනුරාධපුර ගුදම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලන් බිඳුනුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨායයේ උපුල්දේශීය ස්ථානගත කර ඇතේ. ගුදමේ ධරිතාවය මෙට්‍රික වොන් 5,000 ක් වන අතර, එමින් අනුරාධපුර දිස්ත්‍රික්කයට අයන් ගලන් බිඳුනුවැව, මිනින්තලේ, කහටගස්සිගිලිය, තිරප්පනේ, කැකිරාව සහ පළුගස්වැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨායන්හි 2,500 ක් පමණ වන කඩා ගොවින් නට පහසුකම් පැපයෙනු ඇතේ.

### 3. ගුදම් මෙහෙයුම්

මෙම ගුදම් ශ්‍රී ලංකා රජයේ දේපලක් වන අතර ඒවා නඩත්තුව හා පරිපාලනය අඟළ දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරු යටතේ සිදු කෙරේ. ඒ අනුව, අදාළ පාර්ශ්වකරුවන්ට ඉතා පහසුවෙන් ප්‍රතිලාභ හිමිවිම සහතික කරගු වස් අමාත්‍ය මණ්ඩලය විසින් මෙම ගුදම් නියාමනය හා අධික්ෂණය සඳහා දිස්ත්‍රික් ලේකම්වරු හට බලය පවරා ඇත. එබැවින්, 2015 මාර්තු මස සිට වසර 5 ක කාලයකට මෙම ගුදම් මෙහෙයුවන්නා ලෙස තෝරා ගන් සේවා සපයන්නා වශයෙන් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමග අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් කළමනාකරණ සේවා ගිවිසුමකට එළඹ ඇත.

මෙය ත්‍රියාත්මක කිරීමේදී ඇතිවන්නා වූ ප්‍රතිපත්තිමය ගැටුපු සහ තොග විකිණීම/දුවන් කිරීම සම්බන්ධයෙන් මතුවන ගැටුපු පිළිබඳව ත්‍රියාත්මක සඳහා අවස්ථා වූ විටදී තැන්පත්කරුවන් සහ කුඩා ගොවීන් වෙනුවෙන් උපදේශක කම්ටුවක් පිහිටුවීම සඳහා මූදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත බලය පවරා ඇත. එම කම්ටුව, මූදල් අමාත්‍යාංශයේ තියෙක්තයෙකු, අඟළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරු, ගොවීන් සේවා දෙපාර්තමේන්තුව, ප්‍රසු අස්වනු තාක්ෂණ ආයතනය, ගොවී සංවිධාන, ගුදම් කළමනාකරණ සමාගම යන ආයතනවල නියෝගිතයන් සමඟ විෂය පිළිබඳව ප්‍රවීණයෙකුවෙන් සමන්විත වේ. මෙම කම්ටුවේ සහාපතිත්වය අඟළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයා විසින් දරනු ලබයි.

### 4. ගුදම් මෙහෙයුවන්නාගේ වගකීම්

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් හා ගුදම් මෙහෙයුවන්නා අතර අන්සන් කරන ලද කළමනාකරණ සේවා ගිවිසුම ප්‍රකාර, කාමි නිෂ්පාදන තැන්පත්කරුවන්ගෙන් කාමිකාර්මික වෙළඳ ද්‍රව්‍ය ලබා ගැනීම, තැන්පත්කරුවන්ගෙන් ගුණාත්මකභාවය රැකෙන පරිදි ආරක්ෂිත පරිසරයක් තුළ ඒවා කිරීම, වාර්තා තබා ගැනීම හා නියාමක වෙත වාර්තා කිරීම, ගුදම් කුවනාන්සි නිකුත් කිරීම හා කාමි නිෂ්පාදන තැන්පත්කරුවන් හට වාසිදායක ලෙස එම වෙළඳ ද්‍රව්‍ය ගැනුම්කරුවන් වෙත බෙඳාහැරීම ගුදම් කළමනාකරුගේ වගකීම වේ. ගුදම් කළමනාකාරිත්වය වෙත පවරා ඇති සමස්ත කාර්යයන් හා වගකීම් තුළ පහත සඳහන් කටයුතු ඇතුළත් වේ.

#### 4.1

- වෙළඳ ද්‍රව්‍ය ලබා ගැනීම
- බර කිරීම
- තන්ත්ව පරීක්ෂණය
- මැනීම
- වාර්තා කිරීම/නිළුම් තැබීම
- ගුදම් ලදුපත් නිකුත් කිරීම
- ලදුපත් ප්‍රාදේශීය ලේකම් හමුවේ ලියාපදිංචි කිරීම
- බඩු තොග අලේක්ෂීන ප්‍රමාණීන් යටතේ පවත්වාගෙන යාම
- තන්ත්ව කළමනාකරණය
- වෙළඳ ද්‍රව්‍ය බෙඳාහැරීම
- ගෙවීම ලේඛන සකස් කිරීම
- මූල්‍ය ආයතන හරහා ගෙවීම
- ගුදම් ඇපුරුම් ගාස්තු එක්ස්ප්‍රේස් කිරීම
- ගුදම් ලදුපත් මත නිකුත් කළ කෙටි කාලීන තෙක් ආපසු අයකර ගැනීම සඳහා මූල්‍ය ආයතනවලට සහාය වීම
- ගුදම් ත්‍රියාකරු දිස්ත්‍රික් ලේකම් සමග අන්සන් කරගු ලැබූ කළමනාකරණ සේවා ගිවිසුමෙහි අඩංගු කොටසක් වන මෙහෙයුම් උපදෙස් අනුව ඉහත සියලුම ත්‍රියාකාරකම් පාලනය වේ.

### 5. ගුදම් ලදුපත්

- 5.1 ගොවීන්ගේ තීමිකම යටතේ වෙළඳ ද්‍රව්‍ය බඩු/තැන්පත් කළ පසු ගුදම් කළමනාකරු විසින් අඟළ තැන්පත්කරුවන්ට වෙන් වෙන් වගයෙන් ගුදම් ලදුපත් නිකුත් කරගු ලබයි. මෙම ලදුපත් පහත සඳහන් කරුණු ඇඟිලු වේ.
- වෙළඳ ද්‍රව්‍ය අයිතිකරු/තැන්පත්කරුගේ නම සහ ලිපිනය, දුරකථන අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය
  - තැන්පත් කළ වෙළඳ ද්‍රව්‍යවල නම්
  - ප්‍රමාණය කිලෝ ගුම්වලින් සහ ඇපුරුම් ගණනා
  - තැන්පත් කළ දිනය
- 5.2 බඩු කරන අවස්ථාවේ දී තැන්පත්කරු සහ ගුදම් කළමනාකරු බඩු කරගු ලබන වෙළඳ ද්‍රව්‍ය විකිණීම හෝ ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් ඇතැම් කොන්දේසි පිළිබඳව එකත්තාවකට පැමිණිය යුතුය. ඒ අනුව, එකත වූ කාලය තුළ තැන්පත්කරුට ගැනුම්කරුවෙක් සොයා ගැනීමට හෝ වෙළඳ ද්‍රව්‍ය ඉවත් කර ගැනීමට නොහැකි ව්‍යවහාර්ත්, දිස්ත්‍රික් ලේකම් සහ උපදේශක කම්ටුවේ අධික්ෂණය යටතේ වෙළඳපොලේ ඇති හොඳම මිල ගණන් වලට තෝරාගත් ගැනුම්කරුවෙකුට එම හාණ්ඩ විකිණීමට තැන්පත්කරු ගුදම් කළමනාකරුට බලය පැවරීය යුතුය.
- 5.3 පහත සඳහන් කොන්දේසි යටතේ තැන්පත් කළ හාංච්ඡලව ඇතට පවතින වෙළඳපොල වට්නාකම්න් සියලුම 50 ක් දක්වා කෙටි කාලීන තෙක් ගොවීන්ට සැපයීම සඳහා සහභාගිත්ව මූල්‍ය ආයතනවලට අවසර දෙනු ලැබේ.

### 5.3.1 උපරිම තැන්පත් කාලයීමාව

වෙළඳ ද්‍රව්‍ය	උපරිම තැන්පත් කාලයීමාව
වී (මහ)	දින 270
වී (යල)	දින 180
බඩ ඉරිගු	දින 270
කවිපි	දින 270
සෞයා	දින 270
තල	දින 180

5.3.2 හෝග ගුදම් තුළ තැන්පත් කිරීමේ මූලික අරමුණ වන්නේ ගිවිසුම්ගත කාලයීමාව තුළදී හෝ එම කාලය අවසානයේ දී තෝරා ගත් ගැනුම්කරුවන්ට එම වෙළඳ ද්‍රව්‍ය ඉහළ මිලකට විකුණා ගැනීමට අවස්ථාව සලසා දීමයි.

5.3.3 ගුදම් ලදුපත්වලට අදාළව කෙටි කාලීන ගිය නිශ්චත් කළ වහාම සහභාගිත්ව මූල්‍ය ආයතනයේ ගාබා කළමනාකරු විසින් ගුදම් කළමනාකරු දැනුවන් කළ යුතුය. තවද, එම ලදුපත් ගිය ලබා ගැනීම සඳහා බැංකුවට ඉදිරිපත් කළ විට, එම ලදුපත් තහවුරු කර ගැනීම සඳහා ගාබා කළමනාකරුට ගුදම් අන්තර්ජාල වෙති පිටුව පරිදිලනය කළ හැකිය.

### 5.3.4 විකුණුම් කියා පටිපාඨය

විකුණුම් සඳහා ගෙවනු ලබන මූල්‍ය අදාළ මූල්‍ය ආයතනයේ ගොවියාට ඕම් ගිණුම් තැන්පත් කිරීම සඳහා ගුදම් කළමනාකරු විසින් තෝරාගත් ගැනුම්කරුට උපදෙස් දෙනු ලැබේ.

5.3.5 මේ සම්බන්ධයෙන් ගාබා කළමනාකරු විසින් පහත සඳහන් කරුණු සලකා බලා තැන්පත් ගොවි ගිණුම තුළ තැන්පත් කළ යුතු මුළු මූල්‍ය සඳහන් කරමින් ගොවීම් ලැයිස්තුවක් සකස් කරනු ලබයි.

ගැනුම් මිලට අදාළව විකුණුම්වලින් ලැබෙන මූදල් ප්‍රමාණය

අසුරුම් සඳහා වියදම් (එම පිරිවැය ගැනුම්කරුවන් විසින් ගොවිය යුතුය)

ගාබා වියදම් (ගාබා ගාස්තු තැන්පත්කරුවන් විසින් ගොවිය යුතුය)

5.3.6 ගොවීම් ලැයිස්තුව පිටපත් දෙකකින් යුත්ත්ව සකස් කර මූල්‍ය ආයතනවල අදාළ ගාබා යුතුවන් වෙත යැවිය යුතුය.

5.3.7 ගැනුම්කරු විසින් මූල්‍ය ආයතනයක් හරහා වෙළඳ ද්‍රව්‍ය ගාබා කළ ගොවියා වෙත ගොවීම් සිදු කළ විගස එම ද්‍රව්‍ය තොගයේ අයිතිය ගැනුම්කරු වෙත පැවතේ.

5.3.8 ගාබා කළමනාකරු විසින් අදාළ වෙළඳ ද්‍රව්‍ය තොගවල අයිතිය අදාළ ගැනුම්කරුවන් වෙත පැවතිය යුතු වන්නේ අදාළ මූල්‍ය ආයතනයේ කළමනාකරු විසින් සහතික කරන ලද ලැයිස්තුවේ පිටපත් සහ ගාබා ලදුපත් ලැබීමෙන් පසුව පමණක් විය යුතුය.

5.3.9 ඒ අනුව, ගැනුම්කරුවන්ගෙන් විකුණුම් මූදල් ලද බව හා තැන්පත්කරුවන්ගේ අදාළ ගිණුම බැරවීම සහභාගිත්ව මූල්‍ය ආයතනවල ගාබා කළමනාකරුවන් විසින් තහවුරු කිරීම සිදු කළ යුතුය.

5.3.10 තවදුරටත්, ගොවීම් ලැයිස්තුවේ සඳහන් කර ඇති පරිදි, ගාබා ගාස්තු හා අසුරුම් සඳහා පිරිවැය අඩුකර ඇත්තුයි සහ අදාළ ගිණුම්වලට බැර කර ඇත්තුයි ගාබා කළමනාකරුවන් විසින් සහතික කළ යුතුවේ.

5.3.11 ගිවිසගන් කාලය තුළදී මූදල් ගොවීම් තැන්පත්කරුවන් අසමත් වන අවස්ථාවලදී, ගාබා කළමනාකරු හරහා විකුණුම්වලින් ලද මූදල් තැන්පත්කරුවන්ගේ ගිණුම්වලට අයකර ගැනීම සඳහා තැන්පත් ගොවීන්ගේ එකතුව්වය ලබා ලැබීමට ගාබා කළමනාකරුවන් ක්‍රියා කළ යුතුය.

6. නව සපිරි ග්‍රාමීය ගිය යෝජනා ක්‍රමය යටතේ මේ සඳහා ඇති පහසුකම්

6.1 නව සපිරි ග්‍රාමීය ගිය යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලත් කෙටි කාලීන හෝග වගා හා එම හෝගවල තවාන් සඳහා කෙටිකාලීන ගිය මූදල් ලබා ගැනීමට අපේක්ෂා කරන හා තම නිශ්පාදන ගාබාවල තැන්පත් කරන ක්‍රමාන් ගොවි නිශ්පාදකයින් සඳහා කෙටි කාලීන ගිය පහසුකම් ලබාදීම ගාබා ලදුපත් ඇපයක් වශයෙන් එකිනෙක සහතික කළ යුතුවේ.

6.2 සුදුසුකම්වල් කාර්යයන්: නව සපිරි ග්‍රාමීය ගිය යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම්වල් කෙටි කාලීන හෝග වගාවන්ට සහ එම හෝග තවාන් සඳහා

6.3 සුදුසුකම්වල් ගියකරුවන්: ශ්‍රී ලංකා රජය සතු ගාබාවල තම වෙළඳ ද්‍රව්‍ය ගාබා කරන ගොවීන්

6.4 උපරිම ගිය ප්‍රමාණය: එක් ගියකරුවෙක් සඳහා ලබා දෙන ගිය ප්‍රමාණය වර්තමාන වෙළඳපොල මිල/හාන්ඩ්විල වට්නාකම් මත තීරණය කරනු ලැබේ අතර සහ තැන්පත් කරන ලද වෙළඳ ද්‍රව්‍යවල වර්තමාන වෙළඳපොල වට්නාකම්න් සියයට 50 ක ප්‍රමාණයක් ගිය ලබාදීමට කටයුතු කළ යුතු වේ. ගනුදෙනුකරු කෙරෙහි ඇති විශ්වාසය මත වට්නාකම්න් සියයට 50 කට වඩා ගිය ලබාදීම සඳහා සාලකා බැලීමට කළමනාකරුව හැකිය.

6.5 පොලී අනුපාතය හා ගිය ඇප ආවරණ: ගාබා ලදුපත් ඇපයට තබා ගෙන ලබාදුන් කෙටි කාලීන ගිය සඳහා පොලී සහනාධාර හා ඇප ආවරණ ඉල්ලුම් කිරීම, නව සපිරි ග්‍රාමීය ගිය යෝජනා ක්‍රමය යටතේ ලබා දෙන ගිය සඳහා අදාළ වන නියමයන් හා කොන්දේසි යටතේ සිදු කරන ලෙස සහභාගිත්ව මූල්‍ය ආයතනවලින් ඉල්ලා සිටිනු ලැබේ.

6.6 ගිය ආපසු ගොවීම් කාලය: උපරිම දින 270 සි.

6.7 ගාබා ලදුපත් අනුව ලබාදුන් ගිය මගින් නව සපිරි ග්‍රාමීය ගිය යෝජනා ක්‍රමය යටතේ ලබාදුන් ගිය නැවත අයකර ගැනීම සඳහා සහභාගිත්ව මූල්‍ය ආයතනවලට ඉඩ ලැබෙනු ඇත.

- 6.8 ගබඩා ලදුවත් මත ගෙය ලබාදීමට පෙර වෙළඳ ද්‍රව්‍ය තැන්පත් කළ ගොවීන්ගෙන් වෙනත් අදාළ ලියවිලි ලබා ගැනීම සඳහා සහභාගිත්ව මුල්‍ය ආයතනවලට ඉඩ ලැබෙනු ඇත. කෙසේ වෙතත්, එවතින් ගෙය පහසුකමක් ලබාදීම සඳහා වෙනත් කිහිම ඇපයක්/සුරුකුමක් ඉදිරිපත් කරන ලෙස සහභාගිත්ව මුල්‍ය ආයතන විසින් ගොවීන්ගෙන්/ තැන්පත්කරුවන්ගෙන් ඉල්ලා නොසිටිය යුතුය.
- 6.9 නව සපිරි ග්‍රාමීය ගෙෂනා ක්‍රමයෙහි අනෙක් සියලුම නියමයන් හා කොන්දේසි නොවෙනස්ව පවතී.
- 6.10 කුඩා කාමි නිෂ්පාදකයන් වැඩි ප්‍රමාණයකට පහසුකම් සැලැසීම අරමුණු කර ගනිමින්, ගුදම් තුළ තැන්පත් කර ඇති වෙළඳ ද්‍රව්‍යවලට අදාළ ප්‍රමාණයන් සඳහා උපරිම සහ අවම සීමාවන් පහත පරිදි නියම කර ඇත.

බෝග වර්ගය	උපරිම සීමාව	අවම සීමාව
ඩී	12,000 කි.ගුරුම්	500 කි.ගුරුම්
බඩ ඉරිගු	12,000 කි.ගුරුම්	500 කි.ගුරුම්
කවිපි	10,000 කි.ගුරුම්	500 කි.ගුරුම්
සෝජා බෝංචි	10,000 කි.ගුරුම්	500 කි.ගුරුම්
තල	10,000 කි.ගුරුම්	100 කි.ගුරුම්

6.11 අවශ්‍ය වූ විවිධ මෙම උපදෙස් වෙනස් කිරීමේ අයිතිය ශ්‍රී ලංකා මහ බැංකුව සනුව පවතින අතර සහභාගිත්ව මුල්‍ය ආයතන සහ මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුව එම වෙනස්කම් සිදු කරනු ඇත.

6.12 මෙම උපදෙස් 2015 ජූලි මස 06 දින සිට වලංගු වේ.

#### අධ්‍යක්ෂ

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව

පිටපත්: ලේඛකීම්/මුදල් අමාත්‍යාංශය

ප්‍රාදේශීය කළමනාකරු/ශ්‍රී ලංකා මහ බැංකුව - අනුරාධපුරය, යාපනය,  
මාතලේ, මාතර, ත්‍රිකුණාමලය සහ කිලිනොවිය

මෙහෙයුම් උපදෙස් අංක : RDD/WCLSTF/2015/01

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව  
ශ්‍රී ලංකා මහ බැංකුව  
අංක 30, ජනාධිපති මාවත  
කොළඹ 01.  
2015 අග්‍රෝදැනු 7 වැනි දින

සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී වෙත

අමානා බැංක් පිළිල්සි  
ලංකා බැංකුව  
කොමිෂනල් බැංක් මග් සිලෝන් පිළිල්සි  
විජ්‍යීමිසි බැංක් පිළිල්සි සහ වර්ධන බැංකුව  
හැටන් නැශ්‍යනල් බැංක් පිළිල්සි  
නැශ්‍යනල් ඩිවලොප්මන්ට් බැංක් පිළිල්සි  
නේෂනයේ ව්‍යුස්ට් බැංක් පිළිල්සි  
පැන් ඒමියා බැන්කින් කොළඹරෝන් පිළිල්සි  
මහජන බැංකුව  
සම්පත් බැංක් පිළිල්සි  
සෙලාන් බැංක් පිළිල්සි  
ස්ටැන්චර්ච් වාර්ටඩ් බැංක්  
යුත්තියන් බැංක් මග් කළම්මු පිළිල්සි

දුරකථන : 2477447/2477472

ගැක්ස් : 2477734

### තේ කර්මාන්තකාලා සඳහා වන කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය

#### 1. භැඳීන්ටීම

- අ. තේ මිල පහල යාම හේතුකොටගෙන ලියාපදිංචි තේ කර්මාන්තකාලා මුහුණ දී ඇති මුල්‍යමය දුෂ්කරතාවයන් සලකා බලා මුවුන්ගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් මෙම ගෙය යෝජනා ක්‍රමය හඳුන්වා දෙන ලදී. මෙම ගෙය යෝජනා ක්‍රමය විසින් අනුමත කරනු ලබන ලියාපදිංචි තේ කර්මාන්තකාලා හිමියන්ට මෙම මෙහෙයුම් උපදෙස්වල නියමයන්ට යටත්ව, කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ගෙය ලබා දීමට බලපත්‍රලාභී බැංකුවලට උපදෙස් ලබා දී ඇත. සහනදායී පොලී අනුපාතයක් යටත් ගෙය ලබාදීම සඳහා බැංකු දීමන් කිරීමේ අරමුණන් ශ්‍රී ලංකා රජය විසින් සියලුව 2 ක පොලී සහනදායීරයක් මෙම ගෙය යෝජනා ක්‍රමය යටත් ලබා දෙනු ඇත.

ආ. මෙම ගෝ යෝජනා කුමයේ ප්‍රතිලාභ ලබා ගැනීමට අපේක්ෂා කරන ලියාපදිංචි තේ කර්මාන්තකාලා හිමියන් ඔවුන්ගේ අයදුම්පත් ශ්‍රී ලංකා තේ මණ්ඩලය හරහා භාර දිය යුතුය. (මෙ සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් උපදෙස් හා ආර්ථ අයදුම්පත් සපයනු ඇත.)

## 2. සියාත්මක කිරීමේ යාන්ත්‍රණය

මෙම කාර්යය සඳහා සහභාගී වන පාර්ශ්වයන්ට අදාළ කාර්යයන් හා වගකීම් පහත පරිදි වේ.

ආයතනයේ නම	කාර්යයන්
ශ්‍රී ලංකා තේ මණ්ඩලය	<ul style="list-style-type: none"> <li>▪ සුදුසු ගෝ ගැනුම්කරුවන් හඳුනා ගැනීම සඳහා අදාළ කර ගනු ලබන නිර්නායකයන්ට අදාළ විධිවිධානයන් සහ උපදෙස් තිකුන් කිරීම.</li> <li>▪ ලියාපදිංචි තේ කර්මාන්තකාලාවලින් අයදුම්පත් ලබා ගැනීම, එවා ඇගැසීම සහ ඔවුන්ගේ නිර්දේශයන් සමඟ අදාළ බැංකුවලට යොමු කිරීම.</li> <li>▪ මෙහෙයුම් උපදෙස් ඇඟුණුම් අංක 1 ට අනුව, ගෝ ලබා ගැනීම සඳහා අයදුම් කරන ලද නිර්දේශන ලියාපදිංචි තේ කර්මාන්තකාලාවන්හි නාම ලේඛනය ශ්‍රී ලංකා මහ බැංකුවට යැවීම.</li> <li>▪ ලියාපදිංචි තේ කර්මාන්තකාලා හිමිකාර්තවය වෙනස්වීමක් හෝ ශ්‍රී ලංකා තේ මණ්ඩලයට අදාළ කොන්දේසි සහ නියාමනයන් උල්ලාසනය කිරීම නිසා පනවන ලද සම්බාධක පිළිබඳව හෝ අවශ්‍යතාවය අනුව ගෝ යෝජනා කුමයට අදාළව සිදු කරන ලද හිසියම් වෙනස්වීමක් සම්බන්ධව හෝ සහභාගින්ව මූල්‍ය ආයතනයන්ට සහ ශ්‍රී ලංකා මහ බැංකුවට දැන්වීම.</li> </ul>
සහභාගින්ව මූල්‍ය ආයතන	<ul style="list-style-type: none"> <li>▪ මෙහෙයුම් උපදෙස්හි දක්වා අති නියමයන් හා කොන්දේසිවලට අනුව මෙන්ම ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් තිකුන් කරන ලද විධානයන්ට අනුකූලව යො ලබාදීම.</li> <li>▪ මෙම මෙහෙයුම් උපදෙස්හි ඇඟුණුම් II අනුව, පොලී සහනාධාරය ලබා ගැනීම සඳහා සැම කාර්තුවක්ම අවසාන වී රළු මාසයේ 15 වැනි දිනට පසුව හිමිකම් පැමුව අදාළ විසින් මූල්‍ය අමාත්‍යාංශයට හාර දීම.</li> </ul>
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව	<ul style="list-style-type: none"> <li>▪ අවශ්‍ය පරිදි මෙහෙයුම් උපදෙස් හා සංශෝධන තිකුන් කිරීම.</li> <li>▪ ලියාපදිංචි තේ කර්මාන්තකාලාවල නාම ලේඛනය හෝ තේ මණ්ඩලය විසින් නිර්දේශ කරන ලද අයදුම්පත් ලියාපදිංචි කිරීම.</li> <li>▪ සැම කාර්තුවක්ම අවසාන වී රළු මාසයේ 15 වැනි දිනට පසුව හිමිකම් පැමුව අදාළ විසින් මූල්‍ය අමාත්‍යාංශයට හාර දීම.</li> <li>▪ මූල්‍ය අමාත්‍යාංශය විසින් ලබා දෙන ලද පොලී සහනාධාර අදාළ සහභාගින්ව මූල්‍ය ආයතනයන්ට ගෙවීම.</li> <li>▪ මෙම සහනාධාර යෝජනා කුමයේ කාර්ය සාධනය පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය කාර්යාල හරහා සොයා බැලීම් සහ අවශ්‍ය වූ විවක මූල්‍ය අමාත්‍යාංශයට වාර්තා කිරීම.</li> </ul>

### 3. ව්‍යාපාති කාලය:

ආරම්භය : 2015 අගෝස්තු 15

අවසානය: 2017 අගෝස්තු මස 14 වැනි දිනට පෙර අවසන් කිරීම හෝ ඉල්ලා අස්කර ගැනීම සිදු නොකළේ නම් හෝ ශ්‍රී ලංකා රජය මගින් දිරිස කිරීමක් සිදු කරනු නොලබන්නේ නම් 2017 අගෝස්තු 14 වැනි දිනෙන් අවසන් වේ.

4. පොලී සහනාධාර ප්‍රමාණය : වසරක් සඳහා රුපියල් මිලියන 258

5. සහභාගින්ව මූල්‍ය ආයතන :

අමාත්‍යාංශ බැංක් පිළිල්සි

ලංකා බැංකුව

කොමිෂනල් බැංක් මගි සිලෝන් පිළිල්සි

චිජ්‍රසිසි බැංක් පිළිල්සි සහ වර්ධන බැංකුව

නැශනල් බැංක් පිළිල්සි

නැශනල් බැංක් පිළිල්සි

නැශන් ව්‍යුස්ට් බැංක් පිළිල්සි

පැන් ඒමියා බැංක් කොළඹයන් පිළිල්සි

මහජන බැංකුව  
සම්පත් බැන්ක් පිළුල්සි  
සෙලාන් බැන්ක් පිළුල්සි  
ස්වැන්චර්ච් වාර්ච් බැන්ක්  
යුනියන් බැන්ක් ඔරු කළමිතු පිළුල්සි

## 6. කාරක ප්‍රාග්ධන ණය ප්‍රමාණය සහ ආපසු ගෙවීමේ කාලය :

- 6.1 අදාළ ලියාපදිංචි තේ කර්මාන්තකාලාවේ 2015 පළමු කාර්තුවේ බර තැබූ සාමාන්‍ය පිරිවැටුම මත පදනම් කර ගනු ලබන එක් මසක කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය.
- 6.2 ආපසු ගෙවීම වසර 5 ක් තුළ සිදු කළ යුතුය.
7. සුරෙකුම් : යෝජිත කාරක ප්‍රාග්ධන ණය සඳහා දැනට ඇප වශයෙන් තබා ඇති සුරෙකුම් මේ සඳහා යොඟු ගත හැකිය.
8. කාරක ප්‍රාග්ධන ණය සඳහා අය කරගනු ලබන පොලී අනුපාතය  
ගෙනුදෙනුකරුවන්ගේ වසරකට සියලු 6 ක පොලී අනුපාතයක් අය කෙරේ. සහභාගිත්ව මූල්‍ය ආයතන සඳහා රජය විසින් සියලු 2 ක අම්තර පොලී ප්‍රමාණයක් ලබා දෙනු ලබයි.

අධ්‍යක්ෂ  
ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව

පිටපත: හාන්ඩාගාර ලේකම්

මුදල් අමාන්තසාංශය  
මහ ලේකම් කාර්යාලය  
කොළඹ 01

අමුණුම 1

(මුදල් අමාන්තසාංශය සඳහා අවශ්‍යතාව වෙත එවීම සඳහා)  
(මුදල් අමාන්තසාංශය සඳහා අවශ්‍යතාව වෙත එවීම සඳහා)

නේ කර්මාන්තකාලා සඳහා වහා කාරක ප්‍රාග්ධන ණය යෝජිතා කුමය

අය ලබා ගැනීම සඳහා අයදුම්පත

- නේ කර්මාන්තකාලාවේ නම :
- නේ කර්මාන්තකාලාවේ ලියාපදිංචි අංකය :
- නේ කර්මාන්තකාලාවේ ලිපිනය :
- දුරකථනය/ගැක්ස් අංකය :
- අයදුම්කරුගේ/කරුවන්ගේ තනත්වය : අධ්‍යක්ෂ/වරු
- අධ්‍යක්ෂ/පාර්ශ්වකරු/පාර්ශ්වකරු/සමාගම
- සමාගම
- අයදුම්කරුගේ/පාර්ශ්වකරුගේ/අධ්‍යක්ෂගේ නම සහ ලිපිනය

අයදුම්කරුගේ/පාර්ශ්වකරුගේ/ අධ්‍යක්ෂගේ නම	ලිපිනය	ජාතික හැඳුනුම්පත අංකය/සමාගම ලියාපදිංචි අංකය

- යෝජිත පහසුකම අයදුම්කරන බැංකුව හා ගාබාව :

බැංකුව :

ගාබාව :

- අනුමත නය ප්‍රමාණයේ විස්තර

මුදල :

ආපසු ගෙවීමේ කාලය :

- වෙනත් තොරතුරු (කොන්දේසි ආදිය ඇත්තෙම්) .....

දිනය

බලයලන් නිලධාරියාගේ අත්සන

තේ කර්මාන්තගාලා සඳහා කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය  
..... කාර්කුව අවසානය සඳහා පොලී සහනාධාර හිමිකම

(සහනාගින්ව මූල්‍ය ආයතන පොලී සහනාධාරය  
ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු හිමිකම් අයදුම්පත)

අධ්‍යක්ෂ

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා මහ බැංකුව

ජනාධිපති මාවත

කොළඹ 01

බැංකුවේ නම : .....

තේ කර්මාන්තගාලාවේ නම	නය ලියාපදිංචි අංකය	නය ලබාගත්තා අයගේ නම/නම	භාවාවේ නම	අනුමත නය මුදල (රු.)	කාර්කුව ආරම්භ වනවිට තොගේව නය ප්‍රමාණය (රු.)	පොලී අනුපාතය	හිමිකම් ලබා සහනාධාර ප්‍රමාණය (රු.)

මෙම අයදුම්පතෙහි සපයන ලද තොරතුරු සත්‍ය හා නිවැරදි බව සහතික කරමි.

.....  
බලයලත් නිලධාරියාගේ අත්සන

දිනය:

මෙහෙයුම් උපදෙස් අංක : RDD/WCLSTF/2015/01 (A-01)

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා මහ බැංකුව

අංක 30, ජනාධිපති මාවත

කොළඹ 01.

2015 සැප්තැම්බර 03 වැනි දින

දුරකථන : 2477447, 2477472

ඛැක්ස් : 2477734

සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී වෙත

ලංකා බැංකුව

මහජන බැංකුව

සෙලාන් බැංක් පිළිල්සි

සම්පත් බැංක් පිළිල්සි

කොමර්ෂල බැංක් ඔර් සිලෙංන් පිළිල්සි

හැටෙන් නැශනල් බැංක් පිළිල්සි

ජාතික සංවර්ධන බැංකුව පිළිල්සි

ඩීල්සිසිසි බැංක් පිළිල්සි සහ වර්ධන බැංකුව

නේශන්ස් ව්‍යුහ්ව බැංක් පිළිල්සි

යුනියෝ බැංක් ඔර් කළම්බු පිළිල්සි

පැන් ඒමියා බැංකින් කෝපරේෂන් පිළිල්සි

අමානා බැංක් පිළිල්සි

ස්වින්ස්බුරු වාර්ටඩ් බැංක්

**තේ කර්මාන්තගාලා සඳහා වන කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය  
මෙහෙයුම් උපදෙස් සංශෝධනය**

2015 අගෝස්තු 07 දිනැති මෙහෙයුම් උපදෙස් අංක RDD/WCLSTF/2015/01 හි 8 වන වගන්තිය පහත පරිදි සංශෝධනය කළ බව මින් දැනුම් දෙනු ලැබේ.

“8 - කාරක ප්‍රාග්ධනය නය සඳහා වන පොලී අනුපාතය”

පාරිභෝගිකයින්ගෙන් සියයට හයක වාර්ෂික පොලියක් අය කෙරේ. ශ්‍රී ලංකා රජය විසින් සියයට දෙකක පොලී සහනයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව මාර්ගගෙන් පළමු වසර දෙක තුළ පමණක් සහනයින්ව මූල්‍ය ආයතන වෙත ලබා දෙනු ඇත. ඉන් අනතුරුව, සම්පූර්ණ පොලිය කර්මාන්තකාලා හිමියන්ගෙන් අය කර ගත යුතුය.

අධ්‍යක්ෂ

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව

**මෙහෙයුම් උපදෙස් අංක : RDD/WCLSTF/2015/01 (A-02)**

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා මහ බැංකුව

අංක 30, ජනාධිපති මාවත

කොළඹ 01.

2015 මික්ත්‍රේවර 12 වැනි දින

දුරකථන : 2477447, 2477472

ඔක්ස් : 2477734

සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී වෙත

ලංකා බැංකුව

මහජන බැංකුව

සෙලාන් බැන්ක් පිළිල්සී

සම්පත් බැන්ක් පිළිල්සී

කොමිෂනල් බැන්ක් මග් සිලෝන් පිළිල්සී

හැටන් නැශනල් බැන්ක් පිළිල්සී

ජාතික සංවර්ධන බැංකුව පිළිල්සී

චිත්ත්සීය බැන්ක් පිළිල්සී සහ වර්ධන බැංකුව

නේෂන්ස් මස්ටර් බැන්ක් පිළිල්සී

පුනියන් බැන්ක් මග් කළමුව පිළිල්සී

පැන් එම්පා බැන්කින් කොපරේෂන් පිළිල්සී

අමානා බැන්ක් පිළිල්සී

ස්ටැන්ඩර්ඩ් බැන්ක්

### **තේ කර්මාන්තකාලා සඳහා වන කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය මෙහෙයුම් උපදෙස් සංගීතය**

2015 අගෝස්තු 07 දිනැති මෙහෙයුම් උපදෙස් අංක RDD/WCLSTF/2015/01 නි 8 වන වගන්තිය පහත පරිදි සංගීතය කළ බව මින් දැනුම් දෙනු ලැබේ.

“8 - කාරක ප්‍රාග්ධනය ණය සඳහා වන පොලී අනුපාතය”

ගනුදෙනුකරු සහ බැංකුව අතර පවතින සම්බන්ධතාවය පදනම් කර ගනිමින් පොලී අනුපාතය තීරණය කළ යුතුය. ශ්‍රී ලංකා රජය විසින් සියයට දෙකක පොලී සහනයක ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව මාර්ගගෙන් පළමු වසර දෙක තුළ පමණක් සහනයින්ව මූල්‍ය ආයතන වෙත ලබා දෙනු ඇත. ඉන් අනතුරුව, සම්පූර්ණ පොලිය තේ කර්මාන්තකාලා හිමියන්ගෙන් අය කර ගත යුතුය.

අධ්‍යක්ෂ

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා මහ බැංකුව

අංක 30, ජනාධිපති මාවත

කොළඹ 01.

2015 නොවැම්බර් මස 09 වැනි දින

සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී

ලංකා බැංකුව/මහජන බැංකුව/සනස සංවර්ධන බැංකුව/ප්‍රාදේශීය සංවර්ධන බැංකුව/හැටන් නැශනල් බැංකුව

මහත්මයාණෙහි

### **දිලිංගම පිටු දැක්ම සඳහා වන ක්ෂේර මූල්‍ය ණය යෝජනා ක්‍රමය II (PAMP II)**

### **දිලිංගම පිටු දැක්ම සඳහා වන ක්ෂේර මූල්‍ය ණය යෝජනා ක්‍රමය II - වත්තිය අරමුදල (PAMP II - RF)**

2009.11.26 දිනැති අංක RDD/PAMP-II/2009/1 දරන PAMP-II මෙහෙයුම් උපදෙස්හි අංක 2.8 දරන “පොලී අනුපාත” යන පරිවේශ්දය සහ 2013.05.10 දිනැති අංක PAMP II - RF/2013/2 දරන අංක PAMP II - RF මෙහෙයුම් උපදෙස්හි 12 වන පරිවේශ්දය, ඉහත අය යෝජනා

ක්‍රමයේ පොලී අනුපාතය සියලු 12 සිට සියලු 10 දක්වා පහත හෙලීම පිළිබඳව සලකා බැලීම සඳහා පිළිවෙළින් 2015.03.31 වැනි දින පැවති 13 වන මෙහෙයුම් කම්ටු රස්වීමේ දී ගනු ලැබූ තීරණ අංක 09 හා 2015.07.21 වැනි දින පැවති 14 වන මෙහෙයුම් කම්ටු රස්වීමේදී ගනු ලැබූ තීරණ අංක 1.4 හා බැලෑදේ.

එම් අනුව, 2015.07.21 දින පැවති මෙහෙයුම් කම්ටු රස්වීමේ දී PAMP II සහ PAMP II - RF යටතේ සහභාගින්ව මූල්‍ය ආයතන මගින් ලබා දෙන උප ණය සඳහා වන පොලී අනුපාතය සියලු 12 සිට සියලු 10 දක්වා පහත හෙලනු ලැබූ බව සහභාගින්ව මූල්‍ය ආයතන විසින් දැනුම් දී ඇත.

එම්නිසා, මෙම පොලී අනුපාත පහත හෙලීම පිළිබඳව PAMP II සහ PAMP II - RF ක්‍රියාත්මක කරන සියලුම බැංකු ගාබා දැනුවත් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.

අධ්‍යක්ෂ

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව

මෙහෙයුම් උපදෙස් අංක : RDD/PR/2010/03 (A-04)

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා මහ බැංකුව

අංක 30, ජනාධිපති මාවත

කොළඹ 01.

2015 දෙසැම්බර් 11 වැනි දින

දුරකථන : 2477447/2477437/2477472/2477448

ඛැක්ස් : 2477733/2477734

සියලුම සහභාගින්ව මූල්‍ය ආයතන වෙත

මහත්මයාණෙනි/මහත්මයානි

### **සෞඛ්‍යාගාරා ණය යෝජනා ක්‍රමයෙහි මෙහෙයුම් උපදෙස් සංශෝධනය කිරීම**

2011 අප්‍රේල් 01 දිනැති මෙහෙයුම් උපදෙස් අංක RDD/PR/2010/03 (සංශෝධන) හා 2013 ජනවාරි 21 දිනැති මෙහෙයුම් උපදෙස් අංක RDD/PR/2010/03 (A02) (සංශෝධන) මගින් සංශෝධනය කරන ලද 2010 මාර්තු 22 දිනැති මෙහෙයුම් උපදෙස් අංක RDD/PR/2010/03 දුරන සෞඛ්‍යාගාරා අය යෝජනා ක්‍රමයේ 3.2, 3.8, 4 සහ 7 වන වගන්ති හා උප වගන්ති තවදුරටත් පහත පරිදි සංශෝධනය කරනු ලැබේ. මෙම සංශෝධනයන් 2015 දෙසැම්බර් මස 15 වැනි දින සිට ක්‍රියාත්මක වේ.

- 2013.01.21 දිනැති අංක RDD/PR/2010/03 (A02) දුරන මෙහෙයුම් උපදෙස්හි අය සීමාවන් සඳහා වන වගන්ති/෋ප වගන්ති පහත පරිදි සංශෝධනය කෙරේ.
  - 3.2 ගාය සීමාව : සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ගාය මූදල් ප්‍රදානය කිරීමේදී, විශේෂීය අවස්ථා සම්බන්ධයෙන් වූ උප ව්‍යාපාති සඳහා, රුපියල් මිලියන 25 ක උපරිම ගාය සීමාව දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ප්‍රතිමූල්‍ය පහසුකම් ලැබීම ලබයි. උප ව්‍යාපාතියක් සඳහා රුපියල් මිලියන 1 ව වඩා ගාය මූදල් නිර්දේශ කරන ගාබා කළමනාකරුවන් ලියාපදිංචි කිරීමේ අයදුම්පත්‍රය සමඟ එකී ව්‍යාපාතියෙහි ඇගයිම් වාර්තාවක් ද ඉදිරිපත් කළ යුතුය.
  - 2010.03.22 දිනැති අංක RDD/PR/2010/03 දුරන මෙහෙයුම් උපදෙස්හි සහන කාලය සම්බන්ධ 3 වන වගන්තියේ 3.8 වන උප වගන්තිය පහත පරිදි සංශෝධනය කෙරේ.
  - 3.8 සහන කාලය : උප ව්‍යාපාතියේ ස්වභාවය අනුව, පළමු ගාය වාරිකය නිදහස් කරනු ලබන දිනයේ සිට උපරිම සහන කාලය මාස 06 කි. පැළුන් පාටි වැනි බහුවාර්ථික බෝග වගන්ති ස්වභාවය අනුව උපරිම සහන කාලය මාස 12 ක් දක්වා දිරීස කෙරේ.
  - 2011.04.01 දිනැති අංක RDD/PR/2010/03 දුරන සංශෝධන මෙහෙයුම් උපදෙස්හි සුදුසුකම් ලබන උප ව්‍යාපාති සඳහා වන 4 වන වගන්තිය සහ උප ගාය ගැනුම්කරුවන් ලියාපදිංචි කිරීම සඳහා වන 7 වන වගන්තිය පහත පරිදි සංශෝධනය කෙරේ.
  - 4. සුදුසුකම් ලබන උප ව්‍යාපාති : පහත සඳහන් ව්‍යවසායකයන් පමණක් සෞඛ්‍යාගාරා ගාය යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිමූල්‍ය පහසුකම් ලැබීම සඳහා සුදුසුකම් ලබයි.
  - i. ඉඩිම් හා ගොඩිනැගිලි නැර මූල්‍ය වත්කම්වල වටිනාකම රුපියල් මිලියන 40 ව අඩු සහ සේවක සංඛ්‍යාව 100 කට අඩු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්
  - 7. උප ගාය ගැනුම්කරුවන් ලියාපදිංචි කිරීම
  - 7.1 ගාබා කළමනාකරු විසින් ලියාපදිංචි කිරීමේ අයදුම්පත්‍රය සංශෝධන ඇමුණුම් අංක 1 ව අනුව සම්පූර්ණ කළ යුතු අතර, එය ලියාපදිංචිය සඳහා අදාළ සහභාගින්ව මූල්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලය හරහා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත එවිය යුතුය. රුපියල් මිලියන 1 කට වඩා වැඩි උප ව්‍යාපාතින් සඳහා ගාය ලියාපදිංචි කිරීමේ අයදුම්පත් හා ගාය ඇගයුම් වාර්තාවල නියමිත ලෙස සහතික කරන ලද පිටපත් ව්‍යාපාති ලෙස, සියලුම සහභාගින්ව මූල්‍ය ආයතනවල ප්‍රධාන කාර්යාලවලින් ඉල්ලා සිටිනු ලැබේ.
- සෞඛ්‍යාගාරා ගාය යෝජනා ක්‍රමය සම්බන්ධ මෙහෙයුම් උපදෙස්හි අනෙකුත් සියලුම කොන්දේසි හා නියමයන් පෙර නිකුත් කළ පරිදි නොවනස්ව පවතී.
- කරුණාකර මෙම සංශෘධනයේ අඩංගු කරුණු අභ්‍යන්තරයේ වෙත දැනගැනීමට සලස්වන්න.

අධ්‍යක්ෂ

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව

යොමු අංකය : 32/08/003/0014/001

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව  
ශ්‍රී ලංකා මහ බැංකුව  
අංක 30, ජනාධිපති මාවත  
කොළඹ 01.

2015 දෙසැම්බර් මස 30 වැනි දින

සියලුම සහභාගිත්ව මූල්‍ය ආයතන වෙත

මහත්මයාණෙනි/මහත්මියනි

### **රන් භාණ්ඩ උකස් අත්තිකාරම් සඳහා වන ණය ඇප ආවරණ යෝජනා ක්‍රමය අවසාන කිරීම**

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන ලද, රන් භාණ්ඩ උකස් අත්තිකාරම් සඳහා වන එය ඇප ආවරණ යෝජනා ක්‍රමයෙහි අවසාන දිනය වන 2015 දෙසැම්බර් මස 31 වැනි දිනෙන් පසු එහි මෙහෙයුම් කටයුතු නිම කරනු ලබන බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

මෙම ලිපියෙහි අත්තරේ කරුණු ඕබගේ අදාළ බැංකු ගාබාවන් වෙත ලබා දෙන ලෙස මෙයින් කාරුණිකව ඉල්ලා සිටිමු.

අධ්‍යක්ෂ

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව

පිටපත්: ප්‍රාදේශීය කළමනාකරු, උතුරු මැයි පළාත, ශ්‍රී ලංකා මහ බැංකුව

ප්‍රාදේශීය කළමනාකරු, මධ්‍යම පළාත, ශ්‍රී ලංකා මහ බැංකුව

ප්‍රාදේශීය කළමනාකරු, දකුණු පළාත, ශ්‍රී ලංකා මහ බැංකුව

ප්‍රාදේශීය කළමනාකරු, උතුරු පළාත, ශ්‍රී ලංකා මහ බැංකුව

ප්‍රාදේශීය කළමනාකරු, කිලිනොවිවිය, ශ්‍රී ලංකා මහ බැංකුව

ප්‍රාදේශීය කළමනාකරු, ක්‍රිකුණාමලය, ශ්‍රී ලංකා මහ බැංකුව

### **2011 අංක 42 දරන මූදල් ව්‍යාපාර පනත**

2011 අංක 42 දරන මූදල් ව්‍යාපාර පනතේ 16 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූදල් මණ්ඩලය විසින් සාදන ලද රිති.

අර්ථන මහෙන්ද්‍රන්

මූදල් මණ්ඩලයේ සහාපති සහ

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

වර්ෂ 2015 ක් වූ ජුනි මස 23 වැනි දින

කොළඹ දී ය.

### **2015 අංක 1 දරන මූදල් සමාගම (වාර්ෂික බලපත්‍ර ගාස්තු) රිතිය**

නැඳින්වීම

- 2015 අංක 1 දරන මූදල් සමාගම (වාර්ෂික බලපත්‍ර ගාස්තු) රිතිය යෙදුවෙන් හැඳුනුවනු ලබන මෙම රිතිය, 2011 අංක 42 දරන මූදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රාලැයි විනැම මූදල් සමාගමකට අදාළ විය යුතුය.

පළමු වර්ෂය සඳහා  
බලපත්‍ර ගාස්තුව

- මෙම රිතිය නිකුත් කරන ලද දිනයේ සිට මූදල් සමාගමක් විසින් බලපත්‍රය ලබා ගන්නා වර්ෂය සඳහා ගෙවිය යුතු බලපත්‍ර ගාස්තුව රු.2,000,000/- ක් වන අතර එය බලපත්‍රය නිකුත් කරන දින හේ රේට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවිය යුතුය.

වාර්ෂික බලපත්‍ර  
ගාස්තුව

- සැම මූදල් සමාගමක්ම 2016 වර්ෂය සඳහා සහ රේට පසු එළඹින සැම වර්ෂයක් සඳහා අදාළ වන වාර්ෂික බලපත්‍ර ගාස්තුව අදාළ වර්ෂයේ ජනවාරි මස 31 වන දින හේ රේට පෙර, සමාගමේ මූල්‍ය වත්කම් ප්‍රමාණය පදනම් කොටගෙන පහත සඳහන් පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවිය යුතුය.

ප්‍රච්චර ලින් වර්ෂයේ අවසානයට මුළු වත්කම් ප්‍රමාණය	වාර්ෂික බලපත්‍ර ගාස්තුව (රු.)
රුපියල් බ්ලියන 5 හේ රේට අඩු	1,000,000/-
රුපියල් බ්ලියන 5 ව වැඩි සහ රුපියල් බ්ලියන 10 දක්වා	1,500,000/-
රුපියල් බ්ලියන 10 ව වැඩි සහ රුපියල් බ්ලියන 20 දක්වා	2,000,000/-
රුපියල් බ්ලියන 20 ව වැඩි	3,000,000/-

සම්බාධක

- බලපත්‍ර ගාස්තු ලැබීමේ යම් ප්‍රමාදයක් වෙතොත් අධ්‍යක්ෂ විසින් රු.500,000/- ක ද්‍රව්‍යක් තියුම කරනු ලැබේ. එසේ පනත්වන ලද දීඩ් මූදල්, මූදල් සමාගමේ විගණකය කරන ලද වාර්ෂික මූල්‍ය වාර්තාවල “මහ බැංකුව විසින් පනත්වන ලද දීඩ් මූදල” යන අර්ථය යටතේ වෙතම අනාවරණය කළ යුතුය. මූදල් සමාගමක් අදාළ වර්ෂයේ පෙබරවාරි 28 වන විටත් ගෙවීම කිරීමට අසමත් ව්‍යවහාරක් 2011 අංක 42 දරන මූදල් සමාගමක් පනතේ 37(1) (ර) වගන්ති ප්‍රකාරව බලපත්‍රය අවලංගු කිරීම සඳහා ක්‍රියාමාර්ග ආරම්භ කෙරේ.

අහෝසි කිරීම

5. 2013 අංක 1 දරන මුදල් සමාගම (වාර්ෂික බලපත්‍ර ගාස්තු) රීතිය මෙයින් අහෝසි කරනු ලැබේ.

2015 සැප්තැම්බර 14

2015 අංක 01

## මෝටර් වාහන සඳහා ණය සහ අත්තිකාරම් ලබා දීමේ දී

### වට්නාකම් මත ණය අනුපාතය

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 12 වන වගන්තිය යටතේ නිකුත් කරන ලදී.

මෝටර් වාහන මිලදී ගැනීමේ හෝ භාවිතා කිරීමේ අරමුණු සඳහා බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් ප්‍රඛන්ද කරනු ලබන අය සහ අත්තිකාරම් වෙනුවෙන් වට්නාකම් මත අය අනුපාතයක් හඳුන්වා දීම සඳහා, මුදල් මණ්ඩලය පහත විධානයන් නිකුත් කරනු ලැබේ.

- |   |  |
|---|--|
| 1. මුදල් ව්‍යාපාර පනතේ 12 වන වගන්තිය යටතේ නිකුත් කරන ලදී. | 1.1 මුදල් ව්‍යාපාර පනතේ 12 වන වගන්තිය ප්‍රකාරව, මුදල් සමාගම්වලට හෝ යම් කණ්ඩායමකට හෝ වර්ගයකට අයන් මුදල් සමාගම්වලට එම සමාගම්වල ව්‍යාපාර සහ ආයතනික කටයුතුවල යම් අංශයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මුදල් මණ්ඩලයට විධාන නිකුත් කළ හැකිය.       |
| 2. උපරිම වට්නාකම් මත අය ලබා දීමේ අනුපාතය                  | 2.1 2015 සැප්තැම්බර 15 සිට, මෝටර් වාහන මිලදී ගැනීමේ හෝ භාවිතා කිරීමේ අරමුණු සඳහා බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් එම ව්‍යාහනයේ වට්නාකමේන් සියයට 70 කට වඩා අය සහ අත්තිකාරම් ප්‍රඛන්ද නොකළ යුතුය. (වට්නාකම් මත අය ලබා දීමේ අනුපාතය 70% කි.) |
|   | 2.2 ඉහත 2.1 වගන්තියට අනුව ප්‍රඛන්ද කරන ලද අය සහ අත්තිකාරම් හැර, මෝටර් වාහන මිලදී ගැනීම හෝ භාවිතා කිරීම සඳහා බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් අය සහ අත්තිකාරම් ප්‍රඛන්ද නොකළ යුතුය.  |
| 3. අර්ථ නිරූපණ  | 3.1 මෙම විධානයන්හි,  |
|   | අ. අය සහ අත්තිකාරම් යන්නට කළේදු මූල්‍යකරණ, කුලී සින්නක්කර පහසුකම් සහ මෝටර් වාහන මිලදී ගැනීමේ හෝ භාවිතා කිරීමේ අරමුණු සඳහා ප්‍රඛන්ද කරන වෙනත් අය සහ අත්තිකාරම් ද ඇතුළත් වේ.   |
|   | ඇ. මෝටර් වාහනයේ වට්නාකම යන්නෙන්, අය සහ අත්තිකාරම් ප්‍රඛන්ද කරනු ලබන අවස්ථාවේ දී පවත්නා ක්‍රියාපටිපාටියට අනුව වෙන්තිය තක්සේරුකරුවෙනු වෙතින් ලබා ගන්නා වෙළඳපාල වට්නාකම අදහස් වේ.   |

අර්ථන මහෙන්ද්‍රන්  
මුදල් මණ්ඩලයේ සභාපති සහ  
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

2015 ඔක්තෝබර 29

2015 අංක 02

## මෝටර් වාහන සඳහා ණය සහ අත්තිකාරම් ලබා දීමේ දී

### වට්නාකම් මත ණය අනුපාතය

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 12 වන වගන්තිය යටතේ නිකුත් කරන ලදී.

උක්ත කරුණට අදාළ 2015 සැප්තැම්බර 14 දිනැති 2015 අංක 1 දරන මුදල් සමාගම් විධානය 2015 දෙසැම්බර 01 දින සිට බලපැවැත්වේ.

අර්ථන මහෙන්ද්‍රන්  
මුදල් මණ්ඩලයේ සභාපති සහ  
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

2015 සැප්තැම්බර 14

2015 අංක 01

## මෝටර් වාහන සඳහා ණය සහ අත්තිකාරම් ලබා දීමේ දී

### වට්නාකම් මත ණය අනුපාතය

2000 අංක 56 දරන කළේදු මූල්‍යකරණ පනතේ 34 වන වගන්තිය යටතේ නිකුත් කරන ලදී.

මෝටර් වාහන මිලදී ගැනීමේ හෝ භාවිතා කිරීමේ අරමුණු සඳහා විශේෂිත කළේදු මූල්‍යකරණ සමාගම් විසින් ප්‍රඛන්ද කරනු ලබන අය සහ අත්තිකාරම් වෙනුවෙන් වට්නාකම් මත අය අනුපාතයක් හඳුන්වා දීම සඳහා, බැංකු නොවන මූල්‍ය ආයතන අධික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (මෙහි මින්මතු “අධ්‍යක්ෂ” යනුවෙන් සඳහන් කරනු ලබන) විසින් පහත විධානයන් නිකුත් කරනු ලැබේ.

- |                                       |   |
|---------------------------------------|---|
| 1. කළේදු මූල්‍යකරණ පනතේ යටතේ බලගැනීම් | 1.1 2000 අංක 56 දරන කළේදු මූල්‍යකරණ පනතේ 34 වන වගන්තිය ප්‍රකාරව, එම පනතේ 3 වන වගන්තියේ (අ.) ජේදයේ විධිවිධානයන්ට අනුව ලියාපදිංචි කළේදු මූල්‍යකරණ ආයතන ලෙස සඳහන් කරන පොදු සමාගම්වලට (මෙහි මින්මතු “විශේෂිත කළේදු මූල්‍යකරණ සමාගම” යනුවෙන් සඳහන් කරනු ලබන සමාගම්වලට) පොදු විධාන නිකුත් කිරීම සඳහා අධ්‍යක්ෂ වෙත බලතැන පැවරී ඇත. |
|---------------------------------------|---|

2. උපරිම වට්තිනාකම් 2.1 2015 සැප්තැම්බර් 15 සිට, මෝටර් වාහන මිලදී ගැනීමේ හෝ භාවිතා කිරීමේ අරමුණු සඳහා විශේෂිත කළේඛු මත ණය ලබා මූල්‍යකරණ සමාගම් විසින් එම වාහනයේ වට්තිනාකමෙන් සියයට 70 කට වඩා අය සහ අත්තිකාරම් ප්‍රඛන්‍ය නොකළ යුතුය. (වට්තිනාකම් මත ණය ලබා දීමේ අනුපාතය 70% කි.)
- 2.2 ඉහත 2.1 වගන්තියට අනුව ප්‍රඛන්‍ය කරන ලද අය සහ අත්තිකාරම් හැර, මෝටර් වාහන මිලදී ගැනීමේ හෝ භාවිතා කිරීම සඳහා විශේෂිත කළේඛු මූල්‍යකරණ සමාගම් විසින් අය සහ අත්තිකාරම් ප්‍රඛන්‍ය නොකළ යුතුය.
3. අර්ථ නිරුපතා 3.1 මෙම විධානයන්හි,
- අ. අය සහ අත්තිකාරම් යන්නට කළේඛු මූල්‍යකරණ, කුලී සින්නක්කර පහසුකම් සහ මෝටර් වාහන මිලදී ගැනීමේ හෝ භාවිතා කිරීමේ අරමුණු සඳහා ප්‍රඛන්‍ය කරන වෙනත් අය සහ අත්තිකාරම් දැනු ලත් වේ.
  - ඇ. මෝටර් වාහනයේ වට්තිනාකම යන්නෙන්, අය සහ අත්තිකාරම් ප්‍රඛන්‍ය කරනු ලබන අවස්ථාවේ දී පවත්නා ක්‍රියාපටිපාටියට අනුව වෘත්තිය තක්සේරුකරුවෙකු වෙතින් ලබා ගන්නා වෙළඳපොල වට්තිනාකම් අදහස් වේ.

කේ.එම්.ඒ.එන්. ද්‍රුවලගල  
අධ්‍යක්ෂ, බැංකු නොවන මූල්‍ය ආයතන  
අධ්‍යක්ෂණ දෙපාර්තමේන්තුව  
ශ්‍රී ලංකා මහ බැංකුව

2015 ඔක්තෝබර් 29

2015 අංක 02

### මෝටර් වාහන සඳහා ණය සහ අත්තිකාරම් ලබා දීමේ දී වට්තිනාකම් මත ණය අනුපාතය

2000 අංක 56 දරන කළේඛු මූල්‍යකරණ පනතේ 34 වන වගන්තිය යටතේ නිකුත් කරන ලදී.

උක්ත කරුණට අදාළ 2015 සැප්තැම්බර් 14 දිනැති 2015 අංක 1 දරන කළේඛු මූල්‍යකරණ විධානය 2015 දෙසැම්බර් 01 දින සිට බලපෑවැන්වේ.

යු.ඩී. අලවත්තගේ  
අධ්‍යක්ෂ, බැංකු නොවන මූල්‍ය ආයතන  
අධ්‍යක්ෂණ දෙපාර්තමේන්තුව  
ශ්‍රී ලංකා මහ බැංකුව